



# 2022

லார்க்கை கார்டு காகித லார்க்கை  
வருடாந்த செயலாற்றுகை அறிக்கை  
ANNUAL PERFORMANCE REPORT



தேசிய அடாய்ச் தேசார்ததேசீகுவ - சூ லங்காவ  
உள்ளாட்டு இறைவரித் திணைக்களம் - இலங்கை  
INLAND REVENUE DEPARTMENT - SRI LANKA



# ANNUAL PERFORMANCE REPORT 2022



**INLAND REVENUE DEPARTMENT**

EXPENDITURE HEAD NO. 246  
(in compliance to the Section 2.4 of the Public  
Finance Circular No. 402 dated 12<sup>th</sup> September, 2002)

**D. R. S. Hapuarachchi**  
Commissioner General of Inland Revenue

## Principal Officials

---

**Mr. D. R. S. Hapuarachchi**      **Commissioner General of Inland Revenue**

## Deputy Commissioners General

---

**Mr. M. L. Mohamed Thahir**      Tax Administration - UCU (4,7,8,9), Information

**Mr. K. D. M. N. Gunathunga**      Tax Administration - LTU, Revenue Monitoring,  
Refund, Investigation & Intelligence

**Mr. S. S. D. Weerasekara**      Customer Service & Promotion, CDMU

**Mr. T. Rajapakse**      Appeal, Objection, Debt Management, Legacy &  
DTRU, Legal Affairs

**Mr. M. S. M. Siyaan**      Tax Administration - UCU (1,2,3,5,6), Source Tax  
Administration, SVAT Duties

**Mr. R. A. N. Rajapakse**      Human Capital, Human Resource & Assets  
Administration

**Mr. M. Gunaweera**      Tax Policy, Legislation, Rulings & International  
Affairs

**Mr. D. U. A. Jayawardhana**      Tax Administration - LTU, ITAS & Payment  
Controlling & CPU

**Mrs. W. A. S. Chandrasekara**      Medium Corporate, Medium & Small Entities  
(Corporate & Non-Corporate Sector), Regional  
Offices & Risk Management

## Senior Commissioners

---

|   |  |
|---|--|
| <b>Mr. N. M. Mohamed Mifly</b>            | Tax Policy, International Affairs and Secretariat  |
| <b>Mr. S. M. Abeykoon Bandara</b>         | Medium Corporate (1-8) & Risk Management   |
| <b>Mrs. L. M. C. Weerakoon</b>            | Customer Supporting & Promotion  |
| <b>Mrs. R. K. C. Chithralatha</b>         | Investigation  |
| <b>Mr. T. M. J. N. Bandara</b>            | Upper Corporate (4, 7), Transfer Pricing, Research and International Units                   |
| <b>Mrs. H. W. N. K. Thalaramba</b>        | Large Taxpayers Unit   |
| <b>Mr. M. P. S. Abeyrathna</b>            | Upper Corporate Units (3, 6)   |
| <b>Mr. M. Ganesharajah</b>                | Upper Corporate Units (1,2,5)  |
| <b>Mrs. R. P. H. Fernando</b>             | Appeal and Objection (LTU, UCU, MCU & RO)  |
| <b>Mr. B. K. S. Santha</b>                | Independent Internal Functions Controlling & Intelligence                                    |
| <b>Mr. M. D. Anandasiri</b>               | Information Technology Administration Service & Payments Controlling & Tax Operation Support |
| <b>Mrs. S. P. Ranasinghe</b>              | Information & Interface Agencies & Special Task  |
| <b>Mrs. J. A. D. D. W. K. Siriwardena</b> | Customer Registration and Update Unit  |
| <b>Mr. U. D. N. Jayaweera</b>             | Zone I, II and III   |
| <b>Mrs. J. D. Ranasinghe</b>              | Legacy & DTRU, All Legal Affairs & Default Collection (LTU, UCU, MCU & RO)                   |
| <b>Dr. (Mrs.) N. T. A. Dissanayake</b>    | Large Taxpayers Unit (4,5, 6)  |
| <b>Mr. D. M. N. S. B. Dissanayake</b>     | WHT, PAYE, Stamp Duty, SVAT, Betting & Gaming  |
| <b>Mrs. V. K. A. Thusithanjalee</b>       | Upper Corporate (8, 9)   |
| <b>Mr. T. U. Athukorala</b>               | Procurement & Assets Management  |
| <b>Mr. U. L. U. K. Perera</b>             | Large Taxpayers Unit (2, 3), Large Tax Administration, UCU & MCU Refund Units                |
| <b>Mr. W. M. R. Bandara</b>               | Human Resource Management  |
| <b>Mr. W. S. Thilakarathne</b>            | Human Resource Development and Change Management   |

## Table of Contents

|   |           |
|---|-----------|
| List of Tables  | vi        |
| List of Figures   | vii       |
| Abbreviations   | viii      |
| <b>CHAPTER 1 INSTITUTIONAL PROFILE</b>  | <b>1</b>  |
| <b>1.1 INTRODUCTION</b>   | <b>3</b>  |
| <b>1.2 VISION, MISSION AND STRATEGIC GOALS</b>  | <b>4</b>  |
| <b>1.3 KEY FUNCTIONS OF THE IRD</b>   | <b>5</b>  |
| <b>1.4 MAIN DIVISIONS OF THE IRD</b>  | <b>5</b>  |
| <b>1.5 ORGANIZATION CHART</b>   | <b>6</b>  |
| <b>CHAPTER 2 PROGRESS AND THE FUTURE OUTLOOK</b>  | <b>7</b>  |
| <b>2.1 SPECIAL ACHIEVEMENTS OF THE IRD IN THE YEAR 2022</b>                                 | <b>9</b>  |
| 2.1.1 TAXES ADMINISTERED BY IRD DURING THE YEAR   | 9         |
| 2.1.2 TOTAL REVENUE COLLECTION  | 10        |
| 2.1.3 CONTRIBUTION OF THE INLAND REVENUE DEPARTMENT TO THE GOVERNMENT REVENUE               | 12        |
| 2.1.4 TRANSFER THE REVENUE OF STAMP DUTY AND NATION BUILDING TAX TO THE PROVINCIAL COUNCILS | 13        |
| 2.1.5 INCOME TAX COLLECTION   | 14        |
| 2.1.6 VALUE ADDED TAX COLLECTION  | 15        |
| 2.1.7 AUDITS  | 17        |
| 2.1.8 APPEALS   | 18        |
| 2.1.9 DETAILS OF TAXPAYER REGISTRATION  | 18        |
| 2.1.10 PRODUCTIVITY RATIO   | 19        |
| 2.1.11 AWARENESS PROGRAMS FOR TAXPAYERS AND TAX PROFESSIONALS                               | 21        |
| 2.1.12 RETURN COMPLIANCE  | 23        |
| 2.1.13 TAXES IN DEFAULT   | 24        |
| 2.1.14 MAIN POLICY CHANGES RELATING TO VALUE ADDED TAX IN THE YEAR 2022                     | 25        |
| 2.1.15 IMPLEMENTATION OF SURCHARGE TAX ACT, No.14 OF 2022                                   | 26        |
| 2.1.16 IMPLEMENTATION OF SOCIAL SECURITY CONTRIBUTION LEVY ACT, No. 25 OF 2022              | 27        |
| 2.1.17 ISSUING LICENSE FOR CASINO GAMING BUSINESSES   | 27        |
| 2.1.18 CHANGES TO THE INLAND REVENUE ACT, No. 24 OF 2017                                    | 27        |
| 2.1.19 LEGISLATIONS ENACTED DURING THE YEAR   | 32        |
| 2.1.20 GAZETTE NOTICES ISSUED DURING THE YEAR   | 33        |
| <b>2.2 CHALLENGES AND FUTURE GOALS OF IRD</b>   | <b>33</b> |
| 2.2.1 CHALLENGES  | 33        |
| 2.2.2 FUTURE GOALS  | 34        |

|   |           |
|---|-----------|
| <b>CHAPTER 3 FINANCIAL PERFORMANCE FOR THE YEAR</b>   | <b>37</b> |
| <b>3.1 STATEMENT OF FINANCIAL PERFORMANCE</b>   | <b>39</b> |
| <b>3.2 STATEMENT OF FINANCIAL POSITION</b>  | <b>41</b> |
| <b>3.3 STATEMENT OF CASH FLOWS</b>  | <b>42</b> |
| <b>3.4 NOTES TO THE FINANCIAL STATEMENTS</b>  | <b>44</b> |
| <b>3.5 PERFORMANCE OF THE REVENUE COLLECTION</b>  | <b>61</b> |
| <b>3.6 PERFORMANCE OF THE UTILIZATION OF ALLOCATION</b>   | <b>62</b> |
| <b>3.7 IN TERMS OF F.R. 208 GRANT OF ALLOCATIONS FOR EXPENDITURE TO INLAND<br/>REVENUE DEPARTMENT AS AN AGENT OF OTHER MINISTRIES/ DEPARTMENT</b> | <b>62</b> |
| <b>3.8 PERFORMANCE OF THE REPORTING OF NON – FINANCIAL ASSETS</b>   | <b>63</b> |
| <b>3.9 AUDITOR GENERAL’S REPORT</b>   | <b>63</b> |
| <b>CHAPTER 04 PERFORMANCE INDICATORS</b>  | <b>65</b> |
| <b>4.1 PERFORMANCE INDICATORS OF THE IRD</b>  | <b>67</b> |
| <b>CHAPTER 05 SUSTAINABLE DEVELOPMENT GOALS</b>   | <b>69</b> |
| <b>5.1 PERFORMANCE OF ACHIEVING SUSTAINABLE DEVELOPMENT GOALS</b>   | <b>71</b> |
| <b>CHAPTER 06 HUMAN RESOURCE DEVELOPMENT</b>  | <b>73</b> |
| <b>6.1 CADRE MANAGEMENT</b>   | <b>75</b> |
| <b>6.2 HUMAN RESOURCE DEVELOPMENT</b>   | <b>76</b> |
| <b>CHAPTER 07 COMPLIANCE REPORT</b>   | <b>79</b> |
| <b>7.1 COMPLIANCE REPORT</b>  | <b>81</b> |
| <b>Annexures</b>  |           |

## **List of Tables**

|   |           |
|---|-----------|
| <b>Table 2.1: Taxes Administrated by IRD</b>  | <b>9</b>  |
| <b>Table 2.2: Taxes Abolished and Repealed but Collection Made during the Year 2022</b>                           | <b>9</b>  |
| <b>Table 2.3: Total Revenue Collection – 2022</b>   | <b>10</b> |
| <b>Table 2.4: Revenue Comparison of Year 2022 and 2021</b>  | <b>11</b> |
| <b>Table 2.5: Contribution of Inland Revenue Department to the Government Revenue and GDP (at Current Prices)</b> | <b>13</b> |
| <b>Table 2.6: Transfer of Tax Revenue to Provincial Councils – 2022</b>   | <b>14</b> |
| <b>Table 2.7: Corporate &amp; Non-Corporate Income Tax Collection</b>   | <b>14</b> |
| <b>Table 2.8: Value Added Tax Gross Collection and Refunds</b>  | <b>15</b> |
| <b>Table 2.9: Sector wise Analysis of VAT Contribution to GDP</b>   | <b>16</b> |
| <b>Table 2.10: Details of Audits</b>  | <b>17</b> |
| <b>Table 2.11: Classification of Additional Taxes by Corporate and Other Units (excluding penalty)</b>            | <b>18</b> |
| <b>Table 2.12: Analysis of the Appeals Received and Settled</b>   | <b>18</b> |
| <b>Table 2.13: Number of Taxpayers registered</b>   | <b>19</b> |
| <b>Table 2.14: Revenue Collection, Total Expenditure and Cost of Collection</b>                                   | <b>20</b> |
| <b>Table 2.15: Awareness Programs for Taxpayers and Tax Professionals in Year 2022</b>                            | <b>22</b> |
| <b>Table 2.16: Income Tax Return Compliance 2017/2018 - 2021/2022</b>   | <b>23</b> |
| <b>Table 2.17: Return Compliance on VAT and PAYE</b>  | <b>23</b> |
| <b>Table 2.18: Analysis of the Default Taxes – as at 31.12.2022</b>   | <b>24</b> |
| <b>Table 2.19: Gazette Notices Published During the Year 2022</b>   | <b>33</b> |
| <b>Table 4.1: Performance Indicators of the Year 2022</b>   | <b>68</b> |
| <b>Table 5.1: Activities of the IRD based on the Sustainable Development Goals</b>                                | <b>71</b> |
| <b>Table 6.1: Cadre as at 31.12.2022</b>  | <b>75</b> |
| <b>Table 6.2: Cadre Summary as at 31.12.2022</b>  | <b>76</b> |
| <b>Table 6.3: Human Resource Development Programs Conducted in Year 2022</b>                                      | <b>76</b> |

## **List of Figures**

|  |           |
|--|-----------|
| <b>Figure 2.1: Total Revenue Collection - 2022</b>                                     | <b>11</b> |
| <b>Figure 2.2: Revenue Comparison of Year 2022 with 2021</b>                           | <b>12</b> |
| <b>Figure 2.3: IRD Contribution to the Government Revenue</b>                          | <b>13</b> |
| <b>Figure 2.4: Corporate and Non - Corporate Income Tax Collection 2022 &amp; 2021</b> | <b>14</b> |
| <b>Figure 2.5: Sector Wise Value Added Tax Collection</b>                              | <b>16</b> |
| <b>Figure 2.6: Sector Wise Analysis of VAT Contribution to GDP</b>                     | <b>17</b> |



## Abbreviations

|           |  |
|-----------|--|
| AIT       | Advance Income Tax                                   |
| APIT      | Advanced Personal Income Tax                         |
| BGL       | Betting and Gaming Levy                              |
| CGIR      | Commissioner General of Inland Revenue               |
| CGT       | Capital Gain Tax                                     |
| CIGFL     | Construction Industry Guarantee Fund Levy            |
| CIT       | Corporate Income Tax                                 |
| DRL       | Debt Repayment Levy                                  |
| ESC       | Economic Service Charge                              |
| FR        | Financial Regulation                                 |
| GDP       | Gross Domestic Product                               |
| GST       | Goods and Services Tax                               |
| ICT       | Information and Communication Technology             |
| IIT       | Individual Income Tax                                |
| IR        | Inland Revenue                                       |
| IRD       | Inland Revenue Department                            |
| IT        | Income Tax   |
| KPI       | Key Performance Indicators                           |
| MBA       | Master of Business Administration                    |
| MBA-T     | Master of Business Administration - Taxation         |
| Mn        | Millions   |
| MT        | Migrating Tax  |
| NBD       | National Budget Department                           |
| NBT       | Nation Building Tax                                  |
| NSL       | National Security Levy                               |
| OTPP      | Online Tax Payment Platform                          |
| PAYE      | Pay As You Earn                                      |
| PIT       | Partnership Income Tax                               |
| PSC       | Public Service Commission                            |
| RAMIS     | Revenue Administration Management Information System |
| RF        | Remittance Fee                                       |
| SA        | Self-Assessment                                      |
| SD        | Stamp Duty   |
| SSCL      | Social Security Contribution Levy                    |
| ST        | Surcharge Tax  |
| STL       | Share Transaction Levy                               |
| TIN       | Taxpayer Identification Number                       |
| TOD       | Treasury Operations Department                       |
| TT        | Turnover Tax   |
| TVT       | Tax on Voluntary Disclosure                          |
| VAT       | Value Added Tax                                      |
| VAT on FS | Value Added Tax on Financial Services                |
| WHT       | Withholding Tax                                      |
| w.e.f.    | With effect from                                     |



# 01

## CHAPTER

### Institutional Profile



## 1.1 Introduction

The tax revenue plays a major role of a country in its vision towards a prosperous country. In Sri Lanka, tax collection has a long history and even after the reign of kings, during the colonial period tax revenue was essential for functioning of the state. Tax revenue is the major source of income of the government while it is very significant in determining the direction of socio-economic development of a country. From the ancient times, different types of taxes were effective in our country and due to the necessity of an administrative body to levy tax, Income Tax Department was founded in 1932. At the same time, in the year of assessment 1931/1932, Income Tax was first introduced in Sri Lanka. Income Tax Department was renamed as “Department of Income Tax, Estate Duty and Stamps” in 1933 after amalgamation of Estate Duty and Stamp Duty with the Income Tax Department. In 1958 with the introduction of “Kaldor Reforms” it was renamed as Inland Revenue Department (IRD). Levying of tax under Self – Assessment (SA) scheme was first introduced in 1972. The Business Turnover Tax was introduced as an indirect tax in the year 1963. The Goods and Services Tax (GST) was introduced in 1998 in place of this Business Turnover Tax and further Value Added Tax was introduced in 2002 as a major indirect tax in order to minimize the cascading effect of GST.

The total government revenue of Sri Lanka consists of tax revenue and non-tax revenue. The government introduces various types of taxes based on economic needs and assigned those to various institutions for administration. Among them IRD acts a major role in administering various types of taxes such as Income Tax (IT), Value Added Tax (VAT), Betting and Gaming Levy (BGL), Stamp Duty (SD), Capital Gain Tax (CGT), Share Transaction Levy (STL), Withholding Tax (WHT), Migrating Tax (MT), Remittance Fee (RF), Surcharge Tax (ST), Tax on Voluntary Disclosure (TVD) and Social Security Contribution Levy (SSCL).

As per the hierarchy, IRD consists of Commissioner General, 09 Deputy Commissioners General, 22 Senior Commissioners, 90 Commissioners and 925 Senior Deputy Commissioners, Deputy Commissioners and Assistant Commissioners and 1,450 officers of the other services. At present Mr. D. R. S. Hapuarachchi hold the position of Commissioner General of the IRD as 34<sup>th</sup> Commissioner General who assumed duties in 2022. This Performance Report has been compiled as per the section 2.4 of the Public Finance Circular No. 402 dated 12<sup>th</sup> September 2002.

## **1.2 Vision, Mission and Strategic Goals**

### **Vision**

To be a taxpayer friendly tax administrator delivering excellent service to the taxpaying public, with well trained and dedicated staff.

### **Mission**

To collect taxes in-terms of relevant tax and other related laws, by encouraging voluntary compliance while deterring tax evasion and tax avoidance, and to enhance public confidence in the tax system administered by the Department of Inland Revenue by administering relevant tax and other related laws in a fair, friendly and expeditious manner and thereby facilitate a beneficial tax culture.

### **Strategic Goals**

To improve voluntary compliance by taxpayers with the tax laws through programs, which encourage and assist in that and detect those who do not comply and, where necessary, take appropriate corrective action.

To improve the effectiveness of the Department by the application of efficient work methods, technology and better utilization of available resources.

To enhance the productivity and professionalism of the staff through management and technical training, work experience, and thereby to enable them to contribute more effectively towards the fulfillment, by the Department, of its mission.


### **1.3 Key Functions of the IRD**

- Administration of all enactments falls under the purview of the Commissioner General of Inland Revenue (CGIR)
- Collection of government tax revenue
- Providing feedback on implementation of fiscal policies

### **1.4 Main Divisions of the IRD**

- Customer Services & Promotion Division
- Large Corporate Division
- Upper Corporate Division
- Medium Corporate Division
- High Net Worth and VIP and RTP Division
- Metro and Regional Division
- Appeal Division
- Refund Division
- Default Tax Recovery Division
- Secretariat
- Source Tax Division
- Information & Communication Technology (ICT) Administration Division
- Fraud Prevention and Investigation Division
- Human Resource and Assets Administration Division
- Finance Division
- Revenue Administration and Management Information System (RAMIS) Project Division

# 1.5 Organization Chart



Some branches/ posts have been divided into two or more units for ease of administration. Legacy branch is not included in this chart since it is a temporary branch.

ix



# 02

## CHAPTER

**Progress and  
the Future Outlook**





## 2.1 Special Achievements of the IRD in the year 2022

### 2.1.1 Taxes Administered by IRD during the Year

Taxes imposed under enactments administered by IRD during the year are shown in Table 2.1.

**Table 2.1: Taxes Administrated by IRD**

| Tax   | Enactments  |
|---|---|
| Income Tax  | Inland Revenue Act, No. 24 of 2017 as amended by Act, No. 10 of 2021 and 45 of 2022   |
| Value Added Tax (including VAT on Financial services) | Value Added Tax Act, No. 14 of 2002 as amended by Act, No. 7 of 2003, 13 of 2004, 6 of 2005, 08 of 2006, 14 of 2007, 15 of 2008, 15 of 2009, 9 of 2011, 7 of 2012, 17 of 2013, 7 of 2014, 11 of 2015, 20 of 2016, 25 of 2018, 19 of 2019, No.9 of 2021, No. 13 of 2022 and No. 44 of 2022 |
| Betting and Gaming Levy                               | Betting and Gaming Levy Act, No. 40 of 1988 as amended by Act No. 14 of 2015  |
| Stamp Duty  | Stamp Duty Act, No. 43 of 1982 and the Stamp Duty (Special Provisions) Act, No. 12 of 2006 as amended by Act, No. 10 of 2008 and 13 of 2011   |
| Share Transaction Levy                                | Finance Act, No. 5 of 2005 and Finance Act. No. 13 of 2007  |
| Migrating Tax   | Finance Act, No. 10 of 2015   |
| Tax on Voluntary Disclosure                           | Finance Act, No. 18 of 2021   |
| Surcharge Tax   | Surcharge Tax Act, No.14 of 2022  |
| Social Security Contribution Levy                     | Social Security Contribution Levy Act, No.25 of 2022  |
| Remittance Fee  | Foreign Exchange Act, No. 12 of 2017  |
| Casino License Fee                                    | Casino Business (Regulation) Act, No.17 of 2010   |

Source: Inland Revenue Department

The IRD continued to collect following taxes, which were in force earlier and have since been repealed or abolished.

**Table 2.2: Taxes Abolished and Repealed but Collection Made during the Year 2022**

| Tax                                       | Relevant Enactment                                     |
|---|--|
| National Security Levy                    | National Security Levy Act, No. 52 of 1991 as amended  |
| Turnover Tax (Northern Province)          | Turnover Tax Act, No. 69 of 1981 as amended            |
| Construction Industry Guarantee Fund Levy | Finance Act, No. 5 of 2005 as amended                  |
| Economic Service Charge                   | Economic Service Charge Act, No. 13 of 2006 as amended |
| Nation Building Tax                       | Nation Building Tax Act, No. 9 of 2009 as amended      |
| Debt Repayment Levy                       | Finance Act, No. 35 of 2018                            |

Source: Inland Revenue Department

## 2.1.2 Total Revenue Collection

Inland Revenue Department recorded an auspicious growth in revenue collection by collecting net revenue of Rs. 1,058,080,103,723/- (including Stamp Duty which is transferred in full to the Provincial Councils and the 1/3 of collection under Nation Building Tax which is transferred to the Provincial Councils) during the year 2022. It is the highest revenue achieved by IRD in its history.

The total revenue collection for the year, amounting to Rs. 1,058,080 million shows an increase of Rs. 425,250 million comparing the previous year. This achievement was possible mainly due to tax policy changes introduced by the Government including introducing Tax on Voluntary Disclosure, Social Security Contribution Levy and Surcharge Tax and rate changes on VAT done in time to time. Meanwhile, the wide array of measures undertaken by IRD for facilitating and enforcement of compliance upheld its success.

The ratio of the total revenue contribution by the IRD to the Government revenue in the year was 53.46%. Total collection of revenue indicates 93.55% achievement when compared to the revenue under each type of taxes with the corresponding estimates while net revenue collection (excluding Stamp Duty which is transferred in full to the Provincial Councils and the 1/3 of collection under Nation Building Tax which is transferred to the Provincial Councils) was 92.41% from the estimate for the year.


**Table 2.3: Total Revenue Collection – 2022**

| Type of Tax                 | Revenue Estimate (Rs:) | Revenue collection (Rs:) | Collection as a % of Estimate | Collection as a % of Total Revenue |
|-----------------------------|------------------------|--------------------------|-------------------------------|------------------------------------|
| Income Tax                  | 553,000,000,000        | 524,533,797,581          | 94.85%                        | 49.57%                             |
| Capital Gain Tax            | 1,100,000,000          | 5,315,389,458            | 483.22%                       | 0.50%                              |
| Value Added Tax             | 533,000,000,000        | 463,071,659,532          | 86.88%                        | 43.77%                             |
| Tax on Voluntary Disclosure | 3,900,000,000          | 3,969,890,410            | 101.79%                       | 0.38%                              |
| Debt Repayment Levy         | -                      | 81,798,840               | -                             | 0.01%                              |
| Betting & Gaming Levy       | 2,000,000,000          | 5,244,762,337            | 262.24%                       | 0.50%                              |
| Share Transaction Levy      | 3,000,000,000          | 4,215,856,857            | 140.53%                       | 0.40%                              |
| Migrating Tax               | 11,000,000             | 10,728,103               | 97.53%                        | 0.00%                              |
| Stamp Duty                  | -                      | 12,719,609,022           | -                             | 1.20%                              |
| Economic Service Charge     | -                      | 201,752,669              | 0.00%                         | 0.02%                              |
| Nation Building Tax         | -                      | 585,045,019              | 0.00%                         | 0.06%                              |
| Turnover Tax                | -                      | 7,473,447                | -                             | 0.00%                              |
| National Security Levy      | -                      | 11,309,942               | -                             | 0.00%                              |

|                                   |                          |                          |               |                |
|-----------------------------------|--------------------------|--------------------------|---------------|----------------|
| Social Security Contribution Levy | 35,000,000,000           | 36,111,030,506           | -             | 3.41%          |
| Casino License Fee                | -                        | 2,000,000,000            | -             | 0.19%          |
| Remittance Fee                    | 500,000                  | -                        | 0.00%         | 0.00%          |
| <b>Total Revenue Collection</b>   | <b>1,131,011,500,000</b> | <b>1,058,080,103,723</b> | <b>93.55%</b> | <b>100.00%</b> |

Source: Inland Revenue Department

**Figure 2.1: Total Revenue Collection - 2022**



Source: Inland Revenue Department


**Table 2.4: Revenue Comparison of Year 2022 and 2021**

| Type of Tax                 | 2022 Revenue Collection Rs. | 2021 Revenue Collection Rs. | Increase/ Decrease of Collection as a % |
|-----------------------------|-----------------------------|-----------------------------|---|
| Income Tax                  | 524,533,797,581             | 300,544,591,273             | 74.53%                                  |
| Capital Gain Tax            | 5,315,389,458               | 667,876,234                 | 695.86%                                 |
| Value Added Tax             | 463,071,659,532             | 308,213,044,594             | 50.24%                                  |
| Tax on Voluntary Disclosure | 3,969,890,410               | 174,616,959                 | 2,173.49%                               |
| Debt Repayment Levy         | 81,798,840                  | 7,565,402                   | 981.22%                                 |
| Betting & Gaming Levy       | 5,244,762,337               | 1,939,352,796               | 170.44%                                 |
| Share Transaction Levy      | 4,215,856,857               | 6,964,477,149               | -39.47%                                 |
| Migrating Tax               | 10,728,103                  | 17,032,375                  | -37.01%                                 |
| Stamp Duty                  | 12,719,609,022              | 12,949,837,858              | -1.78%                                  |
| Economic Service Charge     | 201,752,669                 | 728,114,581                 | -72.29%                                 |

|   |                          |                        |               |
|---|--------------------------|------------------------|---------------|
| Nation Building Tax                       | 585,045,019              | 599,129,474            | -2.35%        |
| Goods & Services Tax                      | -                        | 244,534                | -100.00%      |
| Turnover Tax                              | 7,473,447                | 18,742,858             | -60.13%       |
| National Security Levy                    | 11,309,942               | 322,006                | 3412.34%      |
| Social Security Contribution Levy         | 36,111,030,506           | -                      | -             |
| Casino License Fee                        | 2,000,000,000            | -                      | -             |
| Construction Industry Guarantee Fund Levy | -                        | 422,144                | -100.00%      |
| Remittance Fee                            | -                        | 5,214,948              | -100.00%      |
| <b>Total Revenue Collection</b>           | <b>1,058,080,103,723</b> | <b>632,830,585,185</b> | <b>67.20%</b> |

Source: Inland Revenue Department

**Figure 2.2: Revenue Comparison of Year 2022 with 2021**



Source: Inland Revenue Department

### 2.1.3 Contribution of the Inland Revenue Department to the Government Revenue

Table 2.5 shows the contribution of the Inland Revenue Department to the Government Revenue and to the Gross Domestic Production (GDP) in 2022 and its trends in last consecutive four years. Figure 2.3 illustrates these contributions. Total Government Revenue in 2022 was Rs. 1,979,184 million and IRD recorded 53.46% from the total Government revenue.


Revenue collection of IRD as a percentage of GDP at current price was 4.38 % in 2022.

**Table 2.5: Contribution of Inland Revenue Department to the Government Revenue and GDP (at Current Prices)**

| Year | Government Revenue (Rs. Mn) | IRD'S Collection (Rs. Mn) | % of IRD's Collection to Gov. Revenue | GDP at Current Prices of Major Economic Activities (Rs. Mn) | % of IRD's Collection to GDP |
|------|-----------------------------|---------------------------|---------------------------------------|---|------------------------------|
| 2018 | 1,919,973                   | 900,348                   | 46.89%                                | 15,351,933  | 5.86%                        |
| 2019 | 1,890,899                   | 1,025,319                 | 54.22%                                | 15,910,976  | 6.44%                        |
| 2020 | 1,367,960                   | 523,934                   | 38.30%                                | 15,671,535  | 3.34%                        |
| 2021 | 1,457,071                   | 632,831                   | 43.43%                                | 17,600,191  | 3.60%                        |
| 2022 | 1,979,184                   | 1,058,080                 | 53.46%                                | 24,147,726  | 4.38%                        |

Source: Central Bank of Sri Lanka

**Figure 2.3: IRD Contribution to the Government Revenue**



Source: Inland Revenue Department

#### **2.1.4 Transfer the Revenue of Stamp Duty and Nation Building Tax to the Provincial Councils**

In terms of the amendments made to respective legislative provisions in pursuant to the Budget of 2011, revenue from following taxes collected by the Commissioner General of Inland Revenue have been transferred at the mentioned percentages to the Provincial Councils.

|                     |                                |
|---------------------|--------------------------------|
| Nation Building Tax | 33.33% of the total collection |
| Stamp Duty          | 100% of the total collection   |

Table 2.6 shows the total revenue collection and the amount transferred to the Provincial Councils of respective taxes.

**Table 2.6: Transfer of Tax Revenue to Provincial Councils – 2022**

|                     | Total Collection (Rs.) | Amount Transferred to Provincial Councils (Rs.) | %      |
|---------------------|------------------------|---|--------|
| Nation Building Tax | 585,045,019            | 171,617,459                                     | 33.33% |
| Stamp Duty          | 12,719,609,022         | 12,719,609,022                                  | 100%   |

Source: Inland Revenue Department

### 2.1.5 Income Tax Collection

The contribution from the corporate sector to the total income tax collection amounted to Rs. 455,158 million or 87% of the total income tax collected. The non-corporate sector contributed Rs. 69,376 million or 13%.

Table 2.7 shows the composition and Figure 2.4 illustrates it.

**Table 2.7: Corporate & Non-Corporate Income Tax Collection**


|                  | 2022                   |             | 2021                   |             |
|------------------|------------------------|-------------|------------------------|-------------|
|                  | Tax Collection (Rs.)   | %           | Tax Collection (Rs.)   | %           |
| Corporate*       | 455,157,793,291        | 87%         | 251,830,847,280        | 84%         |
| Non- Corporate** | 69,376,004,290         | 13%         | 48,713,743,992         | 16%         |
| <b>Total</b>     | <b>524,533,797,581</b> | <b>100%</b> | <b>300,544,591,272</b> | <b>100%</b> |

\* Includes Dividends Tax of Rs. 251 Mn in 2022 & Rs. 483 Mn in 2021

\*\*Includes WHT and Income Tax paid by employees under Pay as You Earn (PAYE) scheme

Source: Inland Revenue Department

**Figure 2.4: Corporate and Non - Corporate Income Tax Collection 2022 & 2021**



Source: Inland Revenue Department

### 2.1.6 Value Added Tax Collection

The Value Added Tax (VAT) collection during the year reflects an increase of Rs. 154,859 million and 50.24% over that of the previous year which was Rs 308,213 million. However, when compared with the estimate of Rs. 533,000 million for the year, the percentage of revenue collection under VAT is 86.88 which is Rs. 463,072 million. The original revenue estimate for VAT was Rs. 424,000 million as Rs. 264,000 for domestic VAT and Rs. 160,000 for VAT on imports. The estimate was revised based on the VAT rate change from 12% to 15%, VAT liable threshold change from Rs. 300 million to Rs. 80 million and removal of exemption for the condominium properties w.e.f. 01.10.2022. Whether rate change of VAT was introduced w.e.f. 01.10.2022, the expected revenue under that change was received only in November and December in the year. Also, the threshold change has been originally proposed to implement on October 1, 2022 and it was passed by the parliament on December 14, 2022. Hence, there was no effect from threshold change for the 2022 VAT revenue collection. Also, the removal of exemption for sale of condominium properties was introduced w.e.f. January 1, 2022. Hence, the estimated collection for VAT has not been achieved by IRD due to aforesaid reasons.

VAT collected on domestic supplies shows Rs. 120 billion increment with compared to VAT on imports. The total domestic VAT collected for the year was Rs. 291,619 million and this amount was an increase of 57.24% over that of the Rs. 185,462 million of the year 2021. Meanwhile, VAT collected on imports during the year 2022 shows an increase of 40% over the previous year.

Table 2.8 shows the sector wise gross collection of Value Added Tax, refunds and the net collection. Figure 2.5 illustrates the sector wise VAT collection during the year 2022.

**Table 2.8: Value Added Tax Gross Collection and Refunds**


| Sector              | 2022             |             |                 | 2021           |                 |
|---------------------|------------------|-------------|-----------------|----------------|-----------------|
|                     | Gross Collection | Refunds     | Net Collection  | Net Collection |                 |
| Manufacturing       | 112,814,295,865  | 673,522,064 | 112,140,773,801 |                | 39,635,391,763  |
| Non - Manufacturing |                  |             |                 |                |                 |
| Service             | 116,010,177,196  |             | 116,010,177,196 | 78,509,090,905 |                 |
| Financial Service   | 63,468,269,737   |             | 63,468,269,737  | 67,317,686,840 | 145,826,777,745 |



|                |                 |            |                        |  |                        |
|----------------|-----------------|------------|------------------------|--|------------------------|
| <b>Imports</b> | 171,478,020,566 | 25,581,768 | 171,452,438,798        |  | 122,750,875,084        |
| <b>Total</b>   |                 |            | <b>463,071,659,532</b> |  | <b>308,213,044,592</b> |

Source: Inland Revenue Department

**Figure 2.5: Sector Wise Value Added Tax Collection**



Source: Inland Revenue Department


VAT manufacturing sector collection records 0.46% to the GDP while non – manufacturing sector revenue records 0.74% and imports sector records 0.71% for the GDP during the year. Table 2.9 shows the VAT on sector wise net collection of Value Added Tax and percentage of VAT collection to GDP which is illustrated in Figure 2.6.

**Table 2.9: Sector Wise Analysis of VAT Contribution to GDP**

| Sector                   | 2022                   |                | 2021                   |                | Percentage of VAT collection to GDP |              |              |              |              |
|--------------------------|------------------------|----------------|------------------------|----------------|-------------------------------------|--------------|--------------|--------------|--------------|
|                          | Net Collection (Rs)    | %              | Net Collection (Rs)    | %              | 2022                                | 2021         | 2020         | 2019         | 2018         |
| Manufacturing Sector     | 112,140,773,801        | 24.22%         | 39,635,391,763         | 12.86%         | 0.46%                               | 0.23%        | 0.27%        | 0.54%        | 0.52%        |
| Non-manufacturing Sector | 179,478,446,933        | 38.76%         | 145,826,777,745        | 47.31%         | 0.74%                               | 0.83%        | 0.67%        | 1.19%        | 1.32%        |
| On Imports               | 171,452,438,798        | 37.03%         | 122,750,875,084        | 39.83%         | 0.71%                               | 0.70%        | 0.55%        | 1.07%        | 1.17%        |
| <b>Total</b>             | <b>463,071,659,532</b> | <b>100.00%</b> | <b>308,213,044,592</b> | <b>100.00%</b> | <b>1.92%</b>                        | <b>1.75%</b> | <b>1.49%</b> | <b>2.79%</b> | <b>3.01%</b> |

Source: Inland Revenue Department

**Figure 2.6: Sector Wise Analysis of VAT Contribution to GDP**



Source: Inland Revenue Department

### 2.1.7 Audits

Audits and investigations were undertaken during 2022 to a widest possible coverage of the taxpayer population, in terms of business activity, entity type and business size. Accordingly, it has been possible to commence 6,989 audits and complete 5,356 audits during the year. Achieving these numbers were possible due to end of the COVID-19 pandemic and allocating additional income targets to the officers. Table 2.10 and Table 2.11 shows the details of audits and revenue collected through audits.

**Table 2.10: Details of Audits**

|  | Rs. '000   |            |        |           |            |
|--|------------|------------|--------|-----------|------------|
|  | Income Tax | VAT        | PAYE   | Others    | Total      |
| Total amount of additional tax assessed during the year  | 14,462,306 | 24,474,784 | 34,718 | 2,156,502 | 41,128,310 |
| Total amount of additional tax collected during the year | 9,558,275  | 1,709,536  | 32,351 | 2,011,361 | 13,311,523 |
| Number of audit cases commenced during the year          | 6,989      |            |        |           |            |
| Number of audit cases finalized during the year          | 5,356      |            |        |           |            |

Source: Inland Revenue Department

**Table 2.11: Classification of Additional Taxes by Corporate and Other Units (excluding penalty)**

| Description       | Additional Income/ Turnover Assessed and Agreed (Rs.'000) | Additional Tax Assessed and Agreed (Rs.'000) |                   |             |            | Additional Tax Collected (Rs.'000) |
|-------------------|---|--|-------------------|-------------|------------|------------------------------------|
|                   |   | Corporate - LTU                              | Corporate - Other | Other Units | Total      |                                    |
| <b>Income Tax</b> | 72,492,938  | 9,309,070                                    | 2,821,388         | 2,331,848   | 14,462,306 | 9,558,275                          |
| <b>VAT</b>        | 41,290,392  | 1,252,385                                    | 1,609,445         | 21,612,954  | 24,474,784 | 1,709,536                          |
| <b>PAYE</b>       | 203,029   | 33,913                                       | 805               | -           | 34,718     | 32,351                             |
| <b>Others</b>     | 61,791,716  | 1,928,168                                    | 127,595           | 100,738     | 2,156,502  | 2,011,361                          |

Source: Inland Revenue Department

### 2.1.8 Appeals

During the year, the IRD has settled 1,011 appeals received against the assessments issued, and the analysis of appeal position is as follows:

**Table 2.12: Analysis of the Appeals Received and Settled**

|  | Income Tax | VAT   | PAYE | ESC | NBT | WHT | Total |
|--|------------|-------|------|-----|-----|-----|-------|
| <b>Balance as at 01.01.2022</b>                  | 210        | 187   | 2    | 1   | 123 | 0   | 523   |
| <b>Registered (as per APL 2) during the year</b> | 717        | 1,329 | 7    | 0   | 138 | 3   | 2,194 |
| Settled  | 431        | 405   | 2    | 0   | 172 | 1   | 1,011 |
| Submitted for CGIR's hearing                     | 66         | 81    | 3    | 1   | 23  | 0   | 174   |
| <b>Balance as at 31.12.2022</b>                  | 430        | 1,030 | 4    | 0   | 66  | 2   | 1,532 |

Source: Inland Revenue Department

### 2.1.9 Details of Taxpayer Registration

The number of persons registered with the IRD for different taxation purposes, as at the end of the year 2022 is shown in Table 2.13.

**Table 2.13: Number of Taxpayers Registered**

|   | as at 31.12.2021 |                | as at 31.12.2022 |                |
|---|------------------|----------------|------------------|----------------|
| <b>Income Tax</b>   |                  |                |                  |                |
| <b><u>Corporate</u></b>   |                  |                |                  |                |
| Resident Companies / Non - Resident Companies   | 68,009           |                | 73,444           |                |
| <b><u>Non - Corporate</u></b>   |                  |                |                  |                |
| Individuals   | 292,305          |                | 204,467          |                |
| Partnerships  | 16,798           |                | 13,766           |                |
| Employees paying Income Tax under Pay-As-You Earn (PAYE)/Advanced Personal Income Tax (APIT) Scheme | 32,702           |                | 41,636           |                |
| <b>Total Income Taxpayers</b>   |                  | <b>409,814</b> |                  | <b>333,313</b> |
| <b>Other Taxpayers</b>  |                  |                |                  |                |
| Persons registered for Value Added Tax (VAT)  | 9,070            |                | 10,604           |                |
| Persons registered for Value Added Tax on Financial Services  | 246              |                | 258              |                |
| Persons registered for Social Security Contribution Levy  | 0                |                | 5,422            |                |
| Persons registered for Betting & Gaming Levy Taxpayers  | 660              |                | 624              |                |
| <b>Total Other Taxpayers</b>  |                  | <b>9,976</b>   |                  | <b>16,908</b>  |
| Employers Registered under PAYE/APIT Scheme   | 34,985           |                | 34,596           |                |
| Withholding/Advanced Income Tax (AIT) agents registered for Withholding Tax/ AIT on Interest        | 604              |                | 612              |                |
| Withholding Tax/ AIT on Specified Fees (Regular Monthly Schedules Senders)                          | 41,862           |                | 41,897           |                |
| Stamp Duty (Regular Monthly Schedules Senders)  | 9,854            |                | 10,221           |                |
|   |                  | <b>87,305</b>  |                  | <b>87,326</b>  |
| <b>Total Number of Registered Taxpayers</b>   |                  | <b>507,095</b> |                  | <b>437,547</b> |

Source: Inland Revenue Department

### 2.1.10 Productivity Ratio

The total expenditure of the IRD in the year 2022 was Rs. 8,713 million and the revenue collected was Rs. 1,058,080 million. Therefore, the productivity ratio (i.e. the revenue collected for every rupee of expenditure) is 121:1. In other words, the cost of collection for 100/- rupees was 82 cents. The cost of collection for the 100/- rupees excluding VAT, NBT, ESC and SSCL on imports, accounted Rs. 1. (In year 2021 the corresponding amounts were 72 cents and 90 cents respectively). Table 2.14 provides a classification of revenue collection, total expenditure and the cost of collection for the year 2020 to 2022.

**Table 2.14: Revenue Collection, Total Expenditure and Cost of Collection**

|   | Rs. Mn            |                   |                     |
|---|-------------------|-------------------|---------------------|
| Description   | 2020              | 2021              | 2022                |
| <b>Revenue collection</b>   |                   |                   |                     |
| Income Tax  | 252,941.57        | 300,544.59        | 524,533.80          |
| Capital Gain Tax  | 357.59            | 667.88            | 5,315.39            |
| Value Added Tax   | 233,786.12        | 308,213.04        | 463,071.66          |
| Tax on Voluntary Disclosure   | -                 | 174.62            | 3,969.89            |
| Debt Repayment Levy   | 3,002.27          | 7.57              | 81.80               |
| Betting and Gaming Levy   | 1,428.07          | 1,939.35          | 5,244.76            |
| Share Transaction Levy  | 2,347.28          | 6,964.48          | 4,215.86            |
| Migrating Tax   | 5.85              | 17.03             | 10.73               |
| Stamp Duty  | 11,354.84         | 12,949.84         | 12,719.61           |
| Economic Service Charge   | 14,950.04         | 728.11            | 201.75              |
| Nation Building Tax   | 3,740.46          | 599.13            | 585.05              |
| Goods & Services Tax  | 0.23              | 0.24              | -                   |
| Turnover Tax  | 16.26             | 18.74             | 7.47                |
| National Security Levy  | 2.40              | 0.32              | 11.31               |
| Construction Industry Guarantee Fund Levy                                 | 0.64              | 0.42              | -                   |
| Remittance Fee  | -                 | 5.21              | -                   |
| Social Security Contribution Levy   | -                 | -                 | 36,111.03           |
| Casino License Fee  | -                 | -                 | 2,000.00            |
| <b>Total Collection</b>   | <b>523,933.62</b> | <b>632,830.59</b> | <b>1,058,080.10</b> |
| <b>Expenditure</b>  |                   |                   |                     |
| <b>Recurrent Expenditure</b>  |                   |                   |                     |
| Emoluments  | 2,736.63          | 2,707.27          | 2,994.54            |
| Travelling  | 7.09              | 2.62              | 3.64                |
| Supplies and Equipment  | 121.00            | 136.34            | 219.11              |
| Maintenance and repairs   | 158.78            | 183.54            | 203.79              |
| Contracted Services   | 593.20            | 584.13            | 625.17              |
| Transfers   | 44.76             | 33.58             | 35.32               |
| Others (Loses & Write off)  | 0.22              | -                 | -                   |
| <b>Capital Expenditure</b>  |                   |                   |                     |
| Rehabilitation & Improvements   | 139.77            | 38.73             | 9.57                |
| Acquisitions  | 65.01             | 50.62             | 16.90               |
| Capacity building   | 19.74             | 17.01             | 26.74               |
| Investment (RAMIS Project)  | 227.60            | 823.16            | 4,578.31            |
| Investment (New IR Act)   | 375.92            | -                 | -                   |
| <b>Total Expenditure</b>  | <b>4,489.72</b>   | <b>4,577.00</b>   | <b>8,713.10</b>     |
| Cost of Collection per 100/-  | 0.86              | 0.72              | 0.82                |
| Cost of Collection per 100/-, excluding VAT, NBT, ESC and SSCL on imports | 1.03              | 0.90              | 1.00                |

Source: Inland Revenue Department

### 2.1.11 Awareness Programs for Taxpayers and Tax Professionals

Inland Revenue Department organized awareness programs for taxpayers and tax professionals during the year 2022. These programs mainly focused on delivering knowledge about changes of tax law and return filling through e-Service. Both online and physical programs were conducted and recordings of the programs were shared through social media.

**Table 2.15: Awareness Programs for Taxpayers and Tax Professionals in Year 2022**

| No. | Subject   | Institute  | No. of Persons attend   |
|-----|---|--|---|
| 1   | Value Added Tax and Stamp Duty                              | Construction Industry Development Authority  | 150   |
| 2   | Taxpayer Registration                                       | Taxpayer Registration Training - IMF (SARTTAC)   | 100   |
| 3   | Advanced Personal Income Tax (APIT)/PAYE - 21/22            | Taxpayers / Audit Firms/Tax Consultants and all stakeholders interested in the Subject   | Awareness programs have been Recorded and uploaded to the <b>YouTube Channel</b> of IRD and links have been sent to the customers via <b>email</b> and also published on department <b>Facebook page</b> and <b>website</b> . |
| 4   | Withholding Tax / Advance Income Tax - 21/ 22               |  |   |
| 5   | Simplified Value Added Tax Submission (SVAT)                |  |   |
| 6   | Value Added Tax   | Urban Development Authority  | 100   |
| 7   | Statement of Estimated Income Tax Payable - 2022/2023 (SET) | Taxpayers / Audit firms / Tax Consultants and all stakeholders interested in the Subject | Awareness programs have been Recorded and uploaded to the <b>YouTube Channel</b> of IRD and links have been sent to the customers via <b>email</b> and also published on department <b>Facebook page</b> and <b>website</b> . |
| 8   | Double Tax/ Outward Remittance                              | Electricity Board  | (Via <b>Microsoft Teams</b> )<br>250  |
| 9   | Taxation  | Ministry of Education (Seminar for Teachers)   | 250   |
| 10  | Social Security Contribution Levy - Sinhala                 | Taxpayers / Audit firms / Tax Consultants and all stakeholders interested in the Subject | Awareness programs have been Recorded and uploaded to the <b>YouTube Channel</b> of IRD and links have been sent to the customers via <b>email</b> and also published on department <b>Facebook page</b> and <b>website</b> . |
| 11  | Social Security Contribution Levy - English                 |  |   |
| 12  | Social Security Contribution Levy - Tamil                   |  |   |

|    |  |  |   |
|----|--|--|---|
| 13 | Tax Laws and Policies                        | Industrial Development Board - Gampaha   | 200   |
| 14 | Tax procedures and Industrial Sector         | Chamber of Commerce & Industries - Jaffna  | (Webinar) 350   |
| 15 | Corporate Income Tax-2021/2022 (Sinhala)     | Taxpayers / Audit firms / Tax Consultants and all stakeholders interested in the Subject | Awareness programs have been Recorded and uploaded to the <b>YouTube Channel</b> of IRD and links have been sent to the customers via <b>email</b> and also published on department <b>Facebook page</b> and <b>website</b> . |
| 16 | Income Tax and PAYE                          | National Institute of Taxation   | 200   |
| 17 | Taxation and Government tax policies         | Ministry of Education (Kalawewa)   | 150   |
| 18 | Corporate Income Tax-2021/2022 English       | Taxpayers / Audit firms / Tax Consultants and all stakeholders interested in the Subject | Awareness programs have been Recorded and uploaded to the <b>YouTube Channel</b> of IRD and links have been sent to the customers via email and also published on department <b>Facebook page</b> and <b>website</b> .        |
| 19 | Individual Income Tax - 2021/2022 Tamil      |  |   |
| 20 | Partnership Income Tax - 2021/2022 Tamil     |  |   |
| 21 | Corporate Income Tax - 2021/2022 Tamil       |  |   |
| 22 | Individual Income Tax - 2021/2022 Sinhala    |  |   |
| 23 | Partnership Income Tax - 2021/2022 Sinhala   |  |   |
| 24 | Individual Income Tax - 2021/2022 English    |  |   |
| 25 | Partnership Income Tax - 2021/2022 English   |  |   |
| 26 | Individual Income Tax - 2021/2022 E-filling  |  |   |
| 27 | Partnership Income Tax - 2021/2022 E-filling |  |   |
| 28 | New Tax Policies                             | Ministry of Health Kukuleganga   | 300   |
| 29 | New Tax Policies                             | National Audit Office  | 1,300   |

Source: Inland Revenue Department

### 2.1.12 Return Compliance

Programs conducted for enhancing taxpayer compliance in timely filing of tax returns and paying taxes on self-assessment basis continued during the year.

**Table 2.16: Income Tax Return Compliance 2017/2018 - 2021/2022**

| Year of assessment | Sector        | Compliance on due date | Compliance within one month from the due date |
|--------------------|---------------|------------------------|---|
| 2017/2018          | Corporate     | 47%                    | 51%   |
|                    | Non-Corporate | 31%                    | 38%   |
| 2018/2019          | Corporate     | 47%                    | 50%   |
|                    | Non-Corporate | 32%                    | 38%   |
| 2019/2020*         | Corporate     | 46%                    |   |
|                    | Non-Corporate | 31%                    |   |
| 2020/2021*         | Corporate     | 26%                    |   |
|                    | Non-Corporate | 21%                    |   |
| 2021/2022          | Corporate     | 32%                    | 34%   |
|                    | Non-Corporate | 33%                    | 38%   |

\*Return submission due date extended up to February 28, 2020 for the Y/A 2019/2020 and up to December 31, 2021 for the Y/A 2020/2021 for Income Tax. Details has been given by considering the extended date as due date.

Source: Inland Revenue Department

**Table 2.17: Return Compliance on VAT and PAYE**

| Year      | VAT | PAYE                         |     |
|-----------|-----|------------------------------|-----|
| Year 2021 | 47% | Year of Assessment 2020/2021 | 15% |
| Year 2022 | 46% | Year of Assessment 2021/2022 | 11% |

Source: Inland Revenue Department

During the year of assessment, the percentage of filing non-corporate Income Tax returns on the due date was 33% and within one month from the due date, it had increased to 38%. The compliance rate after two months from the due date was 41%. In the case of corporate sector, it was 32% on the due date and 34% within one month from the due date. The compliance rate within two months from the due date was 35% in this sector.

Return submission due date was extended up to December 07, 2022 for CIT, IIT and PIT for the Y/A 21/22. The compliance rate of Income Tax shows subtle increment in the year with compared to the year 2020 and year 2022 due to the easing of instability cause by the COVID-19 pandemic.



### 2.1.13 Taxes in Default

Table 2.18 shows the default tax amounts, disputed amounts, penalties and the amount collectible as at December 31, 2022.

**Table 2.18: Analysis of the Default Taxes – as at 31.12.2022**

| Type of Tax                             | Gross Tax in Default Rs. | Penalty and Interest Rs. | Disputed Tax Rs.       | Penalty and Interest related to Dispute Tax Rs. | Collectible Tax Rs.   | Penalty and Interest related to Collectible Tax Rs. |
|---|--------------------------|--------------------------|------------------------|---|-----------------------|---|
| Income Tax                              | 287,136,530,311          | 182,669,954,650          | 257,883,922,729        | 165,007,061,926                                 | 29,252,607,582        | 17,662,892,723                                      |
| Surcharge on Income Tax                 | 164,565,071              | 110,267,535              | 164,565,071            | 110,267,535                                     | -                     | -   |
| Withholding Tax                         | 4,063,421,933            | 2,064,423,605            | 3,676,486,992          | 1,884,556,898                                   | 386,934,941           | 179,866,707   |
| Value Added Tax                         | 135,263,986,217          | 132,040,832,942          | 75,135,255,645         | 82,111,749,800                                  | 60,128,730,573        | 49,929,083,143                                      |
| Value Added Tax - Financial Service     | 66,825,973,698           | 35,163,245,028           | 64,174,139,166         | 33,579,149,119                                  | 2,651,834,533         | 1,584,095,909                                       |
| Economic Service Charge                 | 6,513,335,178            | 4,330,847,455            | 6,492,491,513          | 4,315,765,446                                   | 20,843,665            | 15,082,009  |
| Nation Building Tax                     | 19,282,563,836           | 12,559,564,359           | 18,859,785,223         | 12,236,560,979                                  | 422,778,613           | 323,003,379   |
| Nation Building Tax - Financial Service | 2,711,267,817            | 1,390,042,620            | 2,542,604,776          | 1,301,040,488                                   | 168,663,041           | 89,002,132  |
| Stamp Duty                              | 9,732,724                | 4,866,362                | 9,732,724              | 4,866,362                                       | -                     | -   |
| Debit Tax                               | 2,215,581,368            | -                        | 2,215,581,368          | -   | -                     | -   |
| Turnover Tax                            | 710,139,795              | 356,616,755              | 710,139,795            | 356,616,755                                     | -                     | -   |
| National Security Levy                  | 761,131,631              | 324,789,855              | 761,131,631            | 324,789,855                                     | -                     | -   |
| Save the Nation Contribution            | 12,614,971               | 3,196,002                | 12,614,971             | 3,196,002                                       | -                     | -   |
| Wealth Tax                              | 38,589                   | 24,143                   | 38,589                 | 24,143  | -                     | -   |
| Social Responsibility Levy              | 732,401                  | 11,523                   | 732,401                | 11,523  | -                     | -   |
| Debt Repayment Levy                     | 826,602,417              | 461,203,212              | 822,692,772            | 417,720,394                                     | 3,909,645             | 43,482,818  |
| Betting & Gaming Levy                   | 4,332,826,778            | 1,658,401,481            | 3,986,321,389          | 1,463,934,580                                   | 346,505,389           | 194,466,901   |
| Advance Company Tax                     | 75,706                   | 24,167                   | 75,706                 | 24,167  | -                     | -   |
| Defense Levy                            | 207,367,713              | 85,941,071               | 207,367,713            | 85,941,071                                      | -                     | -   |
| Compounding Penalty                     | -                        | 79,439,858               | -                      | 58,130,162                                      | -                     | 21,309,696  |
| <b>Total</b>                            | <b>531,038,488,155</b>   | <b>373,303,692,623</b>   | <b>437,655,680,173</b> | <b>303,261,407,205</b>                          | <b>93,382,807,982</b> | <b>70,042,285,419</b>                               |

Source: Inland Revenue Department

## **2.1.14 Main Policy Changes Relating to Value Added Tax in the Year 2022**

### ***2.1.14.1 VAT Rate on Supply of Financial Services***

VAT rate on the supply of financial services by a specified institution or other person has been increased from 15% to 18% with effect from January 01, 2022.

Any specified institution or other person which has paid VAT on financial services at the rate of 15% for the period from January 01, 2022 to the period ending on the date of the certification of the Amendment Act is required to pay the balance tax amount on or before the twentieth day of the succeeding month of the certification of the Amendment Act (i.e. April 20, 2022). If the tax is so paid, such specified institution or person shall not be deemed to be a defaulter in terms of the provisions of the VAT Act.

### ***2.1.14.2 Change of Value Added Tax (VAT) Rate***

As per the Extraordinary Gazette Notification No. 2282/26 dated May 31, 2022, published under section 2A of the Value Added Tax Act, No. 14 of 2002, VAT rate has been revised with effect from June 01, 2022 as set out below.

#### **(a) Import of goods (Fabrics)**

Import of fabrics set out in the H.S. Code and description specified in Column I and II of Schedule of the Extraordinary Gazette Notification No. 2095/20 dated November 1, 2018 – Zero per Centum (0%)

#### **(b) Standard Rate**

Import and/or supply of goods or supply of services, other than import of goods as referred to under above paragraph [paragraph (a)] including, supply of services by a hotel, guest house, restaurant or other similar businesses providing similar services, registered with the Sri Lanka Tourism Development Authority, (for which VAT rate on such supply was at 0% from December 01, 2019) – Twelve per Centum (12%)

As per the Extraordinary Gazette Notification No. 2295/08 dated August 31, 2022, published under section 2A of the Value Added Tax Act, No. 14 of 2002, VAT rate has been revised again with effect from September 01, 2022 as set out below.

#### **(a) Standard Rate**

Import and/or supply of goods or supply of services, other than import of goods as referred to under above paragraph [paragraph (a)] Including, supply of services by a hotel, guest house, restaurant or other similar businesses providing similar services,

registered with the Sri Lanka Tourism Development Authority, (for which VAT rate on such supply was at 0% from December 01, 2019 to May 31, 2022) – Fifteen per Centum (15%)

#### ***2.1.14.3 Changes to Registration Threshold of VAT***

The present threshold of Taxable supplies for the registration for VAT purpose of Rs. 75,000,000 per taxable period or Rs. 300,000,000 per annum has been decreased to Rs. 20,000,000 per taxable period or Rs. 80,000,000 per annum with effect from October 01, 2022.

#### ***2.1.14.4 Removal of Exemptions of VAT***

Exemption granted on supply of condominium residential accommodation by any person has been terminated and made liable for VAT with effect from January 01, 2023.

#### ***2.1.14.5 Restructure of Exemption Granted to Address COVID 19 Pandemic***

Exemption granted in item (xxxii) of Paragraph (a) of Part II of the First Schedule, on supply or import of machinery and equipment including medical, surgical and dental instruments, apparatus, accessories and parts thereof, hospital or medical furniture and drugs, chemical and similar items, as recommended by the Secretary to the Ministry or the Minister assigned with the subject of Health, as required for the provision of health services to address the COVID 19 pandemic, with effect from May 20, 2020 has been terminated with effect from December 31, 2021.

However, an amendment was made to provide such exemption only if such machinery, equipment, drugs and chemicals are donated to a government hospital or the Ministry of Health for the provision of health services to address any pandemic or public health emergency, approved by the Minister of Finance on the recommendation of the secretary to the Ministry of Health.

#### **2.1.15 Implementation of Surcharge Tax Act, No.14 of 2022**

In terms of provisions of the Surcharge Tax Act, No.14 of 2022, the “Surcharge Tax” has been imposed on

(a) any individual, partnership of whose/ which taxable income of the year of assessment 2020/2021 exceeds Rupees two thousand million (2,000 Mn);

(b) any company,

(i) if the taxable income of such company individually, exceeds Rupees two thousand million (2,000 Mn) for the year of assessment 2020/2021, or;

(ii) Every company of a group of companies, of which aggregate of the taxable income of all subsidiaries and the holding company in that group of companies for the year of assessment 2020/2021 exceeds Rupees two thousand million (2,000 Mn).

### **2.1.16 Implementation of Social Security Contribution Levy Act, No. 25 of 2022**

Social Security Contribution Levy (SSCL) has been imposed with effect from October 01, 2022, at the rate of 2.5% by the Social Security Contribution Levy Act, No. 25 of 2022 (SSCL Act).

### **2.1.17 Issuing License for Casino Gaming Businesses**

As per the Extraordinary Gazette Notification No. 2295/10 dated August 31, 2022, published under Section 4 of the Casino Business (Regulation) Act, No. 17 of 2010 that is operative from September 01, 2022, Commissioner General has been appointed as the “Authorized Officer” in administering the Licenses for casino gaming business.

### **2.1.18 Changes to the Inland Revenue Act, No. 24 of 2017**

#### ***2.1.18.1 Deduction of Withholding Tax (WHT), Advance Income Tax (AIT) and Advance Personal Income Tax (APIT)***

Deduction of WHT, AIT and APIT has been made mandatory with effect from January 01, 2023

#### **WHT/AIT on Certain Payments**

In terms of Section 84A and 85 of the IRA as amended, with effect from January 1, 2023, a person shall deduct WHT/AIT on following payments which has a source in Sri Lanka except the exempt amounts, at the relevant rates.

| Payment  | Relevant WHT Rate (%) |
|--|-----------------------|
| Service fee payments exceeds Rs. 100000 per calendar month to a resident individual who is not an employee of the payer with respect to following –<br>(a) For teaching, Lecturing, examining, invigilating or Supervising an examination ;<br>(b) As a commission or brokerage to a resident insurance, sales or canvassing agent; or<br>(c) For services provided by such individual in the capacity of independent service provider such as doctor, engineer, accountant, lawyer, Software developer, researcher, academic or any individual service provider as may be prescribe by regulation | 5% on full payment    |
| Interest or discount paid  | 5%                    |
| Rent payments to a resident person (if aggregate amount exceeds Rs. 100000 per calendar month)   | 10% on full payment   |
| Charge, natural resource payment or premium  | 14%                   |
| Royalty  | 14%                   |
| Dividend   | 15%                   |

Source: Inland Revenue Department

### APIT on Remuneration

In terms of Section 83A(1A) of the IRA as amended, with effect from January 1, 2023, an employer shall deduct Advance Personal Income Tax on any payment which falls under section 5 made to his employee, as specified by the Commissioner General.

#### **2.1.18.2 Changes in Reliefs – Individuals**

| Type of Relief                            | Year of Assessment (Y/A)   |   |                                    |
|---|--|---|------------------------------------|
|   | First nine -month period of the Y/A 2022/2023 01.04.2022- 31.12.2022 | Balance three-month period of the Y/A 2022/2023 01.01.2023 - 31.03.2023 | Y/A 2023/2024 & onwards 01.04.2023 |
| Personal Relief for Residents or Citizens | Rs. 2,250,000  | Rs 300,000  | Rs1,200,000                        |
| Expenditure relief for Residents          | Rs. 900,000  | Not Applicable  | Not Applicable                     |

Source: Inland Revenue Department

#### **2.1.18.3 Calculation of Income Tax Payable for the Y/A 2022/2023**

Income tax payable for the Y/A shall be calculated separately for two periods on the actual basis, but for following cases proportionate basis could also be applied.

- Individuals,

May apportion the business income to arrive the taxable income on the pro-rata basis at 75:25 to the periods of nine month and three months respectively.

- Other than individuals,

May apportion the business income to arrive the taxable income on the pro-rata basis at 50:50 to the periods of first six month and second six month respectively.

#### **2.1.18.4 Final Withholding Payments**

| <b>Income Tax Rate</b>   |  |   |
|--|--|---|
| <b>First nine- month period of the Y/A 2022/23<br/>01.04.2022 - 31.12.2022</b> | <b>Balance three-month period of the Y/A 2022/23<br/>01.01.2023-31.03.2023</b> | <b>For the Y/A 2023/2024 &amp; onwards 01.04.2023</b> |
| First Rs.2,250,000 - 6%  | First Rs.2,250,000 - 6%  | First Rs.500,000 - 6%                                 |
| Next Rs. 2,250,000 - 12%   | Next Rs. 2,250,000 - 12%   | Next Rs. 500,000 - 12%                                |
| Balance - 18%  | Next Rs. 2,250,000 - 18%   | Next Rs. 500,000 - 18%                                |
|  | Next Rs. 2,250,000 - 24%   | Next Rs. 500,000 - 24%                                |
|  | Next Rs. 2,250,000 - 30%   | Next Rs. 500,000 - 30%                                |
|  | Balance - 36%  | Balance - 36%   |

Source: Inland Revenue Department

#### **2.1.18.5 Income Tax Rates Applicable to persons other than Individuals with effect from 01.10.2022**

| <b>Type of persons</b>  | <b>Tax Rate</b>   |
|---|---|
| Trust   | 30%   |
| Companies   | 30% (including gains from realization of investment assets) |
| Unit Trust and Mutual Fund  | 30%   |
| Non-Governmental Organization (including on amounts received by way of grant, donation or contribution or in any other manner under section 68of the IRA) | 30%   |

Source: Inland Revenue Department

#### **2.1.18.6 New Exemptions**

A gain from the realization of a capital asset or liability of the business or an investment asset made by an entity fully owned by the Government of Sri Lanka if such gain was made due to a decision by the Government of Sri Lanka as being essential for the economic development of Sri Lanka and subject to prior written approval of the Minister.

### ***2.1.18.7 Removal of Exemptions from 01.10.2022***

- i. A gain made by a person from the realization of land or building which was sold, exchanged, or transferred to a real estate investment trust listed in the Colombo Stock Exchange
- ii. Dividends paid by a resident company to a member who is a non-resident person
- iii. Dividends and gains on the realization of units or amounts derived as gains from the realization of capital assets of a business or investment by a unit holder from Real Estate Investment Trust.

### ***2.1.18.8 Removal of Exemptions from 01.04.2023***

#### Gains and profits earned or derived by any person from –

- i. Providing information technology and enabled services
- ii. Any Vocational Education Programmes of any Vocational Institution.
- iii. Any business of export of gold, gem or jewelry or from the business of cutting and polishing of gems which are brought to Sri Lanka and exported after such cutting and polishing.
- iv. A new undertaking for sale of recycled construction materials commenced on or after 01.04.2021
- v. An undertaking for the purpose of manufacturing of boats and ships (by a resident person) in Sri Lanka commenced on or after 01.04.2021.
- vi. Any renewable energy established with a capacity to produce not less than one hundred Mega Watts of solar or wind power and supplied such power to the national grid commenced on or after 01.04.2021.
- vii. From an undertaking (by any resident person) to construct and install of communication towers and related appliances using local labour and local raw materials in Sri Lanka or to provide required technical services for such construction or installation commenced on or after 01.01.2021
- viii. Undertaking for letting bonded warehouses or warehouses related to offshore business in the Colombo and Hambanthota Ports commenced on or after 01.04.2021.

#### Gains and profits earned or derived by any Individual

From any business commenced on or after 01.04.2021 upon successful completion of vocational education.

### **2.1.18.9 Changes to the Deduction Rules of the IRA**

- i. Additional 100% deduction of Marketing and Communication Expenditure (granted subject to the provisions of the IRA) is not available for the year of assessment 2023/2024
- ii. Improvement expenditure incurred on depreciable assets which are having zero written down value (fully capital allowance granted depreciable assets) could be deducted as follows;

| <b>Depreciable Asset</b>                                       | <b>Basis</b>                  |
|--|-------------------------------|
| Buildings, structures and similar works of a permanent nature. | Over 12 years in equal amount |
| Other depreciable assets                                       | Over 3 years in equal amounts |

Source: Inland Revenue Department

### **2.1.18.10 Removal of Concessionary Tax Rates**

Concessionary rates applied on gains and profits of following entities have been removed with effect from 01.10.2022.

- i. Small and Medium Enterprise (SME)
- ii. Business of export of goods
- iii. Specified undertaking
- iv. Providing educational services
- v. Promotion of tourism
- vi. Agro processing
- vii. Construction
- viii. Health care services
- ix. Export company registered with BOI, from supply of health protective equipment for various government entities
- x. Gains and profits of company which listed its shares in the Colombo Stock Exchange during from January 1, 2021 to December 31, 2021
- xi. Consideration received in respect of gems and jewellery
- xii. Gains and profits from the supply of electricity to national grid generated using renewable energy resources
- xiii. Manufacturing



Concessionary rates applied on gains and profits of Individuals have been removed with effect from 01.01.2023.

- i. Consideration received in respect of gems and jewellery
- ii. Supply of electricity to the national grid generated from renewable energy resources.

#### ***2.1.18.11 Implementation of Budget Proposals – 2023***

As the National Budget of 2023 presented and passed in Parliament, following proposals specified under item No.1.3 of the technical note to improve the clarity of Income Tax Liability on dividend during the period from October 1, 2022 to December 31, 2022, be implemented, as instructed by the Ministry of Finance on January 03, 2023, pending formal amendments being made to the Inland Revenue Act, No. 24 of 2017.

1. Dividend received or derived by a non-resident during the period from October 1, 2022 to December 31, 2022, is exempt from Income Tax.

2. Applicable Income Tax rate for dividend received or derived by residents during the period from October 1, 2022 to December 31, 2022 is 15%.

3. Dividend paid by a resident company to a member to the extent that such dividend payment is attributable to, or derived from, another dividend received by that resident company or another resident company, is exempt from Income Tax, during the period from October 1, 2022 to December 31, 2022.

#### **2.1.19 Legislations Enacted During the Year**

New amendment was introduced within the year as follows;

- ❖ Inland Revenue (Amendment) Act, No. 45 of 2022
- ❖ Value Added Tax (Amendment) Act, No. 13 of 2022
- ❖ Value Added Tax (Amendment) Act, No. 44 of 2022
- ❖ Surcharge Tax Act, No. 14 of 2022
- ❖ Social Security Contribution Levy Act, No. 25 of 2022

### 2.1.20 Gazette Notices Issued During the Year

Following Gazette notices were issued during the year under the Inland Revenue Act, No. 24 of 2017, Value Added Tax Act, No.14 of 2002, Social Security Contribution Levy Act, No. 25 of 2022 and Casino Business (Regulation) Act, No. 17 of 2010.

**Table 2.19: Gazette Notices Published During the Year 2022**

|     | <b>Gazette No.</b> | <b>Date</b> | <b>Description</b>  |
|-----|--------------------|-------------|---|
| I   | 2282/26            | 31.05.2022  | Order under Section 2A of Value Added Tax Act, No. 14 of 2002   |
| II  | 2295/08            | 31.08.2022  | Order under Section 2A of Value Added Tax Act, No. 14 of 2002   |
| III | 2295/09            | 31.08.2022  | Order under Section 2 of Casino Business (Regulation) Act, No. 17 of 2010                                     |
| IV  | 2295/10            | 31.08.2022  | Regulations made under Section 4 of the Casino Business (Regulation) Act, No. 17 of 2010, read with Section 3 |
| V   | 2303/05            | 25.10.2022  | Inland Revenue Act, No. 24 of 2017 - Notice under Subsection (2) and (3) of Section 66                        |
| VI  | 2310/20            | 14.12.2022  | Return of Social Security Contribution Levy   |
| VII | 2312/16            | 28.12.2022  | Inland Revenue Act, no. 24 of 2017, Notice under Section 83A  |

Source: Inland Revenue Department

## 2.2 Challenges and Future Goals of IRD

### 2.2.1 Challenges

#### 2.1.1.1 Sri Lanka's low tax to GDP ratio

Tax to GDP ratio is total tax revenue as a percentage of GDP, which indicates the share of a country's output that is collected by the government through the taxes. Sri Lanka has achieved 7.3% tax to GDP ratio in year 2022. Although it showed a growth comparing the year 2021 and 2022, it has not shown a significant growth.

Sri Lanka has a large informal economic sector which has to be addressed through continuous awareness and enforcing the tax law. Tax base and tax compliance plays a vital role in this juncture. To achieve a higher tax revenue, it should be maintained a

simplified tax structure with optimum tax rates and thresholds by lowering the scope for tax avoidance and evasion.

### ***2.1.1.2 Direct to indirect ratio of tax collection***

The appropriate mix of direct and indirect taxes remains as a debate in political and academic circles with reference to the virtues and defects of those two forms. Policy formulations of Sri Lanka focus on achieving 60:40 direct and indirect tax composition while it is 30:70 at present. The current tax policy reforms expect higher tax revenue from indirect taxation which indicates from the newly introduced indirect taxes. Government uses indirect taxes to raise the revenue in short run. The indirect tax ratio for the total government in Year 2022 was 70%. Hence, achieving the direct and indirect tax ratio of 60:40 is a challenge to the IRD as the domestic tax collector of the government.

### ***2.1.1.3 Enforcing the Taxpayer Compliance***

Revenue authorities are generally required to achieve as good a compliance outcome as possible. Taxpayer obligations are categorized as registration in the system, timely filing or lodgment of requisite taxation information, reporting of complete and accurate information and payment of taxation obligations on time. To achieve a higher tax compliance, finite level of resources to be utilized and careful decisions are required as to how and in what ways those resources are to be applied to achieve the best possible outcome in terms of improved compliance with the tax laws.

## **2.2.2 Future Goals**

### ***2.2.2.1 Widening the Tax Base***

Through the tax reforms introduced with effect from January 01, 2023, government expect to widen the tax base. One of the tax administration proposals made by the government at the Budget Speech - 2023 was to identify high income earners specially and get them in to the tax net. Accordingly, government proposed to make a requirement of having everyone over 18 opening a tax file. IRD aims to execute this proposal in the future while administrating the normal procedure of opening tax files.

### ***2.2.2.2 Improving the Tax Compliance***

Tax compliance can be improved by improving the existing attitudes towards paying taxes among the Sri Lankan people. Tax compliance includes the categories of registration compliance, payment compliance, return compliance and reporting correct information. Taxpayer contributions to the above categories are most important in the tax reforms that are underway to overcome the current economic downturn. Therefore, the Inland Revenue Department has prepared plans to conduct educational and awareness programs for tax payers to improve the society's attitude towards taxes. Thus, self-motivation is expected from the taxpayer to improve the tax compliance.

### ***2.2.2.3 Increasing the Tax Revenue***

Compared to the year 2022, the revenue target given to the Inland Revenue Department for the year 2023 has increased by 82% and IRD expects to increase the tax revenue to achieve the given target. Implementation of the new amendments introduced to the Inland Revenue Act, the development of human resources required for that and the improvement of the RAMIS system take center stage here. The purpose of this is to encourage the officials by distributing the revenue targets for each unit of the Inland Revenue Department and evaluating the progress of those units regularly and providing them with the necessary facilities to reach the relevant revenue targets.



Commissioner General of Inland Revenue





# 03

## CHAPTER

**Financial Performance  
for the Year**



### 3.1 Statement of Financial Performance

ACA -F

#### Statement of Financial Performance for the period ended 31st December 2022

| Budget 2022              | Note   | Actual                   |                        |
|--------------------------|--|--------------------------|------------------------|
|                          |  | 2022<br>Rs.              | 2021<br>Rs.            |
| Rs.                      |  |                          |                        |
|                          | <b>Revenue Receipts</b>  |                          |                        |
| 558,000,000,000          | Income Tax <b>1</b>  | 534,020,830,117          | 302,115,199,047        |
| 573,011,500,000          | Taxes on Domestic Goods & Services <b>2</b>                            | 509,168,047,125          | 317,600,153,060        |
| -                        | Taxes on International Trade <b>3</b>                                  | -                        | -                      |
| -                        | Non - Tax Revenue & Others <b>4</b>                                    | 2,000,000,000            | -                      |
| <b>1,131,011,500,000</b> | <b>Total Revenue Receipts (A)</b>                                      | <b>1,045,188,877,242</b> | <b>619,715,352,107</b> |
|                          | <b>Non - Revenue Receipts</b>  |                          |                        |
|                          | Treasury Imprests  | 16,558,013,981           | 14,028,178,350         |
|                          | Deposits   | 10,942,129,318           | 9,567,919,307          |
|                          | Advance Accounts   | 138,262,303              | 129,575,000            |
|                          | Other Main Ledger Receipts   | -                        | -                      |
|                          | <b>Total Non-Revenue Receipts (B)</b>                                  | <b>27,638,405,602</b>    | <b>23,725,672,656</b>  |
|                          | <b>Total Revenue Receipts &amp; Non - Revenue Receipts C = (A)+(B)</b> | <b>1,072,827,282,844</b> | <b>643,441,024,763</b> |
|                          | <b>Remittance to the Treasury (D)</b>                                  | <b>6,507,962,948</b>     | <b>8,046,782,572</b>   |
|                          | <b>Net Revenue Receipts &amp; Non - Revenue Receipts E = (C)-(D)</b>   | <b>1,066,319,319,896</b> | <b>635,394,242,191</b> |
|                          | <b>Less: Expenditure Recurrent Expenditure</b>                         |                          |                        |



|                      |  |    |                          |                        |
|----------------------|--|----|--------------------------|------------------------|
| 3,255,000,000        | Wages, Salaries & Other Employment Benefits                  | 5  | 2,994,539,601            | 2,707,274,006          |
| 1,221,300,000        | Other Goods & Services                                       | 6  | 1,051,713,428            | 906,628,915            |
| 36,105,000           | Subsidies, Grants and Transfers                              | 7  | 35,316,987               | 33,581,025             |
| -                    | Interest Payments  | 8  | -                        | -                      |
| -                    | Other Recurrent Expenditure                                  | 9  | -                        | -                      |
| <b>4,512,405,000</b> | <b>Total Recurrent Expenditure (F)</b>                       |    | <b>4,081,570,016</b>     | <b>3,647,483,946</b>   |
|                      | <b>Capital Expenditure</b>                                   |    |                          |                        |
| 84,000,000           | Rehabilitation & Improvement of Capital Assets               | 10 | 9,573,506                | 38,726,693             |
| 4,999,694,000        | Acquisition of Capital Assets                                | 11 | 4,595,212,844            | 873,776,860            |
| -                    | Capital Transfers  | 12 | -                        | -                      |
| -                    | Acquisition of Financial Assets                              | 13 | -                        | -                      |
| 51,000,000           | Capacity Building  | 14 | 26,738,852               | 17,011,907             |
| -                    | Other Capital Expenditure                                    | 15 | -                        | -                      |
| <b>5,134,694,000</b> | <b>Total Capital Expenditure (G)</b>                         |    | <b>4,631,525,202</b>     | <b>929,515,460</b>     |
|                      | Deposit Payments Advance Payments Other Main Ledger Payments |    | 11,126,719,851           | 10,947,718,434         |
|                      |  |    | 122,552,016              | 142,351,298            |
|                      |  |    | -                        | -                      |
|                      | <b>Total Main Ledger Expenditure (H)</b>                     |    | <b>11,249,271,867</b>    | <b>11,090,069,732</b>  |
|                      | <b>Total Expenditure I = (F+G+H)</b>                         |    | <b>19,962,367,085</b>    | <b>15,667,069,139</b>  |
|                      | <b>Balance as at 31st December J = (E-I)</b>                 |    | <b>1,046,356,952,811</b> | <b>619,727,173,052</b> |
|                      | <b>Balance as per the Imprest Reconciliation Statement</b>   |    | 1,046,356,952,811        | 619,727,173,052        |
|                      | <b>Imprest Balance as at 31st December</b>                   |    | -                        | -                      |
|                      |  |    | <b>1,046,356,952,811</b> | <b>619,727,173,052</b> |

## 3.2 Statement of Financial Position


ACA-P

### Statement of Financial Position As at 31st December 2022


|                                     | Note       | Actual                |                      |
|-------------------------------------|------------|-----------------------|----------------------|
|                                     |            | 2022                  | 2021 (Re stated)     |
|                                     |            | Rs                    | Rs                   |
| <b>Non - Financial Assets</b>       |            |                       |                      |
| Property, Plant & Equipment         | ACA-6      | 11,352,890,073        | 6,773,413,161        |
| <b>Financial Assets</b>             |            |                       |                      |
| Advance Accounts                    | ACA-5/5(a) | 332,197,324           | 347,907,610          |
| Cash & Cash Equivalents             | ACA-3      | -                     | -                    |
| <b>Total Assets</b>                 |            | <b>11,685,087,396</b> | <b>7,121,320,771</b> |
| <b>Net Assets / Equity</b>          |            |                       |                      |
| Net Worth to Treasury               |            | (570,821,878)         | (754,787,833)        |
| Property, Plant & Equipment Reserve |            | 11,352,890,073        | 6,773,413,161        |
| Rent and Work Advance Reserve       | ACA-5(b)   | -                     | -                    |
| <b>Non - Current Liabilities</b>    |            |                       |                      |
| Lease Creditors                     |            | 29,529,980            | 44,615,688           |
| <b>Current Liabilities</b>          |            |                       |                      |
| Deposits Accounts                   | ACA-4      | 873,489,222           | 1,058,079,755        |
| Unsettled Imprest Balance           | ACA-3      | -                     | -                    |
| <b>Total Liabilities</b>            |            | <b>11,685,087,396</b> | <b>7,121,320,771</b> |

Detail Accounting Statements in ACA format Nos. 1 to 7 presented in pages from 7 to 45 and Annexures to accounts presented in pages from 46 to 58 form an integral part of these Financial Statements. The Financial Statements have been prepared in complying with the Generally Accepted Accounting Principles whereas most appropriate Accounting Policies are used as disclosed in the Notes to the Financial Statements and hereby certify that figures in these Financial Statements, Notes to accounts and other relevant accounts were reconciled with the Treasury Books of Accounts and found in agreement.

We hereby certify that an effective internal control system for the financial control exists in the Reporting Entity and carried out periodic reviews to monitor the effectiveness of internal control system for the financial control and accordingly make alterations as required for such systems to be effectively carried out.

  
K.M. Mahinda Siriwardhana  
Secretary to the Ministry of Finance, Economic Stabilization and National Policies  
Chief Accounting Officer  
Date: 28/12/2022  
Secretary to the Ministry of Finance, Economic Stabilization and National Policies  
The Secretariat  
Colombo 01.

  
D.R.S. Hapuarachchi  
Commissioner General  
Accounting Officer  
Department of Inland Revenue  
Date: 28/12/2022  
D.R.S. Hapuarachchi  
Commissioner General of Inland Revenue  
Inland Revenue Department  
Sri Chittampalam A. Gardiner Mawatha  
Colombo 02.

  
N. Wijeweera  
Chief Financial Officer  
Department of Inland Revenue  
Date: 28/12/2022  
N. Wijeweera  
Chief Financial Officer  
Inland Revenue Department  
Colombo 02.

### 3.3 Statement of Cash Flows

ACA-C

**Statement of Cash Flows  
for the Period ended 31st December 2022**

|   | 2022<br>Rs.            | Actual<br>2021<br>Rs.  |
|---|------------------------|------------------------|
| <b><u>Cash Flows from Operating Activities</u></b>                            |                        | -                      |
| Total Tax Receipts  | 861,264,646,244        | 497,995,981,909        |
| Fees, Fines, Penalties and Licenses   | -                      | -                      |
| Profit  | -                      | -                      |
| Non - Revenue Receipts  | -                      | -                      |
| Revenue Collected on behalf of Other Revenue Heads                            | 164,398,821            | 141,018,036            |
| Imprest Received  | 16,558,013,981         | 14,028,178,350         |
| Recoveries from Advance   | 145,939,795            | 133,653,882            |
| Deposit Received  | 10,287,570,619         | 8,760,068,280          |
| <b>Total Cash generated from Operations (A)</b>                               | <b>888,420,569,460</b> | <b>521,058,900,457</b> |
| <b><u>Less - Cash disbursed for:</u></b>                                      |                        |                        |
| Personal Emoluments & Operating Payments                                      | 4,039,481,294          | 3,612,667,491          |
| Subsidies & Transfer Payments   | 35,316,987             | 33,581,025             |
| Total Tax Refund  | 861,954,824,804        | 497,366,667,619        |
| Expenditure incurred on behalf of Other Heads                                 | 7,093,593              | 4,965,863              |
| Imprest Settlement to Treasury  | 6,507,962,948          | 8,046,782,572          |
| Advance Payments  | 123,729,792            | 141,539,181            |
| Deposit Payments  | 11,126,526,363         | 10,947,718,434         |
| <b>Total Cash disbursed for Operations (B)</b>                                | <b>883,794,935,781</b> | <b>520,153,922,185</b> |
| <b>NET CASH FLOW FROM OPERATING ACTIVITIES<br/>(C)=(A)-(B)</b>                | <b>4,625,633,678</b>   | <b>904,978,272</b>     |
| <b><u>Cash Flows from Investing Activities</u></b>                            |                        |                        |
| Interest  | -                      | -                      |
| Dividends   | -                      | -                      |
| Divestiture Proceeds & Sale of Physical Assets                                | -                      | -                      |
| Recoveries from On Lending  | -                      | -                      |
| <b>Total Cash generated from Investing Activities (D)</b>                     | <b>-</b>               | <b>-</b>               |
| <b><u>Less - Cash disbursed for:</u></b>                                      |                        |                        |
| Purchase or Construction of Physical Assets & Acquisition of Other Investment | 4,625,633,678          | 904,978,272            |
| <b>Total Cash disbursed for Investing Activities (E)</b>                      | <b>4,625,633,678</b>   | <b>904,978,272</b>     |
| <b>NET CASH FLOW FROM INVESTING ACTIVITIES<br/>(F)=(D)-(E)</b>                | <b>(4,625,633,678)</b> | <b>(904,978,272)</b>   |

|   | 0 | 0 |
|---|---|---|
| <b>NET CASH FLOWS FROM OPERATING &amp; INVESTMENT ACTIVITIES (G)= (C) + (F)</b> |   |   |
| <b><u>Cash Flows from Financing Activities</u></b>                              |   |   |
| Local Borrowings  | - | - |
| Foreign Borrowings  | - | - |
| Grants Received   | - | - |
| <b>Total Cash generated from Financing Activities (H)</b>                       | - | - |
| <b><u>Less - Cash disbursed for:</u></b>  |   |   |
| Repayment of Local Borrowings   | - | - |
| Repayment of Foreign Borrowings   | - | - |
| <b>Total Cash disbursed for Financing Activities (I)</b>                        | - | - |
| <b>NET CASH FLOW FROM FINANCING ACTIVITIES (J)=(H)-(I)</b>                      | - | - |
| <b>Net Movement in Cash (K) = (G) + (J)</b>                                     | - | - |
| <b>Opening Cash Balance as at 01<sup>st</sup> January</b>                       | - | - |
| <b>Closing Cash Balance as at 31<sup>st</sup> December</b>                      | - | - |

### 3.4 Notes to the Financial Statements

Annexure-(i)

**Statement of Losses and Waivers**  
(Losses under F.R. 106 and F.R. 113)

Expenditure Head No: 246

Ministry / Department / District Secretariat: Department of Inland Revenue

Programme No. &amp; Title: 01 Operational Programmes

(i) Statement of Losses Recovered/Written off/Waived off during the year.

|       | <u>Value</u>  | <u>No. of Cases</u> | <u>Total Amount (Rs.)</u> |
|-------|---------------|---------------------|---------------------------|
| Below | Rs. 25,000.00 |                     |                           |
| Over  | Rs. 25,000.01 |                     |                           |
| Total |               |                     | Nil                       |

Classification of the cases by nature of

| <u>Losses.</u> | <u>No. of Cases</u> | <u>Value</u> | <u>(Rs.)</u> |
|----------------|---------------------|--------------|--------------|
| 1              |                     |              |              |
| 2              |                     |              |              |
| 3              |                     |              |              |
| 4              |                     |              |              |
| Total          |                     |              | Nil          |

(ii) Statement of Losses being held to be Written off/Waived off or recoverable so far

|       | <u>Value</u>  | <u>No. of Cases</u> | <u>Total Amount (Rs.)</u> |
|-------|---------------|---------------------|---------------------------|
| Below | Rs. 25,000.00 |                     |                           |
| Over  | Rs. 25,000.01 |                     |                           |
| Total |               |                     | Nil                       |

|                      | <u>Age Analysis per (ii)</u> |            |
|----------------------|------------------------------|------------|
|                      | <u>No. of Cases</u>          | <u>Rs.</u> |
| Less than five years | <u>Amount</u>                |            |
| 5-10 years           | <u>No. of Cases</u>          |            |
|                      | <u>Amount</u>                | <u>Rs.</u> |
| <b>Over 10 years</b> | <u>No. of Cases</u>          |            |
|                      | <u>Amount</u>                | <u>Rs.</u> |

| <u>Classification of the cases by Nature of Losses</u> |                    |                    |
|--|--------------------|--------------------|
| <u>Losses</u>  | <u>No.of Cases</u> | <u>Value (Rs.)</u> |
| 1  |                    |                    |
| 2  |                    |                    |
| 3  |                    |                    |
| 4  |                    |                    |
| Total  |                    | Nil                |

Note - Details on losses under F.R.106 and waives under F.R. 113 accounted under object code no 1701 and such losses and waivers expected to be accounted in coming years should be included.

Statement of Write off from books

Expenditure Head No: 246  
Ministry / Department / District Secretariat: Department of Inland Revenue

Programme No. & Title: 01 Operational Programmes

| 1    |                     | <u>Statement of losses and waivers under F.R. 109 during the year</u> |  | <u>Value (Rs.)</u> |
|------|---------------------|---|--|--------------------|
|      |                     | <u>No. of Cases</u>   |  |                    |
| (i)  | Below Rs. 25,000.00 | 2   |  | 39,450             |
| (ii) | Over Rs. 25,000.01  | 9   |  | 9,168,167          |
|      |                     | 11  |  | 9,207,617          |

2 Statement of write off from the book and recoveries under F.R. 109 during the year

| Nature of Loss                                | Opening balance which was not written off | Value of loss | Recoveries | Value written off from the book | Balance carried forward which was not written off | Reference No. of Approval for write off from the book   |
|---|---|---------------|------------|---------------------------------|---|---|
|   | Rs.                                       | Rs.           | Rs.        | Rs.                             | Rs.   |   |
| <b>Losses during the year 2019</b>            |   |               |            |                                 |   |   |
| Fire accident at Regional Office of Ratnapura | 3,237,053                                 | 2,589,642     | -          | 2,589,642                       | -   | An approval has been received from Ministry of Finance on 25.11.2022.(IR/PAM/8/46/1/2019) for write-off this loss without 25% Department charges as there is no one responsible for the loss. |
| CAD – 0159 Vehicle Accident                   | 1,676                                     |               |            |                                 | 1,676   | It can be write off within the approval of Department head. It is in final stage  |
| 3. CAD -0046 - Vehicle Accident               | 11,726                                    |               |            |                                 | 11,726  | It can be write off within the approval of Department head. It is in final stage.   |

|  |                  |                  |                |                  |                |               |  |
|--|------------------|------------------|----------------|------------------|----------------|---------------|--|
| 4. CAC – 9954<br>Vehicle Accident            | 838              |                  |                |                  |                | 838           | It can be written off within the approval of Department head. It is in final stage   |
| 5. CAD – 0165<br>Vehicle Accident            | 15,636           |                  |                |                  |                | 15,636        | It can be written off within the approval of Department head. It is in final stage.  |
| <b>Total</b>                                 | <b>3,266,929</b> | <b>2,589,642</b> | <b>0</b>       | <b>2,589,642</b> |                | <b>29,876</b> |  |
| <b>Losses during the year 2020</b>           |                  |                  |                |                  |                |               |  |
| CAC – 9941<br>Vehicle Accident               | 34,691           |                  |                |                  |                | 34,691        | FR 109 report has been submitted to the Commissioner General for write-off the loss balance amount of Rs: 34,690.68 from book.   |
| PB – 6852 Vehicle<br>Accident                | 811,600          | 110,550          | 110,550        |                  | 110,550        | -             | Actual Vehicle repair expenses is lower than estimated lost Rs.811,600. None of Losses to the government, as the losses have been covered through the insurance. Therefore, it is not required to write-off the amount of Rs.701,050 from the book |
| NA – 5667 Vehicle<br>Accident                | 14,200           |                  | 14,200         |                  | 14,200         | -             | Losses have been covered fully by the Insurance. Therefore, it is not required to write-off from the book.   |
| <b>Total</b>                                 | <b>860,491</b>   | <b>110,550</b>   | <b>124,750</b> | <b>-</b>         | <b>124,750</b> | <b>34,691</b> |  |
| <b>Losses during the year 2022</b>           |                  |                  |                |                  |                |               |  |
| CAD – 0165 Major<br>Vehicle Accident<br>Loss | -                | 3,475,000        |                |                  |                | 3,475,000     | The Loss is to be covered by the insurance.  |
| NA -9125<br>Vehicle Accident                 |                  | 26,000           | 26,000         |                  | 26,000         | -             | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book.  |
| NA -9123 Vehicle<br>Accident                 |                  | 24,450           | 24,450         |                  | 24,450         | -             | None of Losses to the government, as the loss is to be covered by Insurance. Therefore, it is not required to write-off from the book.   |
| CBI – 0486<br>Vehicle Accident               |                  | 112,392          | 112,392        |                  | 112,392        | -             | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book.  |



|   |                  |                   |                |                  |                  |   |
|---|------------------|-------------------|----------------|------------------|------------------|---|
| CAC – 9951<br>Vehicle Accident  | -                | 15,000            |                | -                | 15,000           | The side mirror is damage and it is minor but not repaired yet.   |
| CAD- 0162<br>Vehicle Accident   | -                | 39,600            | 39,600         | -                | -                | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book. |
| KC – 4897 Vehicle<br>Accident   | -                | 53,225            | 53,225         | -                | -                | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book. |
| 250-9372 Vehicle<br>Accident  | -                | 51,800            | 51,800         | -                | -                | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book. |
| KP -1262 Vehicle<br>Accident  | -                | 63,900            | 63,900         | -                | -                | None of Losses to the government, as the losses have been settled through the total recovery. Therefore, it is not required to write-off from the book. |
| CAC – 9946 Major<br>vehicle accident<br>loss  | -                | 4,346,250         |                | -                | 4,346,250        | Repair has to be made under the insurance cover.  |
| UPS Device at the<br>Kurunagalle<br>Disaster recovery<br>centre got burning<br>in fire. | -                | 1,000,000         |                | -                | 1,000,000        | Relevant inquiry is being conducted.  |
| <b>Total</b>  | <b>0</b>         | <b>9,207,617</b>  | <b>371,367</b> | <b>0</b>         | <b>8,836,250</b> |   |
| <b>Grand Total</b>  | <b>4,127,420</b> | <b>11,907,809</b> | <b>496,117</b> | <b>2,589,642</b> | <b>8,900,817</b> |   |

Note - Excluding losses and waivers to be accounted in Annexure (i), only any other losses and waivers under F.R.109 should be included in this format.

## Statement of Commitments and Liabilities as at 31st December

Name of Special Expenditure Unit/Ministry/Department/District Secretariat: Department of Inland Revenue  
Expenditure Head No: 246

Programme No. & Title: 01 Operational Programmes

| Name of the Person/Institution  | Commitment No. | Date       | Head | Programme | Project | Sub Project | Object Code | Item Code | Finance Code | Commitment (Rs.) (1) | Commitment Balance (Rs.) | Liability Date | Liability Amount (Rs.) (3) | Revised Liability (Rs.) (4) | Paid Liability (Rs.) | Liability Balance (Rs.) (6) = (4)-(5) |
|---|----------------|------------|------|-----------|---------|-------------|-------------|-----------|--------------|----------------------|--------------------------|----------------|----------------------------|-----------------------------|----------------------|---------------------------------------|
| 1. Ministries/Government Department   |                |            |      |           |         |             |             |           |              |                      |                          |                |                            |                             |                      |                                       |
| W.M.T.M.Indrawansa - Acting Allowance                                       |                | 12/30/2022 | 246  | 1         | 1       | 0           | 1001        |           | 11           | 15,649               | 0                        | 12/30/2022     | 15,649                     | 15,649                      |                      | 15,649                                |
| <b>Sub Total</b>  |                |            |      |           |         |             |             |           |              | <b>15,649</b>        | <b>0</b>                 |                | <b>15,649</b>              | <b>15,649</b>               | <b>-</b>             | <b>15,649</b>                         |
| A.L.A.C.Perera,R.I.D.Kar unarathna & T.Parabharan (3 Vouchers)- Holiday Pay |                | 12/30/2022 | 246  | 1         | 1       | 0           | 1002        |           | 11           | 24,880               | 0                        | 12/30/2022     | 24,880                     | 24,880                      |                      | 24,880                                |
| Anurashntha & others (9 Vouchers) - Over Time                               |                | 12/30/2022 | 246  | 1         | 1       | 0           | 1002        |           | 11           | 1,265,785            | 0                        | 12/30/2022     | 1,265,785                  | 1,265,785                   |                      | 1,265,785                             |
| <b>Sub Total</b>  |                |            |      |           |         |             |             |           |              | <b>1,290,664</b>     | <b>0</b>                 |                | <b>1,290,664</b>           | <b>1,290,664</b>            | <b>-</b>             | <b>1,290,664</b>                      |
| C.A.De Silva - Accident Compensation  |                | 12/30/2022 | 246  | 1         | 1       | 0           | 1003        |           | 11           | 20,384               | 0                        | 12/30/2022     | 20,384                     | 20,384                      |                      | 20,384                                |
| <b>Sub Total</b>  |                |            |      |           |         |             |             |           |              | <b>20,384</b>        | <b>0</b>                 |                | <b>20,384</b>              | <b>20,384</b>               | <b>-</b>             | <b>20,384</b>                         |
| Commissioner Inland Revenue Regional Office Dambulla - Travelling Claim     |                | 12/30/2022 | 246  | 1         | 1       | 0           | 1101        |           | 11           | 1,050                | 0                        | 12/30/2022     | 1,050                      | 1,050                       |                      | 1,050                                 |

|  |  |            |     |   |   |   |      |  |    |                  |          |            |                  |                  |          |                  |         |
|--|--|------------|-----|---|---|---|------|--|----|------------------|----------|------------|------------------|------------------|----------|------------------|---------|
| Rangalal Pathirana & others (9 Vouchers) - Travelling Claim                          |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1101 |  | 11 | 118,981          | 0        | 12/30/2022 | 118,981          | 118,981          | 118,981  |                  | 118,981 |
| <b>Sub Total</b>   |  |            |     |   |   |   |      |  |    | <b>120,031</b>   | <b>0</b> |            | <b>120,031</b>   | <b>120,031</b>   | <b>-</b> | <b>120,031</b>   |         |
| P.Nandana Kumara & others (6 Vouchers) - Visa & Insurance Fee                        |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1102 |  | 11 | 27,413           | 0        | 12/30/2022 | 27,413           | 27,413           |          | 27,413           |         |
| <b>Sub Total</b>   |  |            |     |   |   |   |      |  |    | <b>27,413</b>    | <b>0</b> |            | <b>27,413</b>    | <b>27,413</b>    | <b>-</b> | <b>27,413</b>    |         |
| Government Printer - Printing Charges  |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |  | 11 | 3,425,275        | 0        | 12/30/2022 | 3,425,275        | 3,425,275        |          | 3,425,275        |         |
| Commissioner Inland Revenue Regional Office Colombo South - Purchasing of Stationery |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |  | 11 | 825              | 0        | 12/30/2022 | 825              | 825              |          | 825              |         |
| Commissioner Inland Revenue Regional Office Kandy - Purchasing of Stationery         |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |  | 11 | 450              | 0        | 12/30/2022 | 450              | 450              |          | 450              |         |
| Commissioner Inland Revenue Regional Office Anuradhapura - Purchasing of Stationery  |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |  | 11 | 1,000            | 0        | 12/30/2022 | 1,000            | 1,000            |          | 1,000            |         |
| <b>Sub Total</b>   |  |            |     |   |   |   |      |  |    | <b>3,427,550</b> | <b>0</b> |            | <b>3,427,550</b> | <b>3,427,550</b> | <b>-</b> | <b>3,427,550</b> |         |
| Commissioner Inland Revenue Regional Office Dambulla - Fuel                          |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1202 |  | 11 | 5,100            | 0        | 12/30/2022 | 5,100            | 5,100            |          | 5,100            |         |
| Commissioner Inland Revenue Regional Office Batticaloa - Fuel                        |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1202 |  | 11 | 239,362          | 0        | 12/30/2022 | 239,362          | 239,362          |          | 239,362          |         |
| <b>Sub Total</b>   |  |            |     |   |   |   |      |  |    | <b>244,462</b>   | <b>0</b> |            | <b>244,462</b>   | <b>244,462</b>   | <b>-</b> | <b>244,462</b>   |         |
| S S D Damage - Vehicle Repair  |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1301 |  | 11 | 3,112            | 0        | 12/30/2022 | 3,112            | 3,112            |          | 3,112            |         |
| <b>Sub Total</b>   |  |            |     |   |   |   |      |  |    | <b>3,112</b>     | <b>0</b> |            | <b>3,112</b>     | <b>3,112</b>     | <b>-</b> | <b>3,112</b>     |         |
| Commissioner General of Labour - Building Repair                                     |  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1303 |  | 11 | 323,618          | 0        | 12/30/2022 | 323,618          | 323,618          |          | 323,618          |         |





|  |            |     |   |   |   |      |   |    |                  |          |            |                  |                  |            |                  |
|--|------------|-----|---|---|---|------|---|----|------------------|----------|------------|------------------|------------------|------------|------------------|
| Chairman Urban Development Authority - Tax Payment                     | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 741              | 0        | 12/30/2022 | 741              | 741              | 741        | 741              |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>741</b>       | <b>0</b> |            | <b>741</b>       | <b>741</b>       | <b>741</b> | <b>741</b>       |
| <b>Total</b>   |            |     |   |   |   |      |   |    | <b>7,484,629</b> | <b>-</b> |            | <b>7,484,629</b> | <b>7,484,629</b> | <b>-</b>   | <b>7,484,629</b> |
| <b>3. Others (Private Parties)</b>                                     |            |     |   |   |   |      |   |    |                  |          |            |                  |                  |            |                  |
| Rainbow Stationery and Electrical - Purchasing CD & Battery            | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |   | 11 | 14,000           | 0        | 12/30/2022 | 14,000           | 14,000           |            | 14,000           |
| Selacine Television Institute -Purchasing of Stationery                | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1201 |   | 11 | 20,056           | 0        | 12/30/2022 | 20,056           | 20,056           |            | 20,056           |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>34,056</b>    | <b>0</b> |            | <b>34,056</b>    | <b>34,056</b>    | <b>-</b>   | <b>34,056</b>    |
| C.F.De Mel and Sons (Pvt) Ltd. - Fuel                                  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1202 |   | 11 | 334,640          | 0        | 12/30/2022 | 334,640          | 334,640          |            | 334,640          |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>334,640</b>   | <b>0</b> |            | <b>334,640</b>   | <b>334,640</b>   | <b>-</b>   | <b>334,640</b>   |
| Base HP (Pvt) Ltd. - UPS Repai charges                                 | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 28,290           | 0        | 12/30/2022 | 28,290           | 28,290           |            | 28,290           |
| Base HP (Pvt) Ltd. - Network Cable Repair                              | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 2,126,503        | 0        | 12/30/2022 | 2,126,503        | 2,126,503        |            | 2,126,503        |
| Base HP (Pvt) Ltd. - Computer Repair                                   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 1,007,155        | 0        | 12/30/2022 | 1,007,155        | 1,007,155        |            | 1,007,155        |
| Trade Promoters (Pvt) Ltd - Radiator Repairing                         | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 369,713          | 0        | 12/30/2022 | 369,713          | 369,713          |            | 369,713          |
| Tech One Global (Pvt) Ltd - Server Software System Maintenance         | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 2,544,375        | 0        | 12/30/2022 | 2,544,375        | 2,544,375        |            | 2,544,375        |
| Apogee International (Pvt) Ltd - Maintenance of TABX System            | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 4,365,975        | 0        | 12/30/2022 | 4,365,975        | 4,365,975        |            | 4,365,975        |
| T.F.P. & Engineering Services Pvt Ltd - Maintenance of fire protection | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 |   | 11 | 16,240           | 0        | 12/30/2022 | 16,240           | 16,240           |            | 16,240           |

|  |            |     |   |   |   |      |    |                   |          |            |                   |                   |                   |                   |
|--|------------|-----|---|---|---|------|----|-------------------|----------|------------|-------------------|-------------------|-------------------|-------------------|
| Britex Safety House - Maintenance of fire protection                 | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 | 11 | 47,100            | 0        | 12/30/2022 | 47,100            | 47,100            | 47,100            | 47,100            |
| Fresh Cool (Pvt) Ltd - A/C Repair                                    | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 | 11 | 38,640            | 0        | 12/30/2022 | 38,640            | 38,640            | 38,640            | 38,640            |
| Civimech (PVT) - Maintenance   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 | 11 | 472,724           | 0        | 12/30/2022 | 472,724           | 472,724           | 472,724           | 472,724           |
| Jefco Centi (PVT) Ltd- A/C Repair                                    | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 | 11 | 97,950            | 0        | 12/30/2022 | 97,950            | 97,950            | 97,950            | 97,950            |
| Mister Works (Pvt) Ltd- A/C Repair                                   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1302 | 11 | 31,900            | 0        | 12/30/2022 | 31,900            | 31,900            | 31,900            | 31,900            |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    | <b>11,146,566</b> | <b>0</b> |            | <b>11,146,566</b> | <b>11,146,566</b> | <b>11,146,566</b> | <b>11,146,566</b> |
| Jayarathna Construction and Suppliers - Building maintenance Charges | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1303 | 11 | 897,449           | 0        | 12/30/2022 | 897,449           | 897,449           | 897,449           | 897,449           |
| Pushpa Hardware Pvt Ltd - Water Tank Repair                          | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1303 | 11 | 12,300            | 0        | 12/30/2022 | 12,300            | 12,300            | 12,300            | 12,300            |
| Pushpa Hardware Pvt Ltd - Circuite Bungalow Repair                   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1303 | 11 | 44,000            | 0        | 12/30/2022 | 44,000            | 44,000            | 44,000            | 44,000            |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    | <b>953,749</b>    | <b>0</b> |            | <b>953,749</b>    | <b>953,749</b>    | <b>953,749</b>    | <b>953,749</b>    |
| Dialog Broadband Networks (Pvt)L Ltd - Telephone Bill                | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1402 | 11 | 244,650           | 0        | 12/30/2022 | 244,650           | 244,650           | 244,650           | 244,650           |
| Lanka Clear (Pvt) Ltd - Communication Service                        | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1402 | 11 | 80,942            | 0        | 12/30/2022 | 80,942            | 80,942            | 80,942            | 80,942            |
| Mobitel (Pvt) Ltd. - Telephone Bill                                  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1402 | 11 | 66,056            | 0        | 12/30/2022 | 66,056            | 66,056            | 66,056            | 66,056            |
| Sri Lanka Telecom PLC. - Telephone Bill                              | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1402 | 11 | 6,773,638         | 0        | 12/30/2022 | 6,773,638         | 6,773,638         | 6,773,638         | 6,773,638         |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    | <b>7,165,287</b>  | <b>0</b> |            | <b>7,165,287</b>  | <b>7,165,287</b>  | <b>7,165,287</b>  | <b>7,165,287</b>  |
| Express Water Systems (Pvt) Ltd - Purchasing of Water Bottles        | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 | 11 | 15,450            | 0        | 12/30/2022 | 15,450            | 15,450            | 15,450            | 15,450            |

|  |            |     |   |   |   |      |   |    |                   |          |            |                   |                   |                   |                   |
|--|------------|-----|---|---|---|------|---|----|-------------------|----------|------------|-------------------|-------------------|-------------------|-------------------|
| Lanka Electricity Company (Pvt) Ltd.- Electricity Bill       | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 |   | 11 | 148,940           | 0        | 12/30/2022 | 148,940           | 148,940           | 148,940           | 148,940           |
| M.Jayasena - Water Bill                                      | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 |   | 11 | 18,982            | 0        | 12/30/2022 | 18,982            | 18,982            | 18,982            | 18,982            |
| M.Jayasena - Electricity Bill Payment                        | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 |   | 11 | 410,032           | 0        | 12/30/2022 | 410,032           | 410,032           | 410,032           | 410,032           |
| Orient Finance PLC - Water Bill                              | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 |   | 11 | 9,429             | 0        | 12/30/2022 | 9,429             | 9,429             | 9,429             | 9,429             |
| Orient Finance PLC - Electricity Bill                        | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1403 |   | 11 | 168,338           | 0        | 12/30/2022 | 168,338           | 168,338           | 168,338           | 168,338           |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>771,171</b>    | <b>0</b> |            | <b>771,171</b>    | <b>771,171</b>    | <b>771,171</b>    | <b>771,171</b>    |
| Fairway Development Limited -Building Rent                   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1404 |   | 11 | 6,380,000         | 0        | 12/30/2022 | 6,380,000         | 6,380,000         | 6,380,000         | 6,380,000         |
| J.AR.S.Jayaweera - Building Rent                             | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1404 |   | 11 | 4,200,000         | 0        | 12/30/2022 | 4,200,000         | 4,200,000         | 4,200,000         | 4,200,000         |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>10,580,000</b> | <b>0</b> |            | <b>10,580,000</b> | <b>10,580,000</b> | <b>10,580,000</b> | <b>10,580,000</b> |
| Ceylon Newspapers (Pvt) Limited - Newspaper Bill             | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 4,400             | 0        | 12/30/2022 | 4,400             | 4,400             | 4,400             | 4,400             |
| Express Newspapers (Ceylon) Ltd - Newspaper Bill             | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 5,500             | 0        | 12/30/2022 | 5,500             | 5,500             | 5,500             | 5,500             |
| The Associated Newspapers of Ceylon Limited - Newspaper Bill | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 58,610            | 0        | 12/30/2022 | 58,610            | 58,610            | 58,610            | 58,610            |
| Upali Newspapers (pvt) Ltd - Newspaper Bill                  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 48,620            | 0        | 12/30/2022 | 48,620            | 48,620            | 48,620            | 48,620            |
| Wijeya Newspapers Ltd - Newspaper Bill                       | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 304,695           | 0        | 12/30/2022 | 304,695           | 304,695           | 304,695           | 304,695           |
| U.L.P.K.Leelananda (Agent) -Newspaper Bill                   | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 32,910            | 0        | 12/30/2022 | 32,910            | 32,910            | 32,910            | 32,910            |
| H A L Rosiro (Agent) - Newspaper Bill                        | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 13,800            | 0        | 12/30/2022 | 13,800            | 13,800            | 13,800            | 13,800            |
| Thusara Sampath (Agent) -Newspaper Bill                      | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 7 | 11 | 32,868            | 0        | 12/30/2022 | 32,868            | 32,868            | 32,868            | 32,868            |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |   |    | <b>501,403</b>    | <b>0</b> |            | <b>501,403</b>    | <b>501,403</b>    | <b>501,403</b>    | <b>501,403</b>    |



|  |            |     |   |   |   |      |    |    |                   |          |            |                   |                   |                   |                   |                   |
|--|------------|-----|---|---|---|------|----|----|-------------------|----------|------------|-------------------|-------------------|-------------------|-------------------|-------------------|
| The Associated Newspapers of Ceylon Limited- Purchasing of Newspaper | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 16 | 11 | 252,747           | 0        | 12/30/2022 | 252,747           | 252,747           | 252,747           | 252,747           | 252,747           |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    |    | <b>252,747</b>    | <b>0</b> |            | <b>252,747</b>    | <b>252,747</b>    | <b>252,747</b>    | <b>252,747</b>    | <b>252,747</b>    |
| Target Environmental Services Company (Pvt) Ltd. - Cleaning Service  | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 17 | 11 | 2,977,621         | 0        | 12/30/2022 | 2,977,621         | 2,977,621         | 2,977,621         | 2,977,621         | 2,977,621         |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    |    | <b>2,977,621</b>  | <b>0</b> |            | <b>2,977,621</b>  | <b>2,977,621</b>  | <b>2,977,621</b>  | <b>2,977,621</b>  | <b>2,977,621</b>  |
| Rakna Arakshaka Lanka Limited - Security Service                     | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1409 | 37 | 11 | 4,874,426         | 0        | 12/30/2022 | 4,874,426         | 4,874,426         | 4,874,426         | 4,874,426         | 4,874,426         |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    |    | <b>4,874,426</b>  | <b>0</b> |            | <b>4,874,426</b>  | <b>4,874,426</b>  | <b>4,874,426</b>  | <b>4,874,426</b>  | <b>4,874,426</b>  |
| Vijitha Yapa Associates Pvt Ltd - Annual Subscription                | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 1505 |    | 11 | 9,500             | 0        | 12/30/2022 | 9,500             | 9,500             | 9,500             | 9,500             | 9,500             |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    |    | <b>9,500</b>      | <b>0</b> |            | <b>9,500</b>      | <b>9,500</b>      | <b>9,500</b>      | <b>9,500</b>      | <b>9,500</b>      |
| Jayarathna Construction and Suppliers - Building Repair              | 12/30/2022 | 246 | 1 | 1 | 0 | 2001 | 33 | 11 | 30,763            | 0        | 12/30/2022 | 30,763            | 30,763            | 30,763            | 30,763            | 30,763            |
| <b>Sub Total</b>   |            |     |   |   |   |      |    |    | <b>30,763</b>     | <b>0</b> |            | <b>30,763</b>     | <b>30,763</b>     | <b>30,763</b>     | <b>30,763</b>     | <b>30,763</b>     |
| <b>Total</b>   |            |     |   |   |   |      |    |    | <b>39,631,927</b> | <b>-</b> |            | <b>39,631,927</b> | <b>39,631,927</b> | <b>39,631,927</b> | <b>39,631,927</b> | <b>39,631,927</b> |
| <b>Grand Total</b>   |            |     |   |   |   |      |    |    | <b>60,829,482</b> | <b>-</b> |            | <b>60,829,482</b> | <b>60,829,482</b> | <b>60,829,482</b> | <b>60,829,482</b> | <b>60,829,482</b> |

Nature of payments/Liabilities should be recognized separately as follows.

1. Ministries/Government Departments
2. State Corporations/Statutory Boards
3. Private Parties

Liabilities are transactions of which payments have not been made to the relevant parties, although goods, services or assets and services pertaining to construction contracts have been received during the respective accounting year.

**Statement of Liabilities – (i)**  
**Statement of Commitments in terms of FR 94 (2) and (3)**  
**Name of Special Expenditure Unit/Ministry/Department/District Secretariat: Department of Inland Revenue**  
**Expenditure Head No: 246**  
**Programme No. & Title: 01 Operational Programmes**

| Name of the Person/Institution                                    | Description of Commitments | Project | Sub Project | Object Code | Financing Code | Maximum Commitment Ceiling In terms of FR 94(2) Provisions (Rs.) | Total Cost Estimate In terms of FR 94(3) (Rs.) | Commitment & Liability Amount (Rs.) |
|---|----------------------------|---------|-------------|-------------|----------------|--|--|-------------------------------------|
| 1. Ministries/Government Department<br>.....<br>.....<br>Total    | Nil                        |         |             |             |                |  |  |                                     |
| 2. State Corporations/Statutory Boards<br>.....<br>.....<br>Total | Nil                        |         |             |             |                |  |  |                                     |
| 3. Others (Private Parties)<br>.....<br>.....<br>Total            | Nil                        |         |             |             |                |  |  |                                     |
| <b>Grand Total</b>  |                            |         |             |             |                |  |  |                                     |

## Statement of Liabilities – (ii)

Provision Transferred to the Deposit Account in terms of FR 215 (3) (b) &amp; (c)

Name of Special Expenditure Unit/Ministry/Department/District Secretariat: Department of Inland Revenue

Expenditure Head No: 246

Programme No. &amp; Title: 01 Operational Programmes

| Name of the Person/Institution (To be identified at the time of Transferring the Provision to Deposit Accounts.) * | Description of Liability | L/C No. | Particular of Vote details from which Provisions were Transferred |             |             |                | Deposit Account No. | Amount Transferred (Rs.) |
|--|--------------------------|---------|---|-------------|-------------|----------------|---------------------|--------------------------|
|  |                          |         | Project   | Sub Project | Object Code | Financing Code |                     |                          |
| 1. Ministries/Government Department<br>.....<br>.....  | Nil                      |         |   |             |             |                |                     |                          |
| Total  | Nil                      |         |   |             |             |                |                     |                          |
| 2. State Corporations/Statutory Boards<br>.....<br>.....   | Nil                      |         |   |             |             |                |                     |                          |
| Total  | Nil                      |         |   |             |             |                |                     |                          |
| 3. Others (Private Parties)<br>.....<br>.....  | Nil                      |         |   |             |             |                |                     |                          |
| Total  | Nil                      |         |   |             |             |                |                     |                          |
| <b>Grand Total</b>   |                          |         |   |             |             |                |                     |                          |

Statement of Claims under Reimbursable Foreign Aid

Ministry / Department / District Secretariat: Department of Inland Revenue  
 Programme No. & Title: 01 Operational Programmes

|  | <u>Rs.</u>                  |
|--|-----------------------------|
| (1) Provision in Estimates - 2022 under Reimbursable Foreign Aid including Supplementary provisions                            | Nil                         |
| (2) Total Expenditure disbursed during the year 2022, against (I) above  | .....                       |
| (3) Total of Reimbursement Claims outstanding as at 01st January 2022  | .....                       |
| (4) Total of Reimbursement Claims made during the year 2022, in respect of years 2021 & prior years (if any)                   | .....                       |
| (5) Total of Reimbursement Claims made during the year 2022, in respect of year 2022   | .....                       |
| (6) Total of Claims disallowed by the Donor, during 2022 (if any), in respect of Claims 2021 or prior years (if any)           | .....                       |
| (7) Total of Claims disallowed by the Donor, during 2022 (if any), in respect of Claims 2022                                   | .....                       |
| (8) Total of Reimbursements received during the year 2022, in respect of years 2021 or prior years                             | .....                       |
| (9) Total of Reimbursements received during the year 2022, in respect of years 2022  | .....                       |
| (10) Total of reimbursement Claims outstanding as at 31st December 2022  | .....                       |
|  | [ (3+4+5) - (6+7) ] - (8+9) |
| (11) Total of Reimbursement Claims made after 31/12/2022 in respect of 2021 up to the finalization of the Financial Statements | .....                       |
| (12) Total of Reimbursement received after 31/12/2022 up to the finalization of the Financial Statements                       | .....                       |
| (13) Total of Reimbursement Claims outstanding as at the date of presenting the Financial Statements                           | .....                       |
|  | (10 + 11 - 12)              |

Statement of Missing Vouchers

Name of Special Expenditure Unit/Ministry/Department/District Secretariat: Department of Inland Revenue

Expenditure Head No: 246

Programme No. &amp; Title: 01 Operational Programmes

| Date | Voucher No. | Name of Payee | Nature of Payment | Amount (Rs.) |
|------|-------------|---------------|-------------------|--------------|
|      |             | Nil           |                   |              |

The Status Report as at 31/12/2022 on Bank Accounts opened  
in terms of Treasury Operation Circular No. 3/2015 of 23/10/2015

Expenditure Head No.: 246

Ministry / Department / District Secretariat: Department of Inland Revenue

| Serial No. | Name of Bank   | Account No. | Balance as per Bank Statement as at 31/12/2022 (Rs.) | Balance as Per Cash Book as at 31/12/2022 (Rs.) | Total Value of Cheques not yet Presented to Bank as at 31/12/2022 (if exceeds 6 months) | Month of Last Bank Reconciliation Prepared |
|------------|----------------|-------------|--|---|---|--|
| 1          | Bank of Ceylon | 7041552     | 164,210,783.65                                       | -   | -   | December 2022                              |
| 2          | Bank of Ceylon | 7041554     | 292,829.89   | -   | -   | December 2022                              |
| 3          | Bank of Ceylon | 7041561     | -  | -   | -   | December 2022                              |
| 4          | Central Bank   | 50526       | 13,164,959.00  | -   | -   | December 2022                              |
| 5          | Central Bank   | 50504       | 4,205,626.00   | -   | -   | December 2022                              |
| 6          | Bank of Ceylon | 7041588     | 40,500.00  | -   | -   | December 2022                              |

### 3.5 Performance of the Revenue Collection

Rs. '000

| Revenue Code | Description of the Revenue Code                      | Revenue Estimate |             | Collected Revenue |                                  |
|--------------|--|------------------|-------------|-------------------|----------------------------------|
|              |  | Original         | Final       | Amount (Rs.)      | as a % of Final Revenue Estimate |
|              | <b><u>INCOME TAX</u></b>                             |                  |             |                   |                                  |
| 10.04.01.01  | Income Tax   | 425,000,000      | 471,000,000 | 453,905,242       | 96%                              |
| 10.04.01.02  | Dividend Tax   | 6,200,000        | 1,000,000   | 250,703           | 25%                              |
| 10.04.01.03  | Remittance Tax                                       | 5,000,000        | 3,000,000   | 1,001,849         | 33%                              |
| 10.04.02.01  | PAYE   | 18,000,000       | 35,000,000  | 25,546,114        | 73%                              |
| 10.04.02.99  | Other  | 28,000,000       | 18,000,000  | 23,991,057        | 133%                             |
| 10.04.03.00  | Withholding Tax                                      | 12,000,000       | 25,000,000  | 19,838,833        | 79%                              |
| 10.04.03.01  | On Interest  | 3,000,000        | 10,000,000  | 320,627           | 3%                               |
| 10.04.03.99  | On Fees & Other                                      | 9,000,000        | 15,000,000  | 19,518,207        | 130%                             |
| 10.04.04.00  | Economic Service Charge                              |                  |             | 201,753           |                                  |
| 10.04.04.01  | Domestic   |                  |             | 174,029           |                                  |
| 10.04.04.02  | Imports  |                  |             | 27,724            |                                  |
| 10.04.05.00  | Capital Gain Tax                                     | 800,000          | 1,100,000   | 5,315,389         | 483%                             |
| 10.04.06.00  | Tax on Voluntary Disclosure                          | 1,000,000        | 3,900,000   | 3,969,890         | 102%                             |
|              | <b><u>TAXES ON DOMESTIC GOODS &amp; SERVICES</u></b> |                  |             |                   |                                  |
| 10.02.01.00  | Value Added Tax                                      | 424,000,000      | 533,000,000 | 463,071,660       | 87%                              |
| 10.02.01.01  | Financial Services                                   | 86,000,000       | 75,000,000  | 63,468,270        | 85%                              |
| 10.02.01.02  | Other Services                                       | 106,000,000      | 161,000,000 | 116,010,177       | 72%                              |
| 10.02.01.03  | Manufacturing  | 72,000,000       | 81,000,000  | 112,140,774       | 138%                             |
| 10.02.01.04  | Imports  | 160,000,000      | 216,000,000 | 171,452,439       | 79%                              |
| 10.02.02.00  | Goods and Services Tax                               |                  |             |                   |                                  |
| 10.02.02.01  | Services   |                  |             |                   |                                  |
| 10.02.02.02  | Manufacturing  |                  |             |                   |                                  |
| 10.02.02.03  | Imports  |                  |             |                   |                                  |
| 10.02.03.00  | National Security Levy                               |                  |             | 11,310            |                                  |
| 10.02.03.01  | Services   |                  |             | 11,310            |                                  |
| 10.02.03.02  | Manufacturing  |                  |             |                   |                                  |
| 10.02.03.03  | Imports  |                  |             |                   |                                  |
| 10.02.07.00  | Stamp Duty   |                  |             |                   |                                  |
| 10.02.08.00  | Debits Tax   |                  |             |                   |                                  |
| 10.02.09.00  | Turnover Tax   |                  |             | 7,473             |                                  |
| 10.02.12.00  | Nation Building Tax                                  |                  |             | 413,428           |                                  |
| 10.02.12.01  | Services   |                  |             | 332,880           |                                  |
| 10.02.12.02  | Manufacturing  |                  |             | 19,404            |                                  |
| 10.02.12.03  | Imports  |                  |             | 61,144            |                                  |
| 10.02.16.00  | Social Security Contribution Levy                    | 140,000,000      | 35,000,000  | 36,111,031        | 103%                             |
| 10.02.16.01  | Services   |                  |             | 13,191,134        |                                  |

|                    |   |                      |                      |                      |             |
|--------------------|---|----------------------|----------------------|----------------------|-------------|
| 10.02.16.02        | Manufacturing                             |                      |                      | 10,167,032           |             |
| 10.02.16.03        | Imports                                   |                      |                      | 12,752,865           |             |
|                    | <b>License Taxes and other</b>            | <b>7,807,000</b>     | <b>5,011,500</b>     | <b>11,553,146</b>    | <b>231%</b> |
| 10.03.03.00        | Betting & Gaming Levy                     | 2,500,000            | 2,000,000            | 5,244,762            | <b>262%</b> |
| 10.03.04.00        | Share Transaction Levy                    | 5,300,000            | 3,000,000            | 4,215,857            | <b>141%</b> |
| 10.03.05.00        | Construction Industry Guarantee Fund Levy |                      |                      |                      |             |
| <b>10.03.07.00</b> | <b>Other Licenses</b>                     |                      |                      |                      |             |
| 10.03.07.11        | Debt Repayment Levy                       |                      |                      | 81,799               |             |
| 10.03.09.00        | Taxes on Lands leased out to Foreigners   |                      |                      |                      |             |
| 10.03.10.00        | Migrating Tax                             | 6,000                | 11,000               | 10,728               | <b>98%</b>  |
| 10.03.11.00        | Remittance Fee                            | 1,000                | 500                  |                      | <b>0%</b>   |
| 20.03.02.23        | Casino License Fee                        |                      |                      | 2,000,000            |             |
|                    | <b>Total Revenue</b>                      | <b>1,067,807,000</b> | <b>1,131,011,500</b> | <b>1,045,188,877</b> | <b>92%</b>  |

\* Excluding Stamp Duty which is transferred in full to the Provincial Councils and the 1/3 of collection under Nation Building Tax which is transferred to the Provincial Councils

Source: Inland Revenue Department

### 3.6 Performance of the Utilization of Allocation

Rs. '000

| Type of Allocation | Allocation |           | Actual Expenditure | Allocation Utilization as a % of Final Allocation |
|--------------------|------------|-----------|--------------------|---|
|                    | Original   | Final     |                    |   |
| <b>Recurrent</b>   | 4,642,405  | 4,512,405 | 4,081,570          | 90%   |
| <b>Capital</b>     | 1,521,570  | 5,134,694 | 4,631,525          | 90%   |

Source: Inland Revenue Department

### 3.7 In terms of F.R. 208 Grant of Allocations for Expenditure to Inland Revenue Department as an Agent of other Ministries/ Department

Rs. '000

| Serial No.     | Allocation Received from Which Ministry/ Department | Purpose of the Allocation | Allocation |       | Actual Expenditure | Allocation Utilization as a % of Final Allocation |
|----------------|---|---------------------------|------------|-------|--------------------|---|
|                |   |                           | Original   | Final |                    |   |
| Not Applicable |   |                           |            |       |                    |   |

Source: Inland Revenue Department

### 3.8 Performance of the Reporting of Non – Financial Assets

Rs. '000

| Assets Code | Code Description        | Balance as per Board of Survey Report as at 31.12.2022 | Balance as per Financial Position Report as at 31.12.2022 | Yet to be Accounted | Reporting Progress as a % |
|-------------|-------------------------|--|---|---------------------|---------------------------|
| 9151        | Building and Structures | 2,672,475  | 2,672,475   | -                   | 100%                      |
| 9152        | Machinery and Equipment | 631,481  | 631,481   | -                   |                           |
| 9153        | Land                    | 2,081,300  | 2,081,300   | -                   |                           |
| 9154        | Intangible Assets       | 5,894,114  | 5,894,114   | -                   |                           |
| 9155        | Biological Assets       | -  | -   | -                   |                           |
| 9160        | Work in Progress        | -  | -   | -                   |                           |
| 9180        | Lease Assets            | 73,520   | 73,520  | -                   |                           |

Source: Inland Revenue Department

### 3.9 Auditor General's Report

Annexure







# 04

## CHAPTER

### Performance Indicators



## 4.1 Performance Indicators of the IRD

Key Performance Indicators (KPIs) are the critical quantifiable indicators of progress of an organization toward the intended result which provide a focus for strategic and operational improvement, create an analytical basis for decision making and help to focus attention on what matters most. KPIs are used to measure the progress toward achieving the organization's strategic goals.

Inland Revenue Department engages in the duty of administration of specified taxes, where four unique indicators can be identified such as collection of revenue, conducting awareness programs, tax file opening and cost of collection.

### a) Collection of Revenue

During the year, collection of revenue was performed by administering Income Tax, Value Added Tax, Social Security Contribution Levy, Tax on Voluntary Disclosure, Betting and Gaming Levy, Share Transaction Levy, Migrating Tax and Remittance Fee. The original revenue target received by IRD for the year was Rs. 1,067,807 million and it was revised to Rs. 1,131,011.5 million. IRD has achieved 93.55% of the revenue target despite policy changes not being implemented within expected time frame.

### b) Conducting Awareness Programs

IRD has taken wide range of actions to improve the awareness of its stakeholders. Accordingly, awareness programs had been launched to inform them regarding policy changes, return filing, etc. Most of the programs were conducted via online as more people can be involved. Online programs were helped to minimize the cost of conducting awareness programs. Also, the taxpayer who cannot participate physically were able to join the programs effectively.

### c) Tax File Opening

Widening of tax base is essential to increase the tax revenue. Accordingly, VAT registration threshold was reduced from Rs. 300 million to Rs. 80 million per annum. During the year, the proposal of reducing IIT registration threshold was presented by the government with the aim of increasing the Income Tax base. Although the government intended to change the IIT registration threshold from Rs. 3 million to Rs. 1.2 million per annum, it was implemented from January 01, 2023. However, IRD had registered 3,818 new taxpayers under IT during the year.

### a) Cost of Collection

Minimization of cost of tax collection should be an important objective of budgetary policy. Cost of collection is categorized in to capital expenditure and recurrent expenditure. The capital expenditure of the IRD was restricted on notification by the government to carry out essential expenditure only. However, the expenditure for the RAMIS project was Rs. 4.5 billion due to the payment made for the RAMIS 2.0. Inland Revenue Department had been able to keep the cost of collection at minimum level, as approximately 82 cents for a hundred rupee for the year 2022. (The decided benchmark for the cost of collection of IRD is Rs. 1/- per Rs. 100/-)

Output as a percentage of the identified Key Performance Indicators shows in Table 4.1.

**Table 4.1: Performance Indicators of the Year 2022**

| Specific Indicators           | Actual output as a percentage (%) of the expected output |         |         |
|-------------------------------|--|---------|---------|
|                               | 100%-90%   | 75%-89% | 50%-74% |
| Collection of Revenue         | 93.62%   |         |         |
| Conducting Awareness Programs | 100%   |         |         |
| Tax File Opening              | 153%   |         |         |
| Cost of Collection            | 100%   |         |         |

Source: Inland Revenue Department



# 05

## CHAPTER

**Sustainable  
Development Goals**



## 5.1 Performance of Achieving Sustainable Development Goals

As introduced by the United Nations at the year 2015, the Sustainable Development Goals also known as the Global Goals were adopted by all the United Nations States in 2015 in order to eradicate the poverty, protect the planet as well as ensure that all the people enjoy peace and prosperity by 2030 through a balanced social, economic and environmental sustainability. In order to achieve the Sustainable Development Goals in every context, the creativity, knowhow, technology and financial resources are very essential.

In terms of the Sustainable Development Goals Act, No. 19 of 2017, all the administrative entities of the government should maintain the Sustainable Development Goals. In case of preparing the Action Plan of the IRD, these Sustainable Development Goals were considered.

Targeted Sustainable Development Goals for the year can be shown as the Table 5.1.

**Table 5.1: Activities of the IRD Based on the Sustainable Development Goals**

| Goal/ Objective   | Targets   | Indicators of the achievement  | Progress of the achievement to date (%) |       |        |
|---|---|--|---|-------|--------|
|   |   |  | 0-49                                    | 50-74 | 75-100 |
| <b>Ensure healthy lives and promote well-being for all at all ages</b>                                      | To give all three COVID vaccines to the all officers of the Department by the end of the year | Percentage of the vaccinated officers from all the officers of the Department                                      |   |       |        |
| <b>Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all</b> | To hold three attempts of the departmental examination  | Passed percentage of the examinations held<br><br>Number of examinations held<br><br>Percentage of passed officers |   |       |        |
|   | To organize capacity building programs (90 officers in three groups)                          | Number of positive feedbacks of the participants<br><br>No. of programs held                                       |   |       |        |
|   | Directing all the officers of the Department for Post Graduate Degrees                        | Percentage of the officers with Post Graduate degrees from all the officers of the Department                      |   |       |        |



|   |  |  |  |  |  |
|---|--|--|--|--|--|
| <b>Achieve gender equality and empower all woman and girls</b>  | Considering gender equality in the recruitments and promotions     | Percentage of women in the new recruitments                                    |  |  |  |
| <b>Promote sustained, inclusive and sustainable economic growth, full and productive employment and decent work for all</b> | Recruiting for the vacancies of the IRD service                    | No. of officers recruited  |  |  |  |
|   | Recruiting for the vacancies for other services                    |  |  |  |  |
| <b>Build resilient infrastructure, promote inclusive and sustainable industrialization and foster innovation</b>            | Repairing and maintaining the buildings as required                | No. of buildings repaired and maintained<br>Repairing and maintenance expenses |  |  |  |
|   | Constructing new buildings   | No. of new buildings constructed   |  |  |  |
|   | Updating RAMIS according to the Inland Revenue Act, No. 24 of 2017 | RAMIS 2.0  |  |  |  |
| <b>Reduce inequality within and among countries</b>   | Entering in to agreements of preventing double taxation            | No. of agreements that prevent double taxation                                 |  |  |  |

Source: Inland Revenue Department



# 06

## CHAPTER

### Human Resource Profile



## 6.1 Cadre Management

The following table shows the approved cadre of the Department, the number in post and the vacancies, as at December 31, 2022.

**Table 6.1: Cadre as at 31.12.2022**

| Position  | Approved Cadre      | Numbers in Post     | Vacancies         |
|---|---------------------|---------------------|-------------------|
| <b><u>Inland Revenue Service</u></b>                                      | <b><u>1,229</u></b> | <b><u>981</u></b>   | <b><u>248</u></b> |
| Commissioner General  | 1                   | 1                   | 0                 |
| Deputy Commissioner General   | 9                   | 6                   | 3                 |
| Senior Commissioner   | 22                  | 6                   | 16                |
| Commissioner  | 90                  | 43                  | 47                |
| Senior Deputy Commissioner / Deputy Commissioner / Assistant Commissioner | 1,107               | 925                 | 182               |
| <b><u>Other Services</u></b>  | <b><u>1,639</u></b> | <b><u>1,450</u></b> | <b><u>189</u></b> |
| <b><u>Combined Services</u></b>   | <b><u>1,448</u></b> | <b><u>1,308</u></b> | <b><u>140</u></b> |
| Chief Finance Officer   | 1                   | 1                   | 0                 |
| Chief Accountant  | 1                   | 1                   | 0                 |
| Internal Auditor  | 1                   | 1                   | 0                 |
| Director (Administration)   | 1                   | 1                   | 0                 |
| Accountant  | 5                   | 5                   | 0                 |
| Administrative Officer  | 3                   | 3                   | 0                 |
| Translator  | 9                   | 9                   | 0                 |
| Development Officer   | 7                   | 7                   | 0                 |
| Librarian   | 1                   | 1                   | 0                 |
| Assistant Librarian   | 1                   | 1                   | 0                 |
| Management Service Officer  | 925                 | 847                 | 78                |
| Driver  | 96                  | 84                  | 12                |
| KKS   | 397                 | 347                 | 50                |
| <b><u>ICT Service</u></b>   | <b><u>170</u></b>   | <b><u>128</u></b>   | <b><u>42</u></b>  |
| Director (ICT)  | 2                   | 2                   | 0                 |
| Deputy Director / Assistant Director (ICT)                                | 16                  | 4                   | 12                |
| Officer (ICT)   | 47                  | 19                  | 28                |
| Assistant (ICT)   | 105                 | 103                 | 2                 |
| <b><u>Departmental service</u></b>  | <b><u>20</u></b>    | <b><u>14</u></b>    | <b><u>6</u></b>   |
| Technical Officer   | 2                   | 0                   | 2                 |
| Transport Officer   | 1                   | 1                   | 0                 |
| Receptionist  | 4                   | 3                   | 1                 |
| Research Associate  | 10                  | 9                   | 1                 |
| Building Supervisor   | 1                   | 0                   | 1                 |
| Carpenter   | 1                   | 1                   | 0                 |
| Cercit Banglow Keeper   | 1                   | 0                   | 1                 |
| <b><u>Other</u></b>   | <b><u>1</u></b>     | <b><u>0</u></b>     | <b><u>1</u></b>   |
| Engineer  | 1                   | 0                   | 1                 |
| <b>Total</b>  | <b>2,868</b>        | <b>2,431</b>        | <b>437</b>        |

Source: Inland Revenue Department

**Table 6.2: Cadre Summary as at 31.12.2022**

|           | Approved Cadre | Existing Cadre | Vacancies |
|-----------|----------------|----------------|-----------|
| Senior    | 1,257          | 996            | 261       |
| Tertiary  | 60             | 32             | 28        |
| Secondary | 1,055          | 971            | 84        |
| Primary   | 496            | 432            | 64        |

Source: Inland Revenue Department

Approved cadre of the Inland Revenue Department consists of four levels as the Table 6.2. Senior level officers include Commissioner General, 09 Deputy Commissioners General, 22 Senior Commissioners, 90 Commissioners, Senior Deputy Commissioners, Deputy Commissioners and Assistant Commissioners and they are directly involving the tax administration functions. 261 vacancies have been generated as the most senior officers are involving acting positions and the Public Service Commission (PSC) has not issued confirmation letters for them. Also, the government policy of halting new recruitments to the public service has increased the number of vacancies in the IRD. 182 SDC/DC/AC vacancies are on 31.12.2022 and the recruitment examination was held in March 2022.

28 vacancies had been generated in the tertiary level which consists of ICT Officers. There are 84 secondary level vacancies as at 31.12.2022 for Technical Officers, Information Technology Assistants and Public Management Assistants. Requirements have been made to the Public Administration to fill the vacancies.

## 6.2 Human Resource Development

**Table 6.3: Human Resource Development Programs Conducted in Year 2022**

| No | Name of the Programme  | No. of Staff Trained | Duration of the Programme |        | Total Investment (Rs. '000) |         | Name of the programme (Abroad/Loc) | Output   |
|----|--|----------------------|---------------------------|--------|-----------------------------|---------|------------------------------------|--|
|    |  |                      | From                      | To     | Local                       | Foreign |                                    |  |
| 1  | Master of Arts (Mass Communication) - University of Kelaniya | 27                   | 22-Jan                    | 22-Dec | 2,767,500                   |         | Local                              | This program was helpful to develop research skills through producing practical and theoretical knowledge expansion, create media and communication practitioners who can take contemporary challenges, provide productive communication strategies. |
|    |  | 8                    | 22-Mar                    | 23-Feb | 820,000                     |         |                                    |  |
|    |  | 2                    | 22-Apr                    | 23-Mar | 205,000                     |         |                                    |  |

|   |   |    |        |        |           |       |   |
|---|---|----|--------|--------|-----------|-------|---|
| 2 | Master of Arts (Economics) - University of Kelaniya           | 11 | Jan-22 | Dec-22 | 1,347,500 | Local | This program consists of theoretical background of economics with the applications. It helps to improve the working capacity of officers as IRD officers have to coordinate taxpayers with the knowledge of economic affairs. |
|   |   | 2  | Mar-22 | Feb-23 | 245,000   |       |   |
| 3 | Master of Arts (Applied Economics) - University of Peradeniya | 1  | Jan-22 | Dec-22 | 98,000    | Local | This program gives the ability to apply theoretical knowledge and analytical skills to describe economic problems and issues, their causes and find solutions for the officers.   |
| 4 | Master of Arts (Economics) - University of Ruhuna             | 4  | Apr-22 | Mar-23 | 393,200   | Local | This program consists of theoretical background of economics with the applications. It helps to improve the working capacity of officers as IRD officers have to coordinate taxpayers with the knowledge of economic affairs. |
| 5 | Master of Information Technology                              | 2  | Jul-22 | 24-Jun | 371,000   | Local | This improves the knowledge of current and emerging developments in IT as well as in-depth knowledge in advanced topics on information technology to master the challenges of an information driven economy.                  |
| 6 | Master of Business Administration                             | 1  | Mar-22 | Feb-23 | 500,000   | Local | It enhances the ability of transferring the knowledge and skills of officers to real world business activities. Also, it improves the performance and professionalism of officers in IRD.                                     |
| 7 | Diploma in Professional English                               | 1  | Mar-22 | Feb-23 | 80,000    | Local | This helped to improve both oral and written competency of staff grade officers and those who have acquired basic language skills and officer can deliver his service confidently and efficiently.                            |
| 8 | Computer Hardware with Network                                | 1  | Jan-22 | 22-Jun | 34,050    | Local | It gives the knowledge on computer hardware and networking to identify the computer related issues and  |

|    |  |   |                       |            |        |         |        |   |
|----|--|---|-----------------------|------------|--------|---------|--------|---|
|    |  |   |                       |            |        |         |        | networking issues in the department.  |
| 9  | Professional development of office assistants and drivers for a quality work environment | 2 | One Day<br>17.10.2022 |            | 10,000 |         | Local  | This program enhances the quality of the duty of the office assistants and drivers. Finally, it helps to create a good working environment in the department. |
| 10 | Automated maintenance of books of accounts   | 2 | 27.10.2022            | 28.10.2022 | 15,000 |         | Local  | It enhances the quality of maintenance of books of accounts.  |
| 11 | Supply & Installation of virtualization Server Infrastructure for IRD - Singapore        | 6 | 17.01.2022            | 21.01.2022 |        | 351,271 | Abroad | The virtual network components have been implemented in line with existing architecture and it can be further enhanced using the knowledge gained.            |
| 12 | Executive Program for Senior Officers - Pakistan   | 1 | 30.03.2022            | 10.04.2022 |        | 157,960 | Abroad | Enhanced international practices with regards to functions of tax collection, tax administration skills of the officers                                       |
| 13 | Supply & Installation of Perimeter and inner firewalls for IRD - India                   | 3 | 22.03.2022            | 27.03.2022 |        | 140,904 | Abroad | Maintaining and controlling of the Network security measures according to the globally accepted standards.  |
| 14 | Regional Consultation on International Tax matters for Asia Pacific - Philippines        | 2 | 05.12.2022            | 06.12.2022 |        | 123,201 | Abroad | Analysis the impact of two pillar solution to Sri Lanka and to know the recent development of the said project as well.                                       |
| 15 | Tax administration Diagnostic Assessment (TADAT) Accreditation - India                   | 6 | 12.12.2022            | 16.12.2022 |        | 646,788 | Abroad | The experience gained, and knowledge gathered at the course is useful to apply in future particularly in updating of Inland Revenue Systems.                  |

Source: Inland Revenue Department



# 07

## CHAPTER

### Compliance Report





## 7.1 Compliance Report

| No.      | Applicable Requirement   | Compliance Status (Complied /Not Complied) | Brief explanation for Non-Compliance | Corrective actions proposed to avoid non-compliance in future |
|----------|--|--|--------------------------------------|---|
| <b>1</b> | <b>The following financial statements/ accounts have been submitted on due date</b>                      |  |                                      |   |
| 1.1      | Annual Financial statements  | Complied                                   |                                      |   |
| 1.2      | Advance to public officers account   | Complied                                   |                                      |   |
| 1.3      | Trading and Manufacturing Advance Accounts (Commercial Advance Accounts)                                 | Not Applicable                             |                                      |   |
| 1.4      | Stores Advance Accounts  | Not Applicable                             |                                      |   |
| 1.5      | Special Advance Accounts   | Not Applicable                             |                                      |   |
| 1.6      | Others   | Complied                                   |                                      |   |
| <b>2</b> | <b>Maintenance of books and registers (FR445)</b>  |  |                                      |   |
| 2.1      | Fixed assets register has been maintained and update in terms of Public Administration circular 267/2018 | Complied                                   |                                      |   |
| 2.2      | Personal emoluments register/ Personal emoluments cards have been maintained and update                  | Complied                                   |                                      |   |
| 2.3      | Register of Audit Queries has been maintained and update   | Complied                                   |                                      |   |
| 2.4      | Register of Internal Audit reports has been maintained and update  | Complied                                   |                                      |   |
| 2.5      | All the monthly account summaries (CIGAS) are prepared and submitted to the Treasury on due date         | Complied                                   |                                      |   |
| 2.6      | Register for cheques and money orders has been maintained and update                                     | Complied                                   |                                      |   |
| 2.7      | Inventory register has been maintained and update  | Complied                                   |                                      |   |
| 2.8      | Stocks Register has been maintained and update   | Complied                                   |                                      |   |
| 2.9      | Register of Losses has been maintained and update  | Complied                                   |                                      |   |
| 2.10     | Commitment Register has been maintained and update   | Complied                                   |                                      |   |

|          |  |          |  |  |
|----------|--|----------|--|--|
| 2.11     | Register of Counterfoil Books (GA-N20) has been maintained and update  | Complied |  |  |
| <b>3</b> | <b>Delegation of functions for financial control (FR 135)</b>  |          |  |  |
| 3.1      | The Financial authority has been delegated within the institute  | Complied |  |  |
| 3.2      | The delegation of financial authority has been communicated within the institute   | Complied |  |  |
| 3.3      | The authority has been delegated in such manner so as to pass each transaction through two or more officers  | Complied |  |  |
| 3.4      | The controls have been adhered to by the accountants in terms of State Account Circular 171/2004 dated 11.05.2014 in using the Government Payroll Software Package | Complied |  |  |
| <b>4</b> | <b>Preparation of Annual Plans</b>   |          |  |  |
| 4.1      | The annual action plan has been prepared   | Complied |  |  |
| 4.2      | The annual procurement plan has been prepared  | Complied |  |  |
| 4.3      | The annual Internal Audit plan has been prepared   | Complied |  |  |
| 4.4      | The annual estimate has been prepared and submitted to the NBD on due date   | Complied |  |  |
| 4.5      | The annual cash flow has been submitted to the Treasury Operations Department on time  | Complied |  |  |
| <b>5</b> | <b>Audit Quires</b>  |          |  |  |
| 5.1      | All the audit queries have been replied within the specified time by the Auditor General   | Complied |  |  |
| <b>6</b> | <b>Internal Audit</b>  |          |  |  |
| 6.1      | The internal audit plan has been prepared at the beginning of the year after consulting the Auditor General in terms of Financial Regulation 134(2) DMA/ 1-2019    | Complied |  |  |
| 6.2      | All the internal audit reports have been replied within one month  | Complied |  |  |

|          |  |          |  |  |
|----------|--|----------|--|--|
| 6.3      | Copies of the internal audit reports has been submitted to the Management Audit Department in terms of Sub-section 40(4) of the National Audit Act No. 19 of 2018  | Complied |  |  |
| 6.4      | All the copies of internal audit reports have been submitted to the Auditor General in terms of Financial Registration 134(3)  | Complied |  |  |
| <b>7</b> | <b>Audit and Management Committee</b>  |          |  |  |
| 7.1      | Minimum 04 meetings of the Audit and Management Committee has been held during the year as per the DMA Circular 1-2019   | Complied |  |  |
| <b>8</b> | <b>Asset Management</b>  |          |  |  |
| 8.1      | The information about purchases of assets and disposals was submitted to the Comptroller General's Office in terms of Paragraph 07 of the Asset Management Circular No. 01/2017  | Complied |  |  |
| 8.2      | A suitable liaison officer was appointed to coordinate the implementation of the provisions of the circular and details of the nominated officer was sent to the Comptroller General's Office in terms of paragraph 13 of the aforesaid circular | Complied |  |  |
| 8.3      | The board of survey was conducted and the relevant reports submitted to the Auditor General on due date in terms of Public Finance circular No. 05/2016  | Complied |  |  |
| 8.4      | The excesses and deficits that were disclosed through the board of survey and other relating recommendations, actions were carried out during the period specified in the circular   | Complied |  |  |
| 8.5      | The disposal of condemn articles had been carried out in terms of FR 772   | Complied |  |  |
| <b>9</b> | <b>Vehicle Management</b>  |          |  |  |

|           |  |                |  |  |
|-----------|--|----------------|--|--|
| 9.1       | The daily running charts and monthly summaries of the pool vehicles had been prepared and submitted to the Auditor General on due date   | Complied       |  |  |
| 9.2       | The condemned vehicles had been disposed of within a period of less than 6 months after condemning   | Complied       |  |  |
| 9.3       | The vehicle logbooks had been maintained an updated  | Complied       |  |  |
| 9.4       | The action has been taken in terms of FR. 103,104 109 and 110 with regard to every vehicle accident  | Complied       |  |  |
| 9.5       | The fuel consumption of vehicles has been re-tested in terms of the provisions of paragraph 3.1 of the Public Administration Circular No. 30/2016 of 29.12.2016  | Complied       |  |  |
| 9.6       | The absolute ownership of the leased vehicle log books has been transferred after the lease term   | Complied       |  |  |
| <b>10</b> | <b>Management of Bank Accounts</b>   |                |  |  |
| 10.1      | The bank reconciliation statements had been prepared, got certified and made ready for audit by the due date   | Complied       |  |  |
| 10.2      | The dormant accounts that had existed in the year under review or since previous year settled  | Not Applicable |  |  |
| 10.3      | The action had been taken in terms of Financial Regulations regarding balances that had been disclosed through bank reconciliation statements and for which adjustments had to be made, and had those balances been settled within one month | Complied       |  |  |
| <b>11</b> | <b>Utilization of Provisions</b>   |                |  |  |
| 11.1      | The Provisions allocated had been spent without exceeding the limit  | Complied       |  |  |
| 11.2      | The liabilities not exceeding the provisions that remained at the end of the year as per F.R. 94(1)  | Complied       |  |  |
| <b>12</b> | <b>Advance to public officers account</b>  |                |  |  |

|           |  |          |  |  |
|-----------|--|----------|--|--|
| 12.1      | The limits had been complied with  | Complied |  |  |
| 12.2      | A time analysis had been carries out on the loans in arrears   | Complied |  |  |
| 12.3      | The loan balances in arrears for over one year had been settled  | Complied |  |  |
| <b>13</b> | <b>General Deposit Account</b>   |          |  |  |
| 13.1      | The action had been taken as per F.R. 571 in relation to disposal of lapsed deposits                             | Complied |  |  |
| 13.2      | The control register for general deposits had been updated and maintained  | Complied |  |  |
| <b>14</b> | <b>Imprest Account</b>   |          |  |  |
| 14.1      | The balance in the cash book at the end of year under review remitted to TOD                                     | Complied |  |  |
| 14.2      | The ad-hoc sub imprests issued as per F.R. 371 settled within one month from the completion of the task          | Complied |  |  |
| 14.3      | The ad-hoc sub imprests had been issued exceeding the limit approved as per FR. 371                              | Complied |  |  |
| 14.4      | The balance of the imprest account had been reconciled with the Treasury books monthly                           | Complied |  |  |
| <b>15</b> | <b>Revenue Account</b>   |          |  |  |
| 15.1      | The refunds from the revenue had been made in terms of the regulations   | Complied |  |  |
| 15.2      | The revenue collection had been directly credited to the revenue account without credited to the deposit account | Complied |  |  |
| 15.3      | Returns of arrears of revenue forward to the Auditor General in terms of FR 176                                  | Complied |  |  |
| <b>16</b> | <b>Human Resource Management</b>   |          |  |  |
| 16.1      | The staff had been paid within the approved cadre  | Complied |  |  |
| 16.2      | All members of the staff have been issued a duty list in writing   | Complied |  |  |
| 16.3      | All reports have been submitted to MSD in terms of their circular No. 04/2017 dated 20.09.2017                   | Complied |  |  |

|           |   |          |  |  |
|-----------|---|----------|--|--|
| <b>17</b> | <b>Provision of information to the public</b>   |          |  |  |
| 17.1      | An information officer has been appointed and a proper register of information is maintained and updated in terms of Right to Information Act and Regulation  | Complied |  |  |
| 17.2      | Information about the institution to the public have been provided by Website or alternative measures and has it been facilitated o appreciate/ allegation to public against the public authority by this Website or alternative measures | Complied |  |  |
| 17.3      | Bi-Annual and Annual reports have been submitted as per section 08 and 10 of the RTI Act  | Complied |  |  |
| <b>18</b> | <b>Implementing citizens charter</b>  |          |  |  |
| 18.1      | A citizen's charter/ Citizens client's charter has been formulated and implemented by the Institution in terms of the circular number 05/2008 and 05/2018(1) of Ministry of Public Administration and Management                          | Complied |  |  |
| 18.2      | A methodology has been devised by the Institution in order to monitor and assess the formulation and the implementation of Citizens Charter/ Citizens client's charter as per paragraph 2.3 of the circular                               | Complied |  |  |
| <b>19</b> | <b>Preparation of the Human Resource Plan</b>   |          |  |  |
| 19.1      | A human resource plan has been prepared in terms of the format in Annexure 02 of Public Administration Circular No. 02/2018 dated 24.01.2018.   | Complied |  |  |
| 19.2      | A minimum training opportunity of not less than 12 hours per year for each member of the staff has been ensured in the aforesaid Human Resource Plan  | Complied |  |  |
| 19.3      | Annual performance agreements have been signed for the entire staff based on the format in Annexure 01 of the aforesaid Circular  | Complied |  |  |

|           |   |          |  |  |
|-----------|---|----------|--|--|
| 19.4      | A senior officer was appointed and assigned the responsibility of preparing the human resource development plan, organizing capacity building programs and conducting skill development programs as per paragraph No. 6.5 of the aforesaid Circular | Complied |  |  |
| <b>20</b> | <b>Responses Audit Paras</b>  |          |  |  |
| 20.1      | The shortcomings pointed out in the audit paragraphs issued by the Auditor General for the previous years have been rectified   | Complied |  |  |







**1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම**

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස තරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම**

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්





ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් කවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්ලදායින්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.

**1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.





|                                      |  |                        |
|--------------------------------------|--|------------------------|
| ඉකුත් වර්ෂයට අදාළ වාර්තාවේ ඡේද යොමුව | ත්‍රිශාත්මක කර නොතිබුණු නිර්දේශය   | මෙම වාර්තාවේ ඡේද යොමුව |
| 1.6.1.1(අ)                           | භාණ්ඩාගාර තොරතුරු හා දෙපාර්තමේන්තු පොත් අතර පවතින වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන ගැලපිය යුතුය. | 1.6.1(අ)(i)            |
| 1.6.1.1(ආ)                           | මූල්‍ය ප්‍රකාශන හා පාලන ගිණුම් අතර පවතින වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන ගැලපිය යුතුය.          | 1.6.1(අ)(ii)           |
| 1.6.1.1(ඇ)                           | භාණ්ඩාගාර පොත් හා දෙපාර්තමේන්තු පොත්, මූල්‍ය ප්‍රකාශන සමඟ නිවැරදිව පැයදීම් කළ යුතුය.       | 1.6.1(අ)(iii)          |
| 1.6.1.3                              | අවිනිශ්චිත ගිණුමේ ශේෂය නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් කර නිරවුල් කළ යුතුය.               | 1.6.1(අ)(iv)           |
| 1.6.2.1(අ)                           | ව්‍යුලේඛ ප්‍රකාරව දෙපාර්තමේන්තු සතු සියළු වත්කම් තක්සේරු කර ගිණුම් ගත කළ යුතුය.            | 1.6.2(අ)               |
| 1.6.2.1(ආ)                           | ව්‍යුලේඛ ප්‍රකාරව දෙපාර්තමේන්තුව සතු සියළු වත්කම් තක්සේරු කර ගිණුම් ගත කළ යුතුය.           | 1.6.2(ආ)               |
| 2.1.1 (ඇ)                            | වෙනසට හේතු හඳුනා නිවැරදි කළ යුතුය.   | 2.2.11                 |

**1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**1.6.1 ආදායම්**

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

**(අ) නොසැපයීම්**

ආදායම් සංකේතයක් මෙන්ම පාලන ගිණුමක් ලෙස ද ක්‍රියා කරන සාමූහික නොවන ආදායම් බදු යටතේ අංක 10.04.02.99 ආදායම් සංකේතය යටතේ භාණ්ඩාගාරයේ පොත් අනුව, දෙපාර්තමේන්තු ආදායම් වර්ගීකරණයේදී හා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ACA 1 අනුව ශේෂයන් පරීක්ෂාවේදී පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

- i. භාණ්ඩාගාරයේ තොරතුරු අනුව, යටෝක්ත පාලන ගිණුමට සමාලෝචිත වර්ෂය තුළ දී රු. 24,034,679,728 ක් බැර වී තිබුණද, දෙපාර්තමේන්තුව විසින් ආදායම් වර්ගීකරණයේදී පාලන ගිණුම අනුව ආදායම රු.23,959,784,613 ක් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් රු.74,895,115 ක නොසැපයීමක් නිරීක්ෂණය විය.





- ii. දෙපාර්තමේන්තුව විසින් ආදායම් වර්ගීකරණයේ දී පාලන ගිණුමට අනුව ආදායම රු.23,959,784,613 ක් වුව ද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ACA I අනුව අංක 10.04.02.99 දරන අනෙකුත් ආදායම් පාලන ගිණුමේ ශේෂය රු. 23,991,056,550 ක් වීම හේතුවෙන් රු. 31,271,937 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.
- iii. භාණ්ඩාගාර පොත් හා දෙපාර්තමේන්තු ශේෂ පිරික්සුම අනුව 10.04.02.99 දරන අනෙකුත් ආදායම් සංකේතය යටතේ ශේෂය රු. 24,034,679,727 ක් වන අතර, ආදායම් ආපසු ගෙවීම් ගැලපූ පසු ශේෂය රු. 24, 033,971,591 කි. නමුත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ACA I අනුව, 10.04.02.99 දරන අනෙකුත් ආදායම් පාලන ගිණුමේ ශේෂය රු. 23,991,056,550 ක් වීම නිසා රු. 42,915,041 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.
- iv. 2022 දෙසැම්බර් 31 දිනට RAMIS පරිගණක පද්ධතිය තුළ රු. බිලියන 5.6 ක නිරවුල් නොවූ අවිනිශ්චිත ශේෂයක් පැවතීම හේතුවෙන් ඕනෑම බදු ශේෂය එම ප්‍රමාණයෙන් අධි ගණනය වී ඇති බවත්, එම නිරවුල් නොවූ ශේෂයන් 2015 සිට එනම්, ආසන්න වසර 07 කට වැඩි කාලයක් පුරා නිරවුල් නොවී පැවතුණ බවත් නිරීක්ෂණය විය.
- v. ආදායම් රැස්කිරීමේ බැංකු ගිණුම් මගින් භාණ්ඩාගාරයට බැර වන මුදල්, බැංකු ගිණුම් ප්‍රකාශ සමඟ සසඳා හඳුනා ගෙන ඇති වෙනස්කම් නිවැරදි කිරීමට කාලීනව පියවර ගෙන නොතිබුණු බව නිරීක්ෂණය වූයෙන් ආදායම් ගිණුම්කරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයේ දුර්වලතා පවතින බව නිරීක්ෂණය විය.

**(ආ) මාසික ආදායම් වාර්තා කිරීමට නිවැරදිතාවය**

2015 ජූලි 20 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වනුලේඛ අංක 01/2015 හි 4 වගන්තිය - වාර්තා නිසි පරිදි පවත්වා ගැනීම මගින් ආදායම් පරිපාලනය හා ගිණුම්කරණය වැඩිදියුණු කිරීම සඳහාත් අධීක්ෂණ කටයුතු සහ ප්‍රතිපත්ති විශ්ලේෂණය සඳහාත් ක්‍රමවත් ලෙස වාර්තා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර 4 (ඇ) ඡේදය අනුව ආදායම් නිවැරදිව වර්ගීකරණය කිරීම හා ඒ ඒ ආදායම් විෂයන් යටතට එළඹෙන මාසයේ පළමු සතිය තුළ හඳුනා ගැනීම කළ යුතු බවට මහ පෙත්වීම් කර තිබුණි. බැංකුව විසින් රැස් කර මහා භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කරනු ලබන එකතු කළ අගය මත බදු හා භාණ්ඩ හා සේවා බදු මුදල් හැර අනෙකුත් සියලුම ආදායම් මහා භාණ්ඩාගාරයේ පවත්වා ගෙන යන වෙනත් බදු ආදායම් පාලන ගිණුමේ වාර්තා කර ඒවා අදාළ ආදායම් සංකේත අනුව වර්ගීකරණය කර මාසික ගිණුම් මගින් නිවැරදි ආදායම් සංකේතයට මාරු කිරීමේ දී, දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර් යන මාසවලට අදාළව නිවැරදිව සිදු කර නොතිබුණි.





**(ඇ) ආදායම් වර්ගීකරණ දෝෂ**

එකතු කළ අගය මත බදු ආදායම් භාණ්ඩාගාරයේ පවත්වා ගෙන යන පාලන ගිණුමට බැර කර, එසේ බැර වන මුදල් මාසික සාරාංශ මගින් මූල්‍ය සේවා, අනෙකුත් සේවා හා නිෂ්පාදන යන එකතු කළ අගය මත බදු ආදායම් සංකේත තුන වෙත ගිණුම්ගත කරනු ලැබේ. සමාලෝචිත වර්ෂයේ අවසානයට පාලන ගිණුමේ ඉතිරි වී පැවැති රු.7,946,219 ක් ආදායම් සංකේත අනුව හඳුනා ගැනීමෙන් තොරව 10.04.02.99 අනෙකුත් සේවා ආදායම් සංකේතයට මාරු පත්‍ර මගින් මාරු කිරීම හේතුවෙන් එකතු කළ අගය මත බදු මූල්‍ය සේවා, අනෙකුත් සේවා හා නිෂ්පාදන යන ආදායම් සංකේත තුනෙහිම ඉදිම ආදායමේ නිරවද්‍යතාව විගණනයේදී තහවුරු නොවීය.

**1.6.2 මූල්‍ය නොවන වත්කම්**

- (අ) කොමිස්ට්‍රොලර් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය නොවන වත්කම් තක්සේරු කිරීම් මාර්ගෝපදේශය අනුව රජයට අයත් සියලුම ඉඩම් සහ පෞරාණික උරුමයන් ලෙස හඳුනාගත් ගොඩනැගිලි හැර අනෙකුත් සියලු ගොඩනැගිලි තක්සේරු කිරීම අත්‍යවශ්‍ය බව දක්වා ඇතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු කුරුණෑගල හා නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාල පිහිටි ඉඩම් මේ දක්වා තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) 2018 දෙසැම්බර් 31 දිනැති වත්කම් කළමනාකරණ වනුලේඛ අංක 04/2018 අනුව ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය නොවන වත්කම් තක්සේරු කිරීම් මාර්ගෝපදේශය අනුව කෙටි ගෙන යන ඉදි කිරීම්ක මෙතෙක් දරා ඇති සම්පූර්ණ වියදම කෙටි ගෙන යන වැඩ වශයෙන් ගිණුම්ගත කළ යුතු වුවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පිහිටි රු.176,000,000 ක මූලික ඇස්තමේන්තුවක් යටතේ ඉදි කෙරෙමින් පැවති මේ වන විට 80% ක් සම්පූර්ණ කරන ලද හා අමතර වැඩ සඳහා මූලික ඇස්තමේන්තුවෙන් බැහැරව රු.83,468.649 ක් ද ගෙවා ඇති දැනට ඉදිකිරීම් නවතා ඇති වාහන අංගනය වෙනුවෙන් මෙතෙක් දරා ඇති මුදල්, ඉඩම් හා ගොඩනැගිලි ලෙස ගිණුම්ගත වී තිබුණි.
- (ඇ) 2022 අප්‍රේල් 05 දින පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති රු.6,315,000 ක් වටිනා මෝටර් වාහන සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂයට ගැලපුම් කිරීම හේතුවෙන් ආරම්භක ශේෂය එම වටිනාකමින් උභය ගණනය වී තිබුණි.





**1.6.3 විගණනය සඳහා සාක්ෂි නොවීම**

- (අ) RAMIS පද්ධතියෙහි ක්‍රියාත්මක වන Appeal හා Objection යන උප මොඩියුල සඳහා ප්‍රවේශ වීමට විගණන කාර්යය මණ්ඩලයට ප්‍රවේශ අවසර ලබා දී නොතිබීම හේතුවෙන් RAMIS පද්ධතියෙහි Report මොඩියුලය මඟින් පනනය වන Appeal Registration, Time Bar Report, Settled Appeal Report, Objection Registration, Settled Objection Report හා Unsettled Objection Report යන වාර්තාවලට අදාළ යාවත්කාලීන කරන ලද තොරතුරු පද්ධතිය තුළින් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණු අතර අදාළ තොරතුරු විගණනයට ලබා දී නොතිබුණි. මේ හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දිනට මත හේදයට තුඩු දුන් බඳු අභියාචනා හා විමසීම් පිළිබඳව විගණනයට පරීක්ෂා කළ නොහැකි විය.
- (ආ) 2020 පෙබරවාරි 03 දිනැති කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව (Cabinet Appointed Negotiated Committee -CANC) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් RAMIS අදියර 2.0 ට අදාළ මූලික හඳුනා ගැනීමෙන් බැහැරව නව අවශ්‍යතා යටතේ ඉටු කිරීමට නියමිත අතිරේක අවශ්‍යතා ඇතුළත් ලියවිල්ලෙහි පිටපතක් හා එකී හඳුනාගත් අවශ්‍යතාවල ප්‍රගතිය විගණනයට වාර්තා නොවීම හේතුවෙන් එම අදියරෙහි මූලික හඳුනා ගැනීම්වලට අදාළව බැහැරව කරන ලද ගෙවීම්වල නිවැරදිතාවය විගණනයට පරීක්ෂා කළ නොහැකි විය.
- (ඇ) දෙපාර්තමේන්තුව සතු මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගිණුම්ගත වටිනාකම රු. 320,307,150 ක් වූ වාහන සම්බන්ධයෙන් වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පවත්වා, විගණනයට වාර්තා ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එකී වත්කම් විගණනයේ දී සනාථ කරගත නොහැකි විය.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 අග්‍රිම කළමනාකරණය**

දෙපාර්තමේන්තුව 2022 වර්ෂයේ අග්‍රිම සැලැස්ම අනුව වර්ෂය තුළ රු.10,927,298,979 ක් වූ වාර්ෂික අග්‍රිමය රු.910,608,248 ක් බැගින් සමාන වාරික 12කින් ලබා ගැනීමට සැලසුම් කර තිබුණ ද, දෙපාර්තමේන්තුව අග්‍රිමය ඉල්ලුම් කිරීමේ දී මාසිකව සියයට 15 සිට සියයට 473 දක්වා පරාසයක් සහිතව රු.9,105,142,020 ක් වර්ෂය තුළ වැඩිපුර අග්‍රිම ඉල්ලුම් කර තිබුණු අතර, දෙපාර්තමේන්තුව වෙත ලැබුණු මුළු අග්‍රිමය රු.9,397,702,623 ක් විය. එය ඉල්ලුම් කළ අග්‍රිමයෙන් සියයට 53 ක එනම්, රු.10,634,738,376 ක විචලනයක් වූ අතර, මාසිකව ඉල්ලුම් කළ අග්‍රිමය හා ලැබුණු අග්‍රිමය අතර විචලනය සියයට 19 සිට සියයට 93 දක්වා පරාසයක පැතිර තිබුණි. ඒ අනුව ඉල්ලුම් කළ යුතු අග්‍රිමය හා ලැබුණු අග්‍රිමය අතර රු.1,529,596,356 ක (සියයට



14) වෙනසක් නිරීක්ෂණය වූයෙන් දෙපාර්තමේන්තුවේ සූචි කළමනාකරණය මනා පාලනයකින් යුතුව සිදුව ඇති බවක් නිරීක්ෂණය නොවීය.

**2.2 ආදායම් කළමනාකරණය**

මුදල් රෙගුලාසි සංග්‍රහයේ 128 (2) (ඇ) ඡේදය ප්‍රකාරව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් අර්ධ වාර්ෂික හිඟ බදු වාර්තා පිළිවෙලින් ජූලි 31 හා ඊළඟ මුදල් වර්ෂයේ ජනවාරි 31 දිනට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, සමාලෝචිත වර්ෂයේ පළමු අර්ධ වර්ෂය සඳහා 2022 සැප්තැම්බර් 30 දිනැතිව මාස දෙකක ප්‍රමාදයකින් යුතුව හා දෙවන අර්ධ වර්ෂය සඳහා 2022 පෙබරවාරි 28 දිනැතිව මාසයක ප්‍රමාදයකින් යුතුව ඉදිරිපත් කරන ලද හිඟ බදු ආදායම් පිළිබඳ වාර්තාව මගින් ලබා දුන් තොරතුරු පරීක්ෂාවේ දී නිරීක්ෂණය වූ කරුණු පහත වේ.

**2.2.1** දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එක් රැස් කර ගත යුතු සමස්ථ හිඟ බදු, දඩ හා පොළී ආදායම අයකර ගැනීමට පවතින හැකියාව මත අය කළ හැකි හා අය කිරීම් තාවකාලිකව අත්හිටවූ ලෙස වර්ග කර තිබුණු අතර ඒ අනුව, සමස්ථ හිඟ බදු, දඩ හා පොළී ආදායමෙන් සියයට 75 කට වැඩි වටිනාකමක් තාවකාලිකව අත්හිටවූ බදු, දඩ හා පොළී ලෙස හඳුනා ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (i) ඒ අනුව, RAMIS පරිගණක පද්ධතියට අදාළව, 2022 දෙසැම්බර් 31 දිනට සමස්ථ හිඟ බදු, දඩ හා පොළී වටිනාකමින් සියයට 84 ක් එනම්, රු.562,405,600.725 ක් අය කිරීම් තාවකාලිකව අත්හිටවූ බදු, දඩ හා පොළී ලෙසත්, රු.109,368,553.575 ක් එනම් සියයට 16 ක් අය කර ගත හැකි හිඟ බදු හා දඩ ලෙසත් හඳුනා ගෙන තිබුණි.
- (ii) තවද, Legacy පරිගණක පද්ධතියට අනුව, 2022 දෙසැම්බර් 31 දිනට සමස්ථ හිඟ බදු, දඩ හා පොළී වටිනාකමින් රු.178,511,486.652 ක් එනම්, සියයට 76 ක් අය කිරීම් තාවකාලිකව අත්හිටවූ බදු, දඩ හා පොළී ලෙස හඳුනා ගෙන තිබුණි.

ඒ අනුව, සමස්ථ හිඟ බදු, දඩ හා පොළී ආදායමෙන් සැලකිය යුතු ඉහළ වටිනාකමක් තාවකාලිකව අත්හිට වූ බදු, දඩ හා පොළී ලෙස ඉවත් වී යාම දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කාර්යයන්ට අදාළ නිශ්චිත කාර්ය සාධනයන්ට ළඟා නොවීමක්ද යන ගැටළුකාරී තත්වය විගණනයේදී නිරීක්ෂණය විය.

**2.2.2** RAMIS පරිගණක පද්ධතියට අදාළව 2022 දෙසැම්බර් 31 දිනට පැවති අයකළ හැකි හිඟ බදු, දඩ හා පොළී වටිනාකමෙන් ආසන්න වශයෙන් සියයට 34 ක් එනම්, රු.37,260,349.009 ක්ම වසර 03 ඉක්ම වූ කාලයක් පුරා පවතින ශේෂයන් බවත්, Legacy පරිගණක පද්ධතියට අදාළව







එදිනට පැවැති වටිනාකමෙන් සියයට 92 ක් එනම්, රු.49,541,396.875 ක්ම වසර 03 ඉක්ම වූ කාලයක් පුරා පවතින ශේෂයන් බව නිරීක්ෂණය විය.

**2.2.3 RAMIS පරිගණක පද්ධතියට අදාළව** එදිනට අය නිරීම් භාවකාලීනව අත් හිටවූ භිත බදු ශේෂයන්ගෙන් සියයට 34 ක් එනම්, රු. 190,228,513,511 ක්ම වසර 03 ඉක්ම වූ කාලයක් පුරා පවතින් බවත් Legacy පරිගණක පද්ධතියට අදාළවද එදිනට අය කර ගත හැකි භිත බදු, දඩ හා පොළී වටිනාකමෙන් සියයට 96 ක් එනම්, රු. 170,498,900,008 ක්ම වසර 03 ඉක්ම වූ කාලයක් පුරා පවතින ශේෂයන් බවත් නිරීක්ෂණය විය.

ඒ අනුව, දෙපාර්තමේන්තුව විසින් සත්‍ය වශයෙන්ම අය කර ගත හැකි බදු වටිනාකම් ලෙස හඳුනා ගත් භිත බදු මෙන්ම භාවකාලීනව අත් හිටවූ භිත බදු ශේෂයන්ද අය කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය.

**2.2.4 භිත බදු, දඩ හා පොළී ආදායම.** බදු වර්ග අනුව විශ්ලේෂණයේදී, මුළු අය කර ගත හැකි භිත බදු ආදායම් වටිනාකමෙන් සියයට 70 ක් එනම්, රු.114,293,744,157 ක් එකතු කළ අගය මත බදු මුදල් බව නිරීක්ෂණය විය. තෙවන පාර්ශවයන් විසින් රැස් කර ගන්නා ලද බදු ආදායම දෙපාර්තමේන්තුව විසින් කාලානුරූපීව ප්‍රේෂණය කර ගැනීමට අවශ්‍ය සියවරයන් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක වී නොමැති බව නිරීක්ෂණය විය.

**2.2.5 Legacy පරිගණක පද්ධතිය යටතේ වසර ගණනාවක සිට පවතින අහෝසි කරන ලද බදු වර්ගයන්ට** අදාළ රු. 7,229,330,585 ක් වටිනා භිත බදු හා දඩ ශේෂයන් කව දුරවත් නිරීක්ෂණය වන අතර එහිදී, 2021 අංක 18 දරන මුදල් පනතේ II කොටසේ 14 සහ 15 වන වගන්ති ප්‍රකාරව සුදුසුකම් ලබන භිත බදු හඳුනා ගෙන කසා හැරීම කාර්යක්ෂමව ක්‍රියාත්මක කර නොමැති බව නිරීක්ෂණය විය.

**2.2.6 2014 අංක 14 දරන පනතින් සංශෝධිත 2010 අංක 16 දරන පැහැර හරින ලද බදු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ 2009 දෙසැම්බර් 31 දිනට ගෙවීම් පැහැර හරින ලද බදු අය කර ගැනීම සඳහා නියෝජ්‍ය නොමසාටිස් ජනරාල්වරයෙකු යටතේ දෙපාර්තමේන්තුව තුළ වෙනම අංශයක් (DTRU) ස්ථාපිත කර අදාළ භිත බදු අය කර ගැනීමට අදාළ විශේෂ විධිවිධාන පනවා තිබුණි.** එම අංශයට 2015 දෙසැම්බර් 31 දින රු. 48,812,991.690 ක් භිත බදු හා දඩ ලෙස මාරු කර ඇති අතර මේ වන විට අංශය පිහිටුවා වසර 12 ක් ගත වී ඇතත්, 2022 දෙසැම්බර් 31 දින වන විට රු. 22,120,036.394 ක් එනම් සියයට 45 ක් පමණක් නිරවුල් කර තිබුණි.





**2.2.7** ඉදිරිපත් කර ඇති තොරතුරු පිළිබඳ සිදුකල නියැදි පරීක්ෂාව අනුව 2019, 2020, 2021 හා 2022 වර්ෂය තුළ මෙම අංශයේ හිඟ බදු නිරවුල් කිරීම මුදලින් රු. 2,583,148,892 ක් (සියයට 25 ක්) හා වෙනත් ප්‍රභවයන්ගෙන් නිරවුල් කිරීම් රු. 7,679,715,027 ක් (සියයට 75 ක්) බව නිරීක්ෂණය විය.

**2.2.8** Legacy පරිගණක පද්ධති යටතේ පාලනය වූ කාලපරිච්ඡේදයන්ට අදාළව දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග 2007 - 2018 හා 2019 - 2022 කාලපරිච්ඡේදයන් තුළ පිළිවෙලින් රු. 26, 150,871,589 ක් වටිනා නීති කෘත්‍යයන් 188 ක් හා රු. 31,445,998,814 ක් වටිනා නීති කෘත්‍යයන් 183 ක් වශයෙන් එකතු වටිනාකම රු. 57,596,870,403 ක් වූ මතභේදකාරී බදු හා දඩ මුදලකට අදාළ නීති කෘත්‍යයන් සමාලෝචිත වර්ෂය අවසන් වනවිටත් විසඳී නොතිබුණු අතර, එහිදී දෙපාර්තමේන්තුවේ නීති අංශයේ පවතින සේවක පුරප්පාඩු හා අදාළ අංශ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ක්‍රියාකාරී සහයෝගීතාවයකින් කටයුතු නොකිරීම යනාදී අභ්‍යන්තරික ගැටළු පවතින බව නිරීක්ෂණය විය.

**2.2.9** 2022 ජූනි 30 දින වන විට Legacy හා RAMIS පද්ධති වලට අදාළව 2004 වර්ෂයේ සිට නිකුත් කරන ලද රු. 2,488,003,615 ක් වටිනා චෙක්පත් 4,831 ක් අගරුව තිබුණු බවත්, ඒහි ඇතුළත් වර්ෂ 03-10 අතර කාලයක් පුරා නිරවුල් නොවී පවතින අගරු චෙක්පත් ප්‍රමාණය 3,188 ක්, එනම් මුළු අගරු චෙක්පත් සංඛ්‍යාවෙන් සියයට 66 ක් බවත්, බදු ආදායම් එකතු කිරීමේදී දිගින් දිගටම ඇතිවන මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෙන්ම චෙක්පත් නිරවුල් කර ගැනීම පිළිබඳ උචිත ප්‍රමාණවත් මහපෙත්වීම් සිදු නොවීම මෙම අයහපත් තත්ත්වයට හේතුවී ඇති බවත් නිරීක්ෂණය විය.

**2.2.10** බදු ගෙවන්නන් විසින් තෙවන පාර්ශවයන්ගෙන් එකතු කළ අගය මත බදු වශයෙන් රැස්කර දෙපාර්තමේන්තුව වෙත චෙක්පත් මගින් ගෙවනු ලැබූ බදු වලට අදාළව අගරු චෙක්පත් 3,471 ක වටිනාකම රු. 1,980,596,605 ක් වූ අතර එය මුළු අගරු චෙක්පත් වටිනාකමෙන් සියයට 80 ක් විය. මෙසේ තෙවන පාර්ශවයන් විසින් වනු බදු වශයෙන් රැස් කරන ලද ආදායම් ගෙවීමේදී අගරු වී ඇති චෙක්පත් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගැනීම රජයේ ආදායම් අවහාරිතයට ඉඩ ලබාදීමක් ලෙස විගණනයේදී නිරීක්ෂණය විය.

**2.2.11** දෙපාර්තමේන්තුව විසින් ආදායම් ඇස්තමේන්තු කර නොතිබුණු ආදායම් සංකේත 07 ක් යටතේ රු. 2,667,312,580 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට රැස් කර තිබුණි. මේ අතුරින් දැනට අහෝසිකර ඇති බදු හෝ ගාස්තු වර්ග 06 කට අදාළව සමාලෝචිත වර්ෂයේ එක්රැස්වන ආදායම, පෙර වර්ෂවලට අදාළව හිඟ ආදායම් වලින් එකතු වන බදු මුදල් ලෙස සැලකිය හැකිය. සමාලෝචිත වර්ෂයේ ආදායම් ප්‍රකාශය අනුව යටෝක්ත බදු වලට අදාළ ආදායම් රැස් කිරීම,





භීෂ ආදායම් පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් ඊට අදාළ භීෂ ආදායම් එකතු කිරීම් වලට සමාන විය යුතු වුවත්, රු.259,082,257 ක වෙනසක් නිරීක්ෂණය විය.

**2.2.12** 2015 ජූලි 20 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වනුලේඛ අංක 01/2015 හි 8 ඡේදය අනුව දැනට බල නොපැවැත්වෙන බදු හෝ ගාස්තුවල ආදායම් රැස් කිරීමක් වාර්තා වුවහොත් එවැනි අවස්ථාවක එම භීෂ ආදායම් පිළිබඳ වාර්ෂික වාර්තාවන් රැස් කරන ලද ප්‍රමාණයද, සඳහන් කරමින් ආකෘතිපත්‍ර අංක 03 භාවිතා කරමින් සෑම ගිණුම් වර්ෂයක් අවසානයේ ඊට පසුව එළඹෙන මාසය ඇතුළත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට පිටපතක් සහිතව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද යටෝක්ත ආදායම් රැස් කිරීම් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

**2.2.13** 2018 ජනවාරි 05 දිනැති හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වනුලේඛ අංක 01/2015 (XI) අනුව ආදායම් සංකේතාංක 10.03.11.00 දරන ප්‍රේෂණ ගාස්තු ආදායම් ශීර්ෂ සඳහා වන සියළුම ආදායම් ගණන්දීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණු අතර දෙපාර්තමේන්තුව විසින් ප්‍රේෂණ ගාස්තු සඳහා සමාලෝචිත වර්ෂයට සහ ඉකුත් වර්ෂයට අදාළව රු. මි. 1 බැගින් ආදායම් ඇස්මේන්තු කර ඇතත් කිසිදු ආදායමක් රැස්කර ගැනීමට අපොහොසත් වී තිබුණි.

**2.2.14** සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ACA I අනුව ආදායම් සංකේත 04 කට අදාළව බදු ආදායම් රැස්කිරීමේ ඉදිම අගය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 6 සිට 48 දක්වා පරාසයකින් යුතුව පහළ ගොස් තිබුණු බවත්, එහි සමස්ත බලපෑම රු. 7,339,374,701ක් බවත් නිරීක්ෂණය විය.

**2.2.15** 2019 වර්ෂයට අදාළව පෙර බදු වාර්තා වල දක්වා ඇති අතිරේක බදු රැස් කිරීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතිය ඇසුරින් සිදුකල නියැදි විගණන පරීක්ෂාවේදී පෙර බදු වාර්තා වල දක්වා තිබූ බදු ලිපිගොනු 08 ක 2019 වර්ෂයේ ආදායම් බදු හා එකතු කළ අගය මත බදු වලට අදාළව රු. 123,891,664 ක අතිරේක බදු අය කළ බවට වාර්තා කර තිබුණද 2022 සැප්තැම්බර් 20 දිනට පරිගණක පද්ධතිය අනුව එම කාල පරිච්ඡේදයන්ට අතිරේක තක්සේරු වාර්තා නිකුත් කර නොතිබූ බව නිරීක්ෂණය විය.

**2.2.16 භීෂ බදු වාර්තාවල නිවැරදිතාවය**

(අ) මුදල් රෙගුලාසි සංග්‍රහයේ 128 (2) (ඇ) ඡේදය ප්‍රකාරව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද 2022 දෙසැම්බර් 31 දිනට අර්ධ වාර්ෂික භීෂ බදු වාර්තාවල ඇතුළත් කේටල ශේෂයන්ගේ වටිනාකම රු. 10,000,000 ට වැඩි බදු ගෙවන්නන් 24 දෙනෙකුට අදාළව පැවැති





රඳවා ගැනීම් බදුවල අයකළ හැකි බදු ශේෂ RAMIS පද්ධතියට අනුව රු. 985,666,458 ක් වැඩියෙන් දක්වා ඇති බව නිරීක්ෂණය විය.

(ආ) එදිනට හිඟ බදු වාර්තාවේ ඇතුළත් සංස්ථාපිත ආදායම් බදු මුදල්වල ඇතුළත් බදු ගෙවන්නන් 31 දෙනෙකුට අදාළ හිඟ බදු ශේෂ RAMIS පද්ධතිය අනුව රු. 411,508,750 අධි ගණනය වී තිබීම හා 2022 ජුනි 30 දිනට රු. 594,909,174 ක් වටිනා හිඟ බදුවලට අදාළ කාලපරිච්ඡේදයන් නිවැරදිව හඳුනාගෙන නොතිබුණි.

(ඇ) තවද, 2018/2019 තක්සේරු වර්ෂයේ සිට තක්සේරු වාර්තා පද්ධතිය තුළින් නිකුත් නොවීම හේතුවෙන් 2020/2021 දක්වා හිඟ බදු වාර්තා නිවැරදිව පද්ධතිය තුළින් ජනනය නොවන අතර හිඟ බදුවලට අදාළ කේවල ශේෂ සංවලවයන් පිළිබඳ තොරතුරු (මාරුකිරීම්, එකතුකිරීම් හා අනෙකුත් අදාළ ගැලපීම්) පද්ධතිය තුළින් සිදු නොවීම හේතුවෙන් හිඟ බදු වාර්තා සඳහා එම කරුණු Manual සටහන් කිරීමට සිදුව තිබුණි.

මේ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පිළියල කරන ලද හිඟ බදු වාර්තාවේ නිරවද්‍යතාව RAMIS පද්ධතිය ඇසුරින් විගණනයට තහවුරු නොවුණි.

**2.2.17** ආදායම් රැස්කිරීමේ බැංකු ගිණුම් මගින් භාණ්ඩාගාරයට බැර වන මුදල්, බැංකු ගිණුම් ප්‍රකාශ සමඟ සසඳා හඳුනා ගෙන ඇති වෙනස්කම් නිවැරදි කිරීමට කාලීනව පියවර ගෙන නොතිබුණු බව නිරීක්ෂණය වූයෙන් ආදායම් ගිණුම්කරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයේ දුර්වලතා පවතින බව නිරීක්ෂණය විය.

**2.3 බැරකම් හා බැඳීම්වලට එළඹීම**

**2.3.1** දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය ප්‍රකාශනයන්හි බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශය පිළියෙල කිරීමේ දී 2017 අප්‍රේල් 27 දිනැති අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය ප්‍රකාර ව බැඳීම් හා බැරකම් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නොතිබුණි.

**2.3.2** 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයේ 2022 දෙසැම්බර් 31 දිනට වැය විෂය 02 කට අදාළව බැඳීම් හා බැරකම් රු. 2,130,464 කින් අඩුවෙන් ද, ගොඩනැගිලි කුලී වැය විෂයට අදාළව බැරකම හඳුනාගැනීමේදී රු. 3,402,666 වැඩියෙන් ද, දක්වා තිබීම හා විගණන නියැදි පරීක්ෂාවකට අනුව දෙපාර්තමේන්තුව විසින් රු.194,140,500 ක් වටිනා දිගුකාලීන ගිවිසුම්වලට එළඹීම හේතුවෙන් උද්ගතව තිබූ බැඳීම් සමාලෝචිත වර්ෂයේ ගිණුම් මගින් ගෙළීදරව කර නොතිබීම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයේ නිවැරදිතාවය විගණනයේ දී ගැටළු සහගත විය.





**2.3.3** 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයේ සඳහන් ශේෂයෙන් 2023 පෙබරවාරි 28 වන දින වන විටත් නොපියවූ බැඳීම් හා බැරකම් ප්‍රමාණය රු. 17,946,949 ක් ( සියයට 30) විය.

**2.4 නීති විකී හා රෙගුලාසි වලට අනුකූල නොවීම**

2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 30/2016 3.1 වගන්තිය ප්‍රකාරව, රජයේ වාහන නඩත්තු කිරීමට අදාළව දෙපාර්තමේන්තු වාහන සම්බන්ධයෙන් ඉන්ධන පරීක්ෂාව සිදු නොකිරීම, ඉන්ධන පරීක්ෂාව සිදුකල දින සිට පාවිච්චි කල ඉන්ධන ප්‍රමාණය පිළිබඳ මාසික වාර්තා සටහනක් පවත්වාගෙන නොයාම, සියළුම රියදුරන් පොදු 268 හා 2008 ඡුති 26 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008 හි ඇමුණුම 01 ආකෘති විධිමත් පරිදි පවත්වා ගැනීමට උපදෙස් ලබා නොදීම යන කරුණු අභ්‍යන්තර විගණන වාර්තාවලින් අනාවරණය කර තිබුණි. මෙම දුර්වල අභ්‍යන්තර පාලනය හේතුවෙන් විගණනය වෙත ඉදිරිපත්කර ඇති ගිණුම්වල ඇතුළත් රථවාහන සඳහා වාර්ෂිකව දරන ලද රු. 110,308,706 ක ඉන්ධන හා වියදම්වල නිවැරදිතාවය විගණනයේදී ගැටළු සහගත විය.

**2.5 අවිධිමත් ගනුදෙනු**

**2.5.1 විධිමත් අනුමැතියකින් තොරව ගෙවීම් කිරීම**

**2.5.1.1** කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක : 01/2019 හි 1.1 ඡේදය ප්‍රකාරව RAMIS ව්‍යාපෘතියේ කාර්ය ගෙවීම් කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා තිබිය යුතු වුවත් RAMIS ව්‍යාපෘතියට අදාළ අනුමත කාර්ය මණ්ඩලය පවත්වා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය 2019 නොවැම්බර් 30 දින දක්වා පමණක් ලැබී තිබීම හේතුවෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව 2019 දෙසැම්බර් සිට 2022 දෙසැම්බර් දක්වා රු. 91,550,864 ක් ගෙවා තිබුණි.

**2.5.1.2** 2022 වර්ෂය සඳහා RAMIS ව්‍යාපෘතිය යටතේ දීමනා ගෙවීමේදී නිත්‍ය රාජකාරි සඳහා නිවාඩු අනුමත කර ගෙන තිබූ නිලධාරීන් සිව් දෙනෙකුට එම නිවාඩු කාලපරිච්ඡේදයන් සඳහාද රු. 157,632 ක්ද, ව්‍යාපෘතියෙන් ඉවත්ව ගිය නිලධාරීන් දෙදෙනෙකු වෙත ඉවත්ව යාමෙන් පසු රු. 23,848 ක්ද ගෙවා තිබුණි. දීමනා ගෙවීමට අදාළව රාජකාරි ඉටු කර ඇති බවට තහවුරු කිරීමට අදාළ මනා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඉහත දුර්වලතා පෑන නැගී ඇති බව නිරීක්ෂණය විය.





**2.6 කන්කාරිය අතුරු අග්‍රිම නිකුත් කිරීම හා පියවීම**

අපේක්ෂිත වියදම වඩාත් නිවැරදිව ඇස්තමේන්තු නොකිරීම හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු අතිරික්ත මුදල් ප්‍රමාණයක් අත්තිකාරම් වශයෙන් ලබාදී තිබුණ අතර එසේ වැඩියෙන් ලබා දී තිබුණු ප්‍රමාණය සියයට 27 සිට සියයට 72 දක්වා පරාසයක විය. විශේෂිත කාර්යයක් සඳහා නිලධාරියකු වෙත ලබාදියයුතු උපරිම අත්තිකාරම් සීමාව රු.100,000 නොඉක්ම විය යුතු වුවද එම සීමාව ඉක්මවන ලෙස අත්තිකාරම් ලබා දුන් අවස්ථාද නිරීක්ෂණය විය.

**2.7 තැන්පතු**

මුදල් රෙගුලාසි 571 ප්‍රකාර ව ඉකුත් තැන්පතු සැලකිල්ලට ගනිමින් කටයුතු කළයුතු වූ පොදු තැන්පත් ගිණුම් 02 කට අයත් 2022 දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් නොවූ ශේෂ වටිනාකම රු. 4,028,671 ක් වූ අතර, ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා කාවකාලික රඳවා ගැනීම් වලට අදාළව 2022 දෙසැම්බර් 31 දිනට වූ ශේෂය තුළ නිරවුල් කරමින් රජයේ ආදායමට බැර කිරීමට කටයුතු කර නොතිබුණු වටිනාකම රු. 480,311 ක් විය.

**2.8 බැංකු ගිණුම් මෙහෙයවීම**

දේශීය ආදායම් දෙපාර්තමේන්තු අභ්‍යන්තර විගණන ඒකකයේ විගණනයට ලක්වූ මධ්‍යම ප්‍රවේශන අනුරාධපුරය, කොළඹ දකුණ හා මීගමුව යන ප්‍රාදේශීය කාර්යාල වෙත ලැබී තිබූ රු. 22,291,279 ක් වටිනා වෙත්පත් 48 ක් නියමිත දිනට බැංකුගත නොකර අත රඳවාගෙන පැවති අවස්ථා නිරීක්ෂණය වූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව පැවතුණි.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කාර්යසාධනය**

**3.1.1 ව්‍යාපෘති ඉටුකිරීමේ ප්‍රමාදයන්**

**3.1.1.1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතියේ කාර්යය සාධනය පරීක්ෂාව**

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණු අතර ඒ සඳහා 2014 වර්ෂයේ සිට 2022 සැප්තැම්බර් දක්වා රු. 7,153,012,199 ක මුළු පිරිවැයක් දරා තිබුණි. RAMIS 1.0 සඳහා 2014 මැයි 27 දින සිංගප්පුරු ටොලර් 35.006,646 කට (පැවති විදේශ විනිමය මිල අනුව රු.බිලියන





04 ක මුදලකට) සිංගප්පූරුවේ ආයතනයක් සමඟ ගිවිසුම් ගත වී තිබූ අතර එම පද්ධතියේ වැඩ කටයුතු නිම කර තිබූ මොඩියුල 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කර තිබුණි. යටෝක්ත පද්ධතියේ නඩත්තු සේවා සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) දෙපාර්තමේන්තුව විසින් 2016 ජනවාරි මස සිට 2020 ඔක්තෝබර් දක්වා වර්ෂ 04 ක පද්ධති නඩත්තු සේවා කටයුතු සිංගප්පූරු ඩොලර් 5,880,313 (රු. 725,882,619) පිරිවැයක් දරා තිබුණි. ගිවිසුම් ප්‍රකාරව 2020 ඔක්තෝබර් මස දී අවසන් වීමේ දී එහි නඩත්තු කටයුතු දෙපාර්තමේන්තුවට භාර ගැනීමට නියමිත නමුත් ඒ සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හා මෘදුකාංග හා දෘඩාංග යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීම මත එම පද්ධතිය භාර ගැනීමට දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් 2021 ජනවාරි 31 දක්වා මාස 03 කින් කොන්ත්‍රාත් ගිවිසුම දිරිස කරමින් සිංගප්පූරු ඩොලර් 309,824 ක් (රු. 46,826,053) ගෙවා තිබුණු අතර, නැවතත් 2021 පෙබරවාරි 01 දින සිට 2024 ජනවාරි 31 දක්වා වසර 03 කට සිංගප්පූරු ඩොලර් 21,053,371 කට (රු. බි. 3.1 ක් පමණ) නඩත්තු සේවා කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සහයෝගිතා ආයතනයේ උප කොන්ත්‍රාත් කරුවකු වෙත ලබා දී තිබුණි. මෙහිදී නඩත්තු කටයුතු අදියර වශයෙන් පවරා ගත යුතු වුවද, කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් දෙවන අදියර පවරා ගැනීම 2023 දක්වා වසරකින් දිරිස කිරීමට සිදු වී තිබුණු අතර, ගිවිසුම් ප්‍රකාරව Phase 01, Phase 02, Phase 03 හා Phase 04 පිළිවෙලින් 2021 පෙබරවාරි 01, 2022 ජනවාරි, 2023 ජනවාරි හා 2024 ජනවාරි යන කාල පරාසයන් තුළ දී භාර ගැනීම සඳහා ගිවිසුම් ගත වී තිබුණි. නියමිත දිනට නඩත්තු කටයුතු දෙපාර්තමේන්තුව විසින් භාර ගැනීමට අසොහොසත් වුවහොත්, Phase 02 සඳහා ගිවිසුම් ගත දෙවැනි වසරට මසකට සිංගප්පූරු ඩොලර් 89,438 ක්ද, Phase 03 භාර නොගැනීම මත ගිවිසුම් ගත වී 3 වැනි වසරට මසකට සිංගප්පූරු ඩොලර් 191,498 ක් බැගින් අමතර පිරිවැය දැරීමට සිදු විය හැකි බව නිරීක්ෂණය විය.

(ආ) 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2018 අප්‍රේල් පළවෙනිදා සිට බදු පරිපාලනයට අදාළ බොහෝ ක්‍රමවේදයන් හා නීතිය තත්ත්වයන් වෙනස් වීමට භාජනය වීම මත නව බදු පනත වෙනුවෙන් සිදු කළ යුතු සංශෝධනයන් සඳහා සිංගප්පූරුවේ ආයතනයක් වෙත ව්‍යාපෘති 02 ක් යටතේ එම කටයුත්ත පවරා තිබුණි. ඒ අනුව බදු වාර්තා නිකුත් කිරීම හා එකතු කිරීම හා වී සේවාවන් සිදු කිරීම යන කාර්යයන් ව්‍යාපෘතියට ඇතුළත් කර RAMIS 2.0 අදියර A සඳහා සිංගප්පූරු ඩොලර් 1,760,000 (රු. මි. 265 ක් පමණ) කට ගිවිසුම් ගත වී තිබුණු අතර, ප්‍රාග්ධන ලාභ බදු සහ ආදායම් බදු සඳහා ස්වයං ඇස්තමේන්තුගත වාර්තා වලට අදාළ කටයුතු, සංචාරක VAT බදු ආපසු ගෙවීම් සම්බන්ධ කටයුතු, නව බදු ගෙවන්නන් ලියාපදිංචිය, බදු වාර්තා නිකුත් කිරීම හා ලබා ගැනීම, බදු ගෙවීම් ලබා ගැනීම හා එකතු කිරීම, තක්සේරු නිකුත් කිරීම, බදු අභියාචනා ලබා ගැනීම හා සකස් කිරීම, බදු ආපසු ගෙවීම් නිකුත් කිරීම, නිෂ්කාශන සහතික නිකුත් කිරීම, දේශීය ආදායම්





දෙපාර්තමේන්තුව හා අනෙකුත් සම්බන්ධ ආයතන සමඟ අතුරු මුහුණත් (Interface) සැපයීම හා අන්තර්ජාල හරහා සම්බන්ධ වීම යන කාර්යයන් සඳහා 2.0 අදියර B හිදී සිංගප්පූරු ඩොලර් 15,534,364 (රු.බි. 2.3 ක් පමණ) කට ගිවිසුම් ගත වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) RAMIS පද්ධතිය ක්‍රියාත්මක වීමේ දී ඇති වන ගැටළු සඳහා RAMIS පද්ධතියෙහි යම් යම් වෙනස්කම් සිදු කරනු ලබන බවත්, මේ සඳහා සිංගප්පූරු ආයතනයට එම වෙනස්කම් සිදු කිරීමට ගත වන මිනිස් දිනක් සඳහා සිංගප්පූරු ඩොලර් 1,333 ක් එතම් දල වශයෙන් රු.185,017 ක් වැය වන බවත්, ඒ අනුව එම ආයතනයට මොඩියුල සංවර්ධනය කිරීමට ගෙවන පිරිවැයට අමතරව, මෙසේ සිදු කළ වෙනස්කම් සඳහා වටිනා වීම රු.71,723,662 ක් ගෙවා තිබුණු බව නියැදි විගණන පරීක්ෂාවකදී නිරීක්ෂණය විය. තවද පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම බදු සඳහා නිරන්තරයෙන් යෝජනා කරනු ලබන වෙනස්කම් හේතුවෙන් ගැටළු ඇති විය හැකි අවස්ථා සඳහා පද්ධතිය නිර්මාණය කිරීමේ දී/ පද්ධති අවශ්‍යතා විශ්ලේෂණයේ දී අවධානය යොමු නොකිරීම වටිනා වීම මෙම අමතර වියදම් දැරීමට හේතු වී ඇති බව නිරීක්ෂණය විය.
- (ii) RAMIS 2.0 යටතේ, තක්සේරු වාර්තා නිකුත් කිරීමේ මොඩියුලය සංවර්ධනය නොවීම හේතුවෙන් 2022 මැයි 31 දිනට කාල කඩඉමට යටත් 2018/ 19 තක්සේරු වර්ෂයට අදාළව වූ ආදායම් බදු තක්සේරු වාර්තා නිකුත් කිරීම පද්ධතිය හරහා සිදුකළ නොහැකි බවත් මොඩියුල සංවර්ධනය නොවීම හේතුවෙන් 2018/19 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට පද්ධතිය හරහා නිලධාරීන් වෙත වැඩ අයිතම පැවරීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය විය.

**3.1.1.2 RAMIS පද්ධතිය සඳහා කාර්යය මණ්ඩලය පුහුණුව හා බඳවා ගැනීම**

- (අ) RAMIS ව්‍යාපෘතිය සඳහා පිළියෙල කරන ලද අවශ්‍යතා ලේඛනයට (Schedule of Requirements) හි 4.2.3 අනුව, පුහුණු සැලැස්මක් පිළියෙල කිරීමත් ඒ අනුව පුහුණු පාඨමාලා සිදු කිරීම යනාදිය දක්වා තිබුණ ද දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු සිදු කළ බව හා සිදු කරමින් පවතින කටයුතුවල ප්‍රගතිය පරීක්ෂා කිරීමට තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.
- (ආ) මෙම ව්‍යාපෘතියෙහි විෂය පථයට අදාළ කාර්යයන් ආවරණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්යය මණ්ඩලයට අනුව කාර්යය මණ්ඩලය උපානතාවය 40 ක් වන අතර එම පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා මෙතෙක් කටයුතු කර නොගැනීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පවරා ගැනීම







ප්‍රමාද වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපානු ලබන බවද, ඒ මත අතිරේක වියදම් දැරීමට සිදු වන බවද, නිරීක්ෂණය විය.

**3.1.1.3 RAMIS ව්‍යාපෘතිය ස්ථාපනය සඳහා යොදවා ඇති කාර්යය මණ්ඩල වියදම**

RAMIS පද්ධතිය ස්ථාපිත කිරීම වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපෘති කාර්යාලයේ 2021 ගෙවීම් පිළිබඳ නියැදි පරීක්ෂාවට අනුව නිලධාරීන් 71 ක් වෙත මාසිකව දල වශයෙන් රු. 2,557,512 බැගින් මුදලක් ගෙවා තිබුණු අතර, 2020 වර්ෂයේ ඔක්තෝබර් සිට 2021 වර්ෂයේ ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදයට අදාළව RAMIS ව්‍යාපෘති කාර්යය මණ්ඩලය සඳහා රු.44,114,059 ක් ගෙවීම් කර තිබුණි. තවද, මෙම ව්‍යාපෘති කාර්යය මණ්ඩලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු වල නිරත වන අතරතුරදී මෙම ව්‍යාපෘතියෙහි කටයුතු සඳහා තම සේවා ආයතනවල ලබා දීම සිදු කරනු ලැබීමෙන් 2014 සිට 2022 වර්ෂය දක්වා ආසන්න වශයෙන් වසර 08 කට ආසන්න කාලසීමාවක් නිත්‍ය රාජකාරී කටයුතු වලට බාධාවක් විය හැකි බවත්, ව්‍යාපෘතිය අප්‍රමාදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් භාර නොගැනීම දෙපාර්තමේන්තු සමස්ත කාර්යක්ෂමතාවයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් නිරීක්ෂණය විය.

**3.1.1.4 RAMIS පද්ධතියට ආයතන 28 ක් සම්බන්ධ කිරීමේ ප්‍රගතිය**

ආයතන 28 ක් RAMIS පද්ධතියට සම්බන්ධ කිරීම අදියර 4 ක් යටතේ සිදු කිරීමටත් එහිදී , දැනටමත් ශ්‍රී ලංකා රේගුව, මහජන බැංකුව, ලංකා බැංකුව, මුදල් අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ලංකා ක්ලියර් පුද්ගලික සමාගම යන ආයතන 06 සම්බන්ධ කර ඇති අතර, ඉතිරි ආයතන විවිධ ගැටළු පැවතීම හේතුවෙන් මෙතෙක් සම්බන්ධ කළ නොහැකි වී ඇති බව නිරීක්ෂණය විය.

**3.2 වත්කම් කළමනාකරණය**

දෙපාර්තමේන්තුව සතු ගිණුම්ගත වටිනාකම රු. 10,900,000 ක් වූ වාහන 04 ක් 2020 හා 2021 වර්ෂයන්වල සිට නිශ්ක්‍රීයව පවතින බව නිරීක්ෂණය වූ අතර, 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අවස්ථා 11 ක දී, අනතුර සිදුවී මාස 11 සිට වසර තුනක් ගතවී ඇති වාහන අනතුරු සම්බන්ධයෙන් අලුත්වැඩියා කටයුතු මෙතෙක් අවසන් වී නොතිබුණු අතර, සිදුවූ හානිය තක්සේරු කිරීමක්ද සිදුකර නොතිබුණි.





**3.3 පාඩු හා හානි**

- (අ) මුදල් රෙගුලාසි 103 හා 109 ප්‍රකාරව, අවස්ථා 05 කදී 2019 හා 2020 වර්ෂවලදී සිදු වූ වාහන අනතුරු සම්බන්ධයෙන් වටිනාකම රු. 64,567 ක් වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකිරීම හෝ කපා හැරීම සිදු කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ආ) හානි පාඩු ලේඛනය අනුව 2022 වර්ෂයේදී සිදු වූ අලාභ යටතේ , 2022 දෙසැම්බර් 31 දින වන විට අය විය යුතුව පැවැති වාහන 02 කට අදාළ අලාභය රු. 89,900 ක මුදලක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි
- (ඇ) 2022 වර්ෂයේ කපා නොහල ඉදිරියට ගෙනයන ශේෂ අතර වාහන අනතුරු 02 ක් සම්බන්ධයෙන් රු. 4,361,250 ක අලාභ වටිනාකමක් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණද එම වටිනාකම හානි පාඩු ලේඛනයේ දක්වා නොතිබුණි.
- (ඈ) 2021 වර්ෂයේදී සිදුවී ඇති වාහන අනතුරු පහක් සම්බන්ධයෙන් 2023 අප්‍රේල් 27 දිනය වන විටද , අලුත්වැඩියා කර අවසන් වී නොමැති බව නිරීක්ෂණය වූ අතර, එහි ඇතුළත් CAD 0165 දරන වාහනයට අදාළ අලාභයේ වටිනාකම වූ රු. 3,475,000 ක් පමණක් 2022 වර්ෂයේ සිදුවූ අලාභ යටතේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.
- (ඉ) 2022 දෙසැම්බර් 31 දින වනවිට අයවීමට නියමිතව ඇති NA 9123 දරන වාහන අනතුර සම්බන්ධයෙන් වූ ඉදිරියට ගෙන යන ශේෂ යටතේ දැක්විය යුතු රු. 24,450 ක අලාභය, එසේ ඉදිරියට ගෙන ගොස් නොමැතිව අයකර ගැනීම යටතේ දක්වා තිබුණි.

**3.4 අනාර්ථක ගනුදෙනු**

වර්තමානයේදී බදු පරිපාලනය සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය පරිගණක පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන අවධියක අවශ්‍යතාවය අධි ඇස්තමේන්තු කරමින් දෙපාර්තමේන්තුව විසින් 2019 , 2020 වර්ෂ වලදී රු. 556,365 ක පිරිවැයක් දරමින් මුද්‍රණය කර තිබුණු , උපදෙස් පත්‍රිකා 11 කට අදාළ ආකෘති පත්‍ර කට්ටල 35,820 ක් හා 2021 වර්ෂයේදී රු.1,089,675 ක් වැයකර මුද්‍රණය කරන ලද ආකෘති පත්‍ර කට්ටල 888,139 ක් තවදුරටත් භාවිතයට ගත නොහැකිව දෙපාර්තමේන්තු ගබඩාවේ පවතින බවත්, මේ හේතුවෙන් රු. 131,683 ක VAT බදු මුදල්ද සමග රජයට සිදුව තිබුණු පාඩුව රු. 1,777,723 ක් බවත් නිරීක්ෂණය විය.

**3.5 විගණන විමසුම්වලට පිළිතුරු ලබා නොදීම**

සමාලෝචිත වර්ෂයේ විගණනයට අදාළව නිකුත් කරන ලද විගණන විමසුම් 08 කට දෙපාර්තමේන්තුව විසින් පිළිතුරු ලබාදී නොතිබුණු අතර යටෝක්ත විමසුම්වලින් රු. 26.243,200.680 ක් වටිනාකමකින් යුතු කරුණු සම්බන්ධයෙන් විමසීම කර තිබුණි.





**3.6 කළමනාකරණ දුර්වලතා**

**3.6.1** ආයතන සංග්‍රහය xxiv පරිච්ඡේදය, මුදල් රෙගුලාසි 113 (6) (ආ) ඡේදය හා 2020 සැප්තැම්බර් 02 දිනැති රාජ්‍ය මුදල් ව්‍යුලේඛ අංක 01/2020 අනුව කටයුතු කරමින් විශ්‍රාම ගිය හා තනතුර හැරගිය නිලධාරීන් 09 දෙනෙකුට අදාළ රු.1.456.174 ක් වූ ණය ශේෂය නිරවුල් කර නොතිබුණි.

**3.6.2** 2014/2015 වර්ෂයේ සිට මේ දක්වා කැසිනෝ ව්‍යාපාරය වලින් බදු අය කිරීම් පිළිබඳ පරීක්ෂාව

**(අ) තක්සේරු වර්ෂයන් සඳහා වාර්ෂික බද්ද**

(i) 1988 අංක 40 දරන ඔට්ටු හා සුදු බදු පනතේ 2 වන වගන්තිය හා 2015 අංක 14 දරන ඔට්ටු හා සුදු බදු (සංශෝධන) පනතින් කරන ලද සංශෝධනවලට අනුව කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් රුපියල් මිලියන 200 ක වාර්ෂික බද්දක් ගෙවිය යුතු වුවත් කැසිනෝ ව්‍යාපාර සඳහා ලියාපදිංචි බදුගෙවන්නන් දෙදෙනෙකු විසින් රු. 440,980,000 ක් වටිනා වාර්ෂික බදු මුදල් ගෙවා නොතිබුණි.

(ii) කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් වාර්ෂික බද්දට අදාළ වාරිකය 1988 අංක 40 දරන ඔට්ටු හා සුදු බදු පනතෙහි 2 වන වගන්තිය හා 2001 අංක 07 දරන ඔට්ටු හා සුදු බදු පනතේ සංශෝධනයන්ට අනුව ගෙවිය යුතු අතර, යටෝක්ක පනතෙහි 4 වන වගන්තියේ 3 වන උපවගන්තිය හා 2001 අංක 07 දරන ඔට්ටු හා සුදු බදු (සංශෝධන) පනත 3 (ආ) වගන්තිය අනුව නියමිත දිනට පසුව ගෙවන යම් බද්දක් සඳහා සියයට 33 1/3 ක දඩ මුදලක් ද, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 151 හා 157 වගන්තිය අනුව නියමිත දිනට පසුව ගෙවන යම් බද්දක් සඳහා නියමිත දිනයේ සිට මේ දක්වා පොලියක් ද අය විය යුතු වේ. ඒ අනුව එකිනෙක වර්ෂ සඳහා කැසිනෝ ව්‍යාපාරවල ප්‍රමාද වී වාර්ෂික බදු ගෙවීම් සම්බන්ධව නියම කළ හැකි දඩ ප්‍රමාණය ලෙස ආසන්න වශයෙන් රු.1,558,295,125 ක් පමණ අය කර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.

(iii) යටෝක්ක නියමයන්ට අනුව 2014 වර්ෂයේ සිට නොගෙවූ බදු හා ප්‍රමාද වී සිදු කළ ගෙවීම් සම්බන්ධව එක් ව්‍යාපාරිකයෙක් වෙත ඉදිරිපත් කරන ලද මෙතෙක් නිකුත් වී ඇති තක්සේරු අනුව දඩ මුදල් රු. 91,666,667 උනා ගණනය වී තිබුණි.

**(ආ) කැසිනෝ ව්‍යාපාර සඳහා දළ මුදල් ලැබීම් එකතුව මත බදු අය කිරීම**

(i) දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඔට්ටු හා සුදු බදු ව්‍යාපාර සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ආකෘති පත්‍ර ප්‍රකාරව අදාළ කාර්තුවෙහි දළ මුදල් ලැබීම් වාර්තා පමණක් ලබාගන්නා අතර එම දළ ලැබීම් සනාථ කරගත හැකි උපකාරක ලියවිලි ලබා ගැනීම





සරික්සා කිරීමට හෝ පිරිවැටුම වෙනම ම හඳුනා ගැනීමට හැකිවන පරිදි සුදුසු ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ස්ථාපිත කර නොතිබුණි. ඒ අනුව කැසිනෝ ව්‍යාපාර සඳහා නිවැරදි මාසික දළ එකතුව නිවැරදිව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක නොකරන බැවින් කැසිනෝ ව්‍යාපාර මත අය කළ යුතු දළ එකතුව මත බද්ද නිවැරදිව අය වන බව විගණනයේදී නිරීක්ෂණය නොවීය.

(ii) 2013 අංක 19 දරන ඔට්ටු හා සුදු බදු (සංශෝධන) පනත හා 2015 අංක 14 දරන ඔට්ටු හා සුදු බදු (සංශෝධන) පනත අනුව දළ එකතුව පිළිබඳ වාර්තාව කාර්තුව අවසාන වී එළඹෙන මස 20 වන දිනට පෙර දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතු අතර, ඊළඟට එළඹෙන මස පළමුවන සතිය තුළ ගෙවිය යුතුය. වාර්තා භාරදීමට අපොහොසත් වන්නේ නම් රු. 50,000 ක උපරිමයකට යටත් දඩයක් ද, නියමිත දිනට නොගෙවන අවස්ථාවලදී යටෝක්ත පනත හා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 179 හා 180 වගන්තිවල විධිවිධාන ප්‍රකාරව දණ්ඩන ද පැනවිය යුතුය. තක්සේරු වර්ෂ 2014/2015 වර්ෂවල සිට මේ දක්වා දළ එකතුව පිළිබඳ වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියමිත දිනට භාර දී නොමැති අවස්ථාවලදී හා ගෙවිය යුතු බද්ද නියමිත දිනට නොගෙවීම මත අය කළ යුතු රු. 342,281,284 ක් භිභ දඩ හා ඊට අදාළ පොලිය අය කර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.

**(ඇ) කැසිනෝ ඇතුළත්වීමේ බද්ද අය කිරීම**

2015 අංක 14 දරන ඔට්ටු ඇල්ලීම හා සුදු බදු (සංශෝධන) පනතේ 2 වන වගන්තිය මගින් සංශෝධනය කරනු ලැබූ 1988 අංක 40 දරන පනතට ඇතුළත් කල 2 (1) (අ) වගන්තිය ප්‍රකාරව 2015 ජනවාරි මස 01 වන දින හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ සුදු ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන සෑම තැනැත්තකු විසින්ම එම සුදු ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානයට ඇතුළුවන සෑම තැනැත්තෙකුගෙන්ම ඇමරිකානු ඩොලර් 100 ක් හෝ පරිවර්තනය කල හැකි ඊට සමාන වෙනත් ව්‍යවහාර මුදලකින් හෝ ඊට සමාන ශ්‍රී ලංකා රුපියල් වලින් කැසිනෝ ඇතුළත්වීමේ බද්දක් අය කරනු ලැබිය යුතුය. මෙම බද්ද අය 2016 - 2019 වර්ෂ දක්වා අහෝසිකර තිබුණ නමුත් නැවත 2019 වසරේ අයවැය යෝජනා මගින් කැසිනෝ ව්‍යාපාරික ස්ථානයට ඇතුළත්වන ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයකු හෝ පුරවැසියකුගෙන් ඇමරිකානු ඩොලර් 50 ක මුදලක් කැසිනෝ ඇතුළත්වීමේ බද්දක් ලෙස අය කිරීමට යෝජනා කරන ලද නමුත් දෙපාර්තමේන්තුව විසින් මෙම බද්ද අය කර ගැනීම සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.





**(ඇ) කැසිනෝ ව්‍යාපාර කර්මාන්ත අය බද්ද අය කිරීම**

2015 අංක 10 දරණ මුදල් පනතින් පනවා ඇති කැසිනෝ ව්‍යාපාර කර්මාන්ත අය බද්ද ව්‍යාපාරිකයන් විසින් වාරික වශයෙන් ගෙවීමට කටයුතු කර තිබුණද කැසිනෝ ව්‍යාපාර දෙකක් වෙනත් තවදුරටත් කැසිනෝ ව්‍යාපාර කර්මාන්ත අය බද්දට අදාළව රු. 2,980,000,000 ක් වටිනා හිත බදු හා දඩ මුදල් අයවිය යුතුව ඇති අතර එම හිත බදු අයකරගැනීම සඳහා පමණක් නීතිමය පියවර ගෙන තිබුණි. කැසිනෝ ව්‍යාපාර කර්මාන්ත අය බද්ද ප්‍රමාද වී සම්පූර්ණයෙන් ගෙවා ඇති ව්‍යාපාර දෙකක් වෙනත් 1988 අංක 40 දරන මට්ටු හා සුදු බදු පනතෙහි 4 වන වගන්තියේ 3 වන උපවගන්තිය හා 2001 අංක 07 දරන මට්ටු හා සුදු බදු (සංශෝධන) පනත 3 (ආ) වගන්තිය හා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 151 හා 157 වගන්තිය අනුව ප්‍රමාදය මත අය කළයුතු දඩ හා පොලී අයකිරීමට කටයුතු කර නොතිබුණි.

(ඉ) මට්ටු හා සුදු බදු වලට අදාළව ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර සම්බන්ධ බදු කටයුතු පරිපාලනය හා කලමනාකරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කලමනාකරණ තොරතුරු පද්ධතියට මේ දක්වා ඇතුළත් කර නොමැති වීම හේතුවෙන් යටෝක්ත පද්ධතිය ස්ථාපනය කර බදු කටයුතු ස්වයංක්‍රීයකරණය තුළින් දෛර්ශීය ප්‍රධාන අරමුණක් වන බදු අධිකාරිය සමඟ බදුකරු සෘජුව සම්බන්ධ වීමෙන් සිදුවිය හැකි ගැටළු අවම කර ගැනීම හෝ දෙපාර්තමේන්තු මතා විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බවට තහවුරුවක් සිදු නොවීය.

**3.6.3 රාජ්‍ය ආයතන විසින් බදුකරුවන් වෙත ගෙවන ලද එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් සිදු කරනු ලබන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම**

රාජ්‍ය ආයතන විසින් බදුකරුවන් වෙත ගෙවන ලද එකතු කළ අගය මත බදු (VAT) මුදල් පිළිබඳව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.12 වගන්තිය ප්‍රකාරව කටයුතු කළයුතු අතර 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 (1) වගන්තිය හා 21 (1) (ආ) වගන්තිය ප්‍රකාරව බදුකරුවන් විසින් කටයුතු කළ යුතුය. නියැදි විගණන පරීක්ෂාවකට අනුව, රාජ්‍ය ආයතන 6 ක් විසින් සිය සැපයුම්කරුවන්ට ගෙවන ලද VAT බදු එම බදුකරුවන් විසින් දෙපාර්තමේන්තුව අයවීමේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සක්‍රීය බදු කරුවන් 305 දෙනෙකු විසින් එකතු කළ අගය මත බදු වශයෙන් 2019, 2020 හා 2021 වර්ෂ තුළ රු. 205,813.913 ක් වටිනා බදු මුදල් මවුන් විසින් ඉදිරිපත් කර තිබුණු VAT නිමවුම් උපලේඛන වල ඇතුළත් කර නොතිබීම හෝ අදාළ කාල පරිච්ඡේදයට නිමවුම් උපලේඛන RAMIS පද්ධතියට ඇතුළත් නොවීම හේතුවෙන් දෙපාර්තමේන්තුව වෙත ජ්‍යෙෂ්ඨ වී නොතිබුණි.





(ආ) බදු කරුවන් 14 දෙනෙකු විසින් VAT වාර්තා මගින් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ වටිනාකම නිවැරදිව ගෙවීම් කර නොතිබීම හේතුවෙන් රු. 524,665,221 ක් වටිනා බදු මුදල් රජයට අයවී නොතිබුණ අතර ඊට නියමිත වැඩ අයිතම විගණන දිනය දක්වා අවසන් කර නොතිබුණි.

(ඇ) අක්‍රීය බදු කරුවන් 05 දෙනෙකු වෙත ගෙවා තිබුණු රු. 569,506 ක් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි වී නොතිබුණු බදුකරුවන් විසින් රැස්කර තිබුණු රු. 1,144,529 ක් වටිනා වැට් බදු දෙපාර්තමේන්තුව වෙත අයවී නොතිබුණු අතර, බදුකරුවන් දෙදෙනෙකු විසින් එකතු කළ අගය මත බදු සම්බන්ධ නිවැරදි උපලේඛන නිවැරදි ආකෘතියට අනුව ඉදිරිපත් කිරීම වෙනුවට කාර්තුමය සාරාංශ වාර්තා වශයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් රු. 289,828 ක් වටිනා VAT බදු දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය වූ බවට තහවුරු නොවීය. රු. 1,756,811 ක් වූ VAT බදු ප්‍රමාණයක් සඳහා සැපයුම්කරුවන්ගේ ඉන්වොයිස් අංකය හා ඉන්වොයිස් දිනය සඳහන් කර නොමැති වීම නිසා එම බදු මුදල් දෙපාර්තමේන්තුව වෙත නිවැරදිව ප්‍රේෂණය වූ බව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබුණි.

තෙවන පාර්ශවයන් විසින් රාජ්‍ය ආයතන වෙතින් භාණ්ඩ හා සේවා සැපයීම් මත අයකර දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතු VAT බදු නිසි පරිදි අයවී නොමැතිවීම හා ප්‍රමාද වී අයවීම හේතුවෙන් එම බදු මුදල් රැස් කරන පාර්ශවයන්ට අයථා පරිහරණයට ඉඩ සැලසී ඇති බවත්, බදුකරුවන් වෙතින් යටෝක්ත VAT බදු මුදල් රජය වෙත අය කර ගැනීමට කටයුතු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා කාර්යක්ෂම සුදුසු විසඳුම් පියවර ගැනීමට කටයුතු කර නොමැති බවත් නිරීක්ෂණය විය.

**3.6.4 2018/19 තක්සේරු වර්ෂයෙහි සංස්ථාපිත ආදායම් බදු (CIT) සඳහා තක්සේරු වාර්තා නිකුත්කිරීමේ ක්‍රියාවලිය පරීක්ෂාව**

(අ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතෙහි 152 වන වගන්තිය ප්‍රකාරව කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු අය විය යුතු සහ ගෙවීමට නියමිත දිනයේදී බදු නොගෙවා ඇති විට දී ගෙවීම කරන ලෙස ඉල්ලා සිටීමින් බදු ගෙවන්නා වෙත දැන්වීමක් යැවිය හැකි අතර යටෝක්ත පනතේ 135 (2) (ආ) වගන්තිය ප්‍රකාරව ස්වයං-තක්සේරු වාර්තා ගොනු කල දිනයේ සිට මාස 30 ක් ඇතුළත සංශෝධිත හෝ අතිරේක තක්සේරු වාර්තා නිකුත්කල හැකි වේ. නමුත් විගණන දිනය වන 2022 සැප්තැම්බර් 22 දින වන විටත් නියැදි පරීක්ෂාවට අනුව 2018/2019 තක්සේරු වර්ෂය සඳහා ආයතන 47 කින් රු. 759,163,289 ක හිඟ බදු මුදල් අයකරගැනීමට/ තක්සේරු වාර්තා ගොනු කිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් නිසි පියවර ගෙන නොතිබීම හේතුවෙන් එම බදු මුදල් කාලාවරෝධයට ලක්ව තිබුණි.





(ආ) 2017 අංක 17 දරන දේශීය ආදායම් පනතෙහි 157 වගන්තිය ප්‍රකාරව නියමිත දිනයට අදාළ බදු ප්‍රමාණය නොගෙවා ඇත්තේ නම්, ගෙවන්නා ගෙවීමට නියමිත දිනයේ සිට බදු ගෙවන දිනය දක්වා කාලපරිච්ඡේදය සඳහා එම ප්‍රමාණය මත පොලියක් ගෙවීමට යටත්විය යුතුය. නියැදි විගණන පරීක්ෂාවට අනුව ආයතන 02 ක් විසින් නියමිත දිනට පසුව ගෙවන ලද රු.10,087.748 ක බදු සඳහා යටෝක්ත වගන්තිය ප්‍රකාරව පොලී මුදල් අයකර නොතිබුණි.

**3.6.5 බදු බැර කිබියදී බදු තහවුරු කිරීමේ සහතික/ නිශ්කාණ සහතික නිකුත් කිරීම**

(අ) මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා වූ බදු තහවුරු කිරීමේ සහතිකයට අනුව, බදු වර්ග සඳහා අදාළ ගෙවිය යුතු බදු ගෙවා ඇති බවට/ අදාළ බදු ගෙවීමට සතුටුදායක වැඩපිළිවෙලක් යොදවා ඇති බවට සහතික විය යුතුය. එහෙත් දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර භීෂිකරුවන් වෙත බදු තහවුරු කිරීමේ සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව, බදු තහවුරු කිරීමේ සහතික නිකුත් කිරීමේදී භිෂ පිළිබඳ නොසලකා පෙර වර්ෂයේ ගෙවීම් පිළිබඳ පමණක් සලකා බලා නිශ්කාණ සහතික නිකුත් කර තිබුණු අතර, RAMIS පද්ධතිය තුළින් සිදුකල නියැදි විගණන පරීක්ෂාවට අනුව බදුකරුවන් 06 දෙනෙකුගෙන් තවදුරටත් අයවිය යුතු රු. 5,192,556 ක බදු බැර කිබියදී අදාළ සහතික නිකුත් කර තිබුණි.

(ආ) අනෙකුත් අවස්ථාවන් වලදී නිශ්කාණ සහතික නිකුත් කිරීමේදී බදුකරුවන් 15 දෙනෙකුට අදාළව තවදුරටත් රු.24,269,657 ක බදු අයවිය යුතුව පැවතියදී, නිශ්කාණ සහතික නිකුත්කර තිබුණු බවත්, සහතික නිකුත් කිරීමේදී දක්වා ඇති තක්සේරු වර්ෂය තෙක් බදු වාර්තා බාරදී ඇති බවට සහතික වීමක් සිදුකරන නමුත් එලෙස බදු වාර්තා බාරදී නොමැති, අවස්ථා වලදී යටෝක්ත සහතික 10 ක් නිකුත් කර ඇති බවත්, RAMIS පද්ධතිය අනුව සිදුකල නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

(ඇ) TIN අංක 114416525 බදුකරුගේ ආදායම් බදු වාර්තා අනුව 2012/2013, 2013/2014 සහ 2014/2015 යන තක්සේරු වර්ෂ සඳහා ගෙවිය යුතු ආදායම් බදු (CIT) නියමිත පරිදි ගෙවා ඇති බව 2019 අප්‍රේල් 08 දිනැතිව දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපියෙහි සඳහන් වූවත්, LEGACY පද්ධතිය සහ RAMIS පද්ධතිය තුළ ගෙවීම් සටහන් අනුව යටෝක්ත කාලපරිච්ඡේද තුන සඳහා පිළිවෙලින් රු. 4,566,511 ක්, රු. 4,044,817 ක් හා රු. 349,253 ක් වශයෙන් එකතුව වාර්තාකළ රු. 8,960,581 ක බදු බැරකමක් තවදුරටත් කිබියදී එම නිශ්කාණ සහතික නිකුත් කර තිබුණි.

**3.6.6 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා GP - 2 අය ක්‍රමය යටතේ විදුලි බල සැපයුම ලබා දී ඇති කාර්යාලයන්හි විදුලි බිල් ප්‍රමාද වී පියවීම හේතුවෙන් රු. 571.661 ක ප්‍රමාද පොලියක් වටින් විට දෙපාර්තමේන්තුව විසින් ගෙවා තිබුණි.**





2022 අප්‍රේල් 26 දිනැති රාජ්‍ය වියදම් පාලනයට අදාළ ජාතික අයවැය ව්‍යුලේඛ අංක 03/2022 හා 2022 අගෝස්තු 15 දිනැති අංක: PS/SB/Circular/10/2022 දරන ජනාධිපති ලේකම්ගේ ව්‍යුලේඛයට පටහැනිව දරන ලද වියදමක් සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරී පෞද්ගලිකව වගකිව යුතු ලෙස දක්වා තිබුණු නමුත්, මෙම ගෙවීම් සිදුකිරීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානය යොමුකර නොතිබුණු බවත්, මේ හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සඳහා මුදල් රෙගුලාසි 210 (2) අනුව කටයුතු සිදුව නොමැති බවත් නිරීක්ෂණය විය.

**4. මානව සම්පත් කළමනාකරණය**

**4.1 අනුමත කාර්ය මණ්ඩලය, තරා සංඛ්‍යා මණ්ඩලය**

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව 2022 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්වය පහත පරිදි විය.

| සේවක කාණ්ඩය     | අනුමත සේවක සංඛ්‍යාව | තරා සේවක සංඛ්‍යාව | පුරප්පාඩු සංඛ්‍යාව |
|-----------------|---------------------|-------------------|--------------------|
| ජ්‍යෙෂ්ඨ මට්ටම  | 1257                | 996               | 261                |
| තාක්ෂික මට්ටම   | 59                  | 31                | 28                 |
| ද්විතීයික මට්ටම | 1056                | 972               | 84                 |
| ප්‍රාථමික මට්ටම | 496                 | 432               | 64                 |
| <b>එකතුව</b>    | <b>2868</b>         | <b>2431</b>       | <b>437</b>         |

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් සිදුකෙරේ.

(අ) 2022 දෙසැම්බර් 31 දිනට සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 437 ක් වූ අතර ඊට අනුරූපව 2020 හා 2021 වර්ෂවලදී පුරප්පාඩු සංඛ්‍යාව පිළිවෙලින් 320 ක් හා 387 ක් වී තිබුණි. මේ අනුව දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු සංඛ්‍යාව ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කර තිබුණු අතර 2022 දෙසැම්බර් 31 දිනට එය සමස්ත අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 15 ක් විය.







(ආ) සමාලෝචිත වර්ෂය අවසාන වනවිට ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 261 ක් පුරප්පාඩුව පැවති අතර එය පූර්ව වර්ෂයට වඩා තනතුරු 25 ක සංඛ්‍යාත්මක වර්ධනයකි. එම පුරප්පාඩු අතර විශේෂ ශ්‍රේණියේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් තනතුරු 03 ක්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් තනතුරු 16 ක් හා I ශ්‍රේණියේ කොමසාරිස් තනතුරු 47 ක් පැවතීම දෙපාර්තමේන්තු කාර්යය සාධනය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරන බව නිරීක්ෂණය විය.

(ඇ) 2020 ජූලි 09 දිනැති අංක DMS/1166/V දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තිය II, III ශ්‍රේණිවල SL 1 වැටුප් කාණ්ඩයට අයත් නියෝජ්‍ය/සහකාර තනතුරු 10 ක් හා එම සේවයේ 2 පන්තිය II ශ්‍රේණියට අයත් MN6 කාණ්ඩයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නිලධාරී තනතුරු 29 ක් නොපමාව පිහිටුවීම සඳහා අනුමැතිය ලබාදී තිබුණි. කෙසේ වුවද, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවයේ I පන්තිය II, III ශ්‍රේණියන්ට අයත් නියෝජ්‍ය /සහකාර අධ්‍යක්ෂ තනතුරු 12 ක් හා තාක්ෂණ මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නිලධාරී තනතුරු 28 ක් 2020 වර්ෂයේ සිට මේ දක්වා පුරප්පාඩුව පවතින බව නිරීක්ෂණය විය.


(ඈ) ඒ අනුව RAMIS ව්‍යාපෘතිය ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට හැකියාව සහිත කාර්ය මණ්ඩලයක් බඳවා නොගැනීම හේතුවෙන් මේ වනවිටත් ව්‍යාපෘතිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට නොහැකි වී තිබුණු අතර, 2020 පෙබරවාරි 20 දිනැති අංක : IRD /RAMIS /MOF /2018 දරන ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ ලිපිය ප්‍රකාරව RAMIS පද්ධතිය තුළ පවතින මොඩියුල 24 , අදියර 03 ක් යටතේ නව කාර්ය මණ්ඩල බඳවා ගැනීමක් සහිතව පවරා ගැනීමේ සැලසුමෙහි ඇතුළත් RAMIS ව්‍යාපෘතිය භාරදීමට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය අවස්ථාවකි නිසි මැදිහත්වීම සිදු නොකිරීම හේතුවෙන් යටත්වත් ව්‍යාපෘතිය දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම දිගින් දිගටම ප්‍රමාද වී අතිරේක වියදම් ද දරමින් සිටින බව නිරීක්ෂණය විය.

(ඉ) දෙපාර්තමේන්තු අනුමත කාර්යය මණ්ඩලය තුළ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවට අයත් II, III ශ්‍රේණියේ ඉංජිනේරු තනතුරක් 2016 වර්ෂයේ සිට මෙතෙක් පිරවීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණු අතර, ද්විතියික හා තෘතියික නිලධාරී කාණ්ඩවලට අයත් කාර්මික නිලධාරී (සිවිල්/විදුලි) ගොඩනැගිලි පරීක්ෂක හා සංචාරක බංගලා භාරකරු යන තනතුරු 4 ම පූර්ව වර්ෂයේ සිටම පුරප්පාඩුවී තිබුණු අතර, එම මට්ටම්වලට අයත් සමස්ත තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 148 ක් විය





(ඊ) 2018 ජනවාරි 18 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව සෑම රජයේ ආයතනයක් විසින්ම ඉදිරි වර්ෂය සඳහා වූ මානව සම්පත් සංවර්ධන සැලැස්මක් පිළියෙල කළ යුතුය. ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන සැලැස්මක් පිළියෙල කර තිබුණද, 2023 වර්ෂයට අදාළව මානව සම්පත් සංවර්ධන සැලැස්ම මෙතෙක් යාවත්කාලීන කර නොතිබුණි.

  
ඊ. එම්. කේ. එම්. පදමලාල්  
පෙරාජ්ඨ සහකාර විගණකාධිපති  
නියෝජ්‍ය විගණකාධිපති වෙනුවට.

**ඊ.එම්.කේ.එම්. පදමලාල්**  
පෙරාජ්ඨ සහකාර විගණකාධිපති  
ජාතික විගණන කාර්යාලය

- පිටපත් : 1. ලේකම්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය  
2. අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව





**දේශීය ආදායම් දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව**  
**உள்ளநாட்டு இறைவரித் திணைக்களம் - இலங்கை**  
**INLAND REVENUE DEPARTMENT - SRI LANKA**

**සර්. චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත, කොළඹ 02**  
**சேர் சிற்றம்பலம் ஏ. கார்டினர் மாவத்தை, கொழும்பு 02**  
**Sir Chittampalam A. Gardiner Mawatha, Colombo 02**